

# කාර්යසාධන වාර්තාව - 2019

---

ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව

# කාර්යසාධන වාර්තාව - 2019

වැය ශීර්ෂය - 296

### පාලක ජනරාල්ගේ පණිවුඩය

1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනත ප්‍රකාරව, සියලු ලක්වැසියන්ට යහපත් අනාගතයක් උදා කිරීම උදෙසා පරිසරය හා මහජනතාව සුරක්ෂිත කිරීමට ප්‍රයත්න දරමින් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ වසර 50ක අභිමානවත් සේවය 2019 වර්ෂයේදී සනිටුහන් කරන ලදී.

ආරම්භයේදී, ආනයන හා අපනයන පාලනය කිරීම තම මූලික විෂය පථය කරගත් දෙපාර්තමේන්තුව මේ වන විට රටේ සංස්කෘතිය, මහජන සෞඛ්‍ය, පරිසරය, ජාතික ආරක්ෂාව, දේශීය කර්මාන්ත සහ ආර්ථිකය වැනි අංශ කෙරෙහිද තම අවධානය යොමු කරමින් සහ ආනයන හා අපනයන සම්බන්ධයෙන් කාලානුරූපී ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා රජයට සහය වීමෙන් ද එම ප්‍රතිපත්තින් ක්‍රියාත්මක කිරීමෙන්ද තම විෂය පථය පුළුල් කරගෙන ඇත.

ජාත්‍යන්තර සම්මුතීන්වලට අනුගත වීමේ අවශ්‍යතාව සොයා බලමින් අනවරතයෙන් වෙනස්වන ජාත්‍යන්තර වෙළෙඳාම සහ වෙළෙඳ ප්‍රතිපත්තින් කෙරෙහි අවධානය යොමු කරමින් දෙපාර්තමේන්තුව ආනයන හා අපනයන සඳහා පහසුකම් සැලසීමේ කර්තව්‍යයේ යෙදී සිටියි. සේවාවලින්ට ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා නිතර යාවත්කාලීන වන බලපත්‍ර නිකුත් කිරීමේ පරිගණක පද්ධතියක් ක්‍රියාත්මක වන අතර ඉදිරියේදී, බලපත්‍ර නිකුත් කිරීමේදී නිර්දේශ සපයනු ලබන ආයතන සියල්ල එක් මාර්ගගත පද්ධතියකට (Online System) ගෙන එමින්, නව වැඩිදියුණු කළ මාර්ගගත පරිගණක පද්ධතියක් ස්ථාපිත කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගෙන ඇත. ආනයන හා අපනයන පාලනය විධිමත් කරමින්, නව දශකයේ අභියෝගයන්ට මුහුණ දීමට හැකිවන පරිදි ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා පහසුකම් සපයන රාජ්‍ය ආයතනයක් ලෙස ආනයන හා අපනයනකරුවන්ට ලබාදෙන සේවයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කරමින් පවතී.

ගෝලීය උණුසුම පාලනය කිරීමට පියවර ගැනීම ජාත්‍යන්තර මට්ටමින් කතාබහට ලක් වී ඇති කරුණකි. එය වර්තමාන ලෝකය මුහුණ දෙන අභියෝගයක් ද වෙයි. දැනට ලෝකය මුහුණ දෙමින් සිටින කාලගුණ සහ දේශගුණ විපර්යාසයන්ට හේතුව වී ඇත්තේ, ගෝලීය උණුසුම බව විද්වත් පිළිගැනීමයි. මෙම තත්ත්වය පාලනය කරගැනීම සඳහා රටක් වශයෙන් වායුගෝලයට නිකුත් කරනු ලබන හරිතාගාර වායු ප්‍රමාණය අවම කිරීම සිදු කළ යුතු ය. ඒ වෙනුවෙන් දේශීය වශයෙන් වායුගෝලයට නිකුත් කරනු ලබන හරිතාගාර වායු සහ කාබන් අංශු ප්‍රමාණය අඩු මට්ටමක තබා ගැනීම සඳහා පරිසර අමාත්‍යාංශය විසින් ප්‍රකාශිත වායු විමෝචන නිර්ණායක පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන වාහන සඳහා වායු විමෝචන ප්‍රමිතීන් හඳුන්වා දෙන ලදී. එමෙන්ම, පසුගිය සමයේ වාර්තා වූ රිය අනතුරු සලකා බැලීමෙන් අනතුරුව, ආනයනික වාහනවල පවතින ආරක්ෂණ මිනුම් අනිවාර්ය කිරීමටද අවශ්‍ය ක්‍රියාමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගන්නා ලදී.

2019 වර්ෂයේ දී රජයේ ආනයන හා අපනයන ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම පිණිස අති විශේෂ ගැසට් නිවේදන ත්‍රිත්වයක් ප්‍රකාශයට පත් කළ අතර, ඒ අතරින් කුළුබඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන, හඳුන්කුරු, වෙසක් කුඩු සහ සරුංගල් ආනයනය පාලනය කිරීම සමාජයේ වඩාත් කතාබහට ලක් වූ මාතෘකාවක් විය.

ශ්‍රී ලංකා ආර්ථිකය තුළ අපනයන කෘෂිකර්මාන්තය විශාල පංගුකාරීත්වයකට හිමිකම් කියනු ලබන බැවින් කුරුඳු, ගම්මිරිස්, කහ, ඉඟුරු, සාදික්කා, කරදමුංගු ආනයනය බලපත්‍ර පාලනයට යටත් කර ඇත. ශ්‍රී ලංකාව වනාහි ලෝකයේ අනර්ඝතම කුරුඳු නිෂ්පාදනයකට හිමිකම් කියනු ලබන රටක් වන අතර, ගම්මිරිස් නිෂ්පාදනයද එයට නොදෙවෙනි වෙයි. අපනයන කර්මාන්තය නභාසිටුවීම වෙනුවෙන් මෑත කාලීනව ගනු ලැබූ දුරදර්ශී ප්‍රතිපත්තිමය තීරණයක් ලෙස මෙම කුළුබඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන බලපත්‍ර පාලනයට ලක් කිරීම දැක්විය හැකිය. මේ හරහා අතීතයේ සිටම රැකගෙන ආ තත්ත්වයෙන් උසස් නිෂ්පාදන සඳහා වන “Ceylon” සන්නාමය ලෝක වෙළෙඳපොළ තුළ තවදුරටත් බලාත්මක කිරීම මෙහි අරමුණ වී ඇත.

ජාතික හා ජාත්‍යන්තර වශයෙන් අතිශයින් වැදගත් ආනයන හා අපනයන පාලනයන්ට අදාළ තීරණ කිහිපයක් ගැනීම සඳහා සැලසුම් සකස් කරමින් සිටින බැවින්, එළඹෙන කාලසීමාව ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවට සුවිශේෂී කාලයක් වනු ඇත. වසර 50ක් පැරණි වර්තමාන ආනයන හා අපනයන පාලන පනත තවදුරටත් බලාත්මක කිරීම සඳහා උපායමාර්ගික වෙළෙඳ කළමනාකරණ පනතක අවශ්‍යතාව පැන නැගී ඇති අතර ඒ වෙනුවෙන් රාජ්‍ය අංශය සමග සාකච්ඡා මේ වන විටත් ආරම්භ වී ඇත. මෙම උපායමාර්ගික වෙළෙඳ කළමනාකරණ පනත මගින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂණ මණ්ඩල යෝජනා (United Nations Security Council Resolution, UNSCR) 1540 ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේ නෛතික පසුබිම ගොඩ නැගෙයි. එමගින් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මෙන්ම න්‍යෂ්ටික, රසායනික සහ ජීව විද්‍යාත්මක අවි යම් හෙයකින් රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් විසින් අත්පත්කර ගැනීමෙන්, නිපදවීමෙන්, ප්‍රවාහනය කිරීමෙන් හෝ භාවිත කිරීමෙන් මතු විය හැකි අවදානම වළක්වා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මෙම දෙපාර්තමේන්තුව විසින් ආනයන හා අපනයන පාලන බලපත්‍ර නිකුත් කිරීමෙන් අනතුරුව පසු විපරම් ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා විශේෂ "විමර්ශන ඒකකයක්" පිහිටුවීම සඳහා මේවන විට අවශ්‍ය මූලික පියවර ගෙන ඇත.

ඒ අනුව ඉදිරි වර්ෂ කිහිපය තුළ සාධනීය වෙනස්කම් සහිතව නවීන ලෝකයට ගැලපෙන පරිදි මෙම දෙපාර්තමේන්තුව පූර්ණ නවීකරණයකට භාජනය කිරීමට අරමුණු කර ඇති අතර, ඒ මගින් තිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීමටත්, එහි ප්‍රතිලාභ ශ්‍රී ලාංකික ප්‍රජාවට භුක්ති විඳීමටත් හැකියාව නුදුරු අනාගතයේදීම ලබාදීම දෙපාර්තමේන්තුවේ අපේක්ෂාවයි.

**ටී. ඩී. ඩී. දමයන්ති එස්. කරුණාරත්න**  
පාලක ජනරාල්

පටුන

1	පරිච්ඡේදය - දෙපාර්තමේන්තු පැතිකඩ	5
	1.1 හැඳින්වීම	5
	1.2 දෙපාර්තමේන්තුවේ දැක්ම, මෙහෙවර, අරමුණු සහ මූලික වගකීම්	6
	1.3 සංවිධාන සටහන	10
2	පරිච්ඡේදය - දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය සහ ඉදිරි දැක්ම	11
	2.1 2019 වර්ෂය තුළ ප්‍රකාශයට පත්කරන ලද නව විධිවිධාන	11
	2.2 ශ්‍රී ලංකාවේ ආනයන හා අපනයන නියාමන ප්‍රතිපත්තිය දියුණු කිරීම	15
	2.3 ආනයන හා අපනයන බලපත්‍ර නිකුත් කිරීම	24
	2.4 පසුගිය වසර පහ තුළ නිකුත් කරන ලද බලපත්‍ර පත්‍ර පිළිබඳ දත්ත සමාලෝචනය	32
	2.5 ආනයන හා අපනයන ගෙවීම් ක්‍රම සහ නියෝග	34
3	පරිච්ඡේදය - වසරේ සමස්ත මූල්‍ය කාර්ය සාධනය	35
	3.1 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ කාල සීමාව සඳහා වන මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශය	35
	3.2 2019 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශය	36
	3.3 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශය	37
	3.4 ආදායම් එකතු කිරීමේ කාර්ය සාධනය	38
	3.5 වෙන්කරන ලද ප්‍රතිපාදන උපයෝගී කරගැනීමේ කාර්ය සාධනය	38
	3.6 මු.රෙ. 208 ප්‍රකාරව වෙනත් අමාත්‍යාංශ/දෙපාර්තමේන්තුවල නියෝජිතයෙකු ලෙස මෙම දෙපාර්තමේන්තුවට ප්‍රදානය කරන ලද ප්‍රතිපාදන	38
	3.7 මූල්‍ය නොවන වත්කම් වාර්තා කිරීමේ කාර්ය සාධනය	39
	3.8 විගණකාධිපතිවරයාගේ වාර්තාව	40
4	පරිච්ඡේදය - කාර්ය සාධන දර්ශකය	48
	4.1 ආයතනයේ කාර්ය සාධන දර්ශකය	48
5	පරිච්ඡේදය - තිරසර සංවර්ධන අරමුණු (SDG) සාක්ෂාත් කරගැනීමේ කාර්ය සාධනය	49
	5.1 හඳුනාගන්නා ලද තිරසර සංවර්ධන අරමුණු	49
	5.2 වර්තමානයේ දෙපාර්තමේන්තුවට තිරසර සංවර්ධන අරමුණු ළඟාකරගැනීමේ දී මුහුණ පෑමට සිදුව ඇති ප්‍රබල අභියෝග	52
6	පරිච්ඡේදය - මානව සම්පත් සංවර්ධනය	53
	6.1 කාර්ය මණ්ඩල සංයුතිය	53
	6.2 සේවක කළමනාකරණය	56
	6.3 මානව සම්පත් සංවර්ධනය	56
	6.4 සේවක සුභසාධනය	65
	6.5 දෙපාර්තමේන්තු ප්‍රජා සත්කාරක වැඩසටහන්	65
7	පරිච්ඡේදය - අනුකූලතා වාර්තාව	67
	සමාප්ති සටහන	

# 1 පරිච්ඡේදය - ආයතනික පැතිකඩ

## 1.1 හැඳින්වීම

ශ්‍රී ලංකාවේ ආනයන හා අපනයන පාලනය බ්‍රිතාන්‍ය යුගය දක්වාම විහිදී යන්නකි. ආනයන හා අපනයන පාලනයේ අවශ්‍යතාව දෙවන ලෝක යුද සමයේ දී හඳුනාගත් අතර ඒ අනුව 1939 වර්ෂයේදී ආනයන හා අපනයන පාලනය සඳහා ඒකකයක් මහා භාණ්ඩාගාරය යටතේ පිහිටුවන ලදී. විශේෂයෙන් එම ඒකකය හරහා ශ්‍රී ලංකාවෙන් අපනයන කරන තේ, පොල්, රබර් වැනි ආර්ථික හෝග මෙන්ම කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන පාලනයට ලක්විය. යුද සමය අවසන් වීමත් සමග, සේවාව වඩාත් පුළුල් අන්දමින් රටට සැපයීම වෙනුවෙන්, ආනයන හා අපනයන පාලනය සඳහා වූ ඒකකය දෙපාර්තමේන්තුවක් බවට උසස් කරන ලදී.

එලෙසින්, 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනත ක්‍රියාත්මක කරන ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව යහපත් අනාගතයක් උදෙසා පරිසරය සහ මහජනතාව සුරක්ෂිත කිරීමේ වගකීම පෙරදැරි කරගෙන නියාමන ආයතනයක් වශයෙන් ආනයන හා අපනයන පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණ සම්පාදනය කරමින් සහ ආනයන හා අපනයන පාලන බලපත්‍ර නිකුත් කරමින් මෙරට ආර්ථික හා සමාජීය පරිසරය තුළ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලබයි.

1970-1977 කාල සීමාව තුළ ආනයන හා අපනයන සම්බන්ධයෙන් සීමා රැසක් පැවතීම හේතුවෙන් දෙපාර්තමේන්තුව වෙත සුවිශාල කාර්යභාරයක් පැවරී තිබුණ අතර, වර්තමානය වන විට නියාමනය පමණක්ම නොව ආනයන හා අපනයන වෙළෙඳාමට පහසුකම් සපයන ආයතනයක් ලෙස ද කටයුතු කරමින් සිටියි. රටේ ආරක්ෂාව, ආර්ථිකය, මහජන සෞඛ්‍ය සහ පරිසරය කෙරෙහි සැලකිලිමත් වෙමින් මෙහෙවර ප්‍රකාරව, ජාත්‍යන්තර වෙළෙඳාම තුළ ශ්‍රී ලාංකීය අන්‍යෝන්‍යතාවය සුරක්ෂිත වන පරිදි ආනයනික භාණ්ඩ සඳහා ප්‍රමිතිකරණයක් හඳුන්වාදීම ද මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරයන් අතර වේ. ආනයන හා අපනයන පාලන බලපත්‍ර නිකුත් කිරීම පමණක් නොව නිරන්තරයෙන් වෙනස් වන පාරිභෝගික සමාජයේ භාවිතා වන ආනයනික භාණ්ඩ පිළිබඳ සැලකිලිමත් වෙමින් පාලනය කලයුතු අයිතම හඳුනාගනිමින් ඊට අදාළ ආනයන හා අපනයන නියෝග සකස් කිරීමද කලාතුරුපිට සිදු කරනු ලබයි.

ආනයනික ඖෂධ සඳහා තිබිය යුතු ඉතිරි ආයු කාලය සම්බන්ධයෙන් කොන්දේසි පැනවීම මගින් කල් ඉකුත් වූ ඖෂධ රට තුළ එක් රැස්වීම පාලනය වී ඇත. බාසල්, රොටර්ඩෑම්, ස්ටොක්හෝම් සහ රසායනික අවි පාලනය සඳහා වූ අන්තර්ජාතික සම්මුතීන්ට අනුව පරිසරයට සහ මහජන ආරක්ෂාවට හානිකර බලපෑමක් ඇති කරන අයිතම පාලනය කිරීමට හෝ තහනම් කිරීමට අවශ්‍ය පියවර ගැනීමද දෙපාර්තමේන්තුව විසින් ගත් තවත් සාධනීය ක්‍රියාමාර්ගයකි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුව සමග එක් වී විනිමය පාලන රෙගුලාසි ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රායෝගික පියවර ගැනීම දෙපාර්තමේන්තුවේ සුවිශේෂී කාර්යභාරයකි.

දෙපාර්තමේන්තුවෙන් සේවය ලබාගැනීමට පැමිණෙන සේවාවලාභීන්ට ඉහළ මට්ටමේ සේවාවක් සැපයීම වෙනුවෙන් සිය කාර්යමණ්ඩලය කාර්යක්ෂම ලෙස පුරුදුපුහුණු කිරීම වෙනුවෙන් සේවක පුහුණු වැඩසටහන්, අභිප්‍රේරණ වැඩසටහන් සහ දැනුම්වත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමද ඔවුන් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සිදු කිරීමෙහි ද දෙපාර්තමේන්තුව නිරතව සිටී. එලෙසම, ජාත්‍යන්තර වෙළෙඳ සංගමය (World Trade Organization) හා බැඳී ඇති එකඟතා අනුව සේවාවලාභීන්ට පහසුකම් සැපයීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටී.

ශ්‍රී ලංකාවේ ආනයන හා අපනයන සහ ඒ හා සබැඳි මූල්‍ය ගනුදෙනු නියාමනය කරනු ලබන මුඛ්‍ය ආයතනය ලෙස ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව තම සේවය දිනෙන් දින යාවත්කාලීන කරගනිමින් රටේ ජනතාව සහ පරිසරය සුරක්ෂා කිරීමේ කාර්යයේ යෙදී සිටී.

## 1.2 දෙපාර්තමේන්තුවේ දැක්ම, මෙහෙවර, අරමුණ සහ මූලික වගකීම්.

### 1.2.1 ආයතනික දැක්ම

“යහපත් අනාගතයක් උදෙසා

පරිසරය සහ මහජනතාව සුරක්ෂිත කිරීම”

### 1.2.2 ආයතනික මෙහෙවර

“රටේ ආරක්ෂාව, ආර්ථිකය, මහජන සෞඛ්‍යය, පරිසර සංරක්ෂණය ආදිය සැලකිල්ලට ගෙන, හානිදායක ආනයන හා අපනයන පාලනය සම්බන්ධයෙන් රජය විසින් වරින්වර ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනත අනුව ක්‍රියාත්මක කිරීම”

### 1. 2.3 අරමුණු

- i. ආනයන හා අපනයන පාලනය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නියෝග සකස් කිරීම සහ ප්‍රසිද්ධ කිරීම.
- ii. ආනයන හා අපනයන බලපත්‍ර නිකුත් කිරීම මගින් තෝරාගත් භාණ්ඩ ආනයනය හා අපනයනය පාලනය කිරීම.
- iii. ආනයන හා අපනයන බලපත්‍ර ගාස්තු එක්රැස් කිරීම.
- iv. ආනයන හා අපනයන පාලන විධිවිධාන පිළිබඳ කරුණු සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල්ට සහ වාණිජ බැංකුවලට සහාය වීම.
- v. ආනයන හා අපනයන පාලන විධිවිධාන හා සම්බන්ධ මෙහෙයුම් උපදෙස් වාණිජ බැංකු වෙත නිකුත් කිරීම.
- vi. භාණ්ඩ ආනයනය හා අපනයනය සහ දේශීය නිෂ්පාදනය පිළිබඳ සමාලෝචනය කර ආනයන හා අපනයන පාලනයට අදාළ ප්‍රතිපත්තිමය තීරණ ගැනීම.
- vii. ආනයන හා අපනයන පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහය ලබාදීම සහ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තීන් සකස් කිරීම

### 1.2.4 වගකීම් හා කාර්යයන්

- i. ආනයනය පාලනයට අදාළව ගැසට් නිවේදන ප්‍රකාශයට පත් කරන ලදී.
- ii. 2019 වර්ෂය තුළ ආනයන හා අපනයන පාලනයට යටත්ව මෙරට ආර්ථිකයේ යහපත උදෙසා බලපත්‍ර 17,084 පමණක් නිකුත් කරන ලදී.
- iii. ශ්‍රී ලාංකික පාරිභෝගිකයාට ප්‍රමිතියෙන් යුතු භාණ්ඩ භාවිත කිරීමට ඉඩ සැලසීම වෙනුවෙන් දැනට ප්‍රකාශයට පත්කර ඇති ආනයන හා අපනයන (ප්‍රමිති හා තත්ත්ව පාලන) අතිවිශේෂ ගැසට් නිවේදනය යාවත්කාලීන කිරීම සඳහා සහ රූපලාවන්‍ය ආලේපන හා ඖෂධ කාණ්ඩයට ගැනෙන අයිතම එම ගැසට් නිවේදනයට ඇතුළත් කිරීම සඳහා සාකච්ඡා පවත්වන ලදී.
- iv. උපායමාර්ගික වෙළඳ කළමනාකරණ ක්‍රමයක් සහ ගෝලීය බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමයක් ඇති කිරීම මගින් ශ්‍රී ලංකාව තුළ එක්සත් ජාතීන්ගේ ආරක්ෂණ මණ්ඩල යෝජනා 1540 ක්‍රියාවට නැංවීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගත් අතර, ඒ වෙනුවෙන් අදාළ රාජ්‍ය ආයතන සමග සාකච්ඡා සහ වැඩමුළු පවත්වන ලදී.
- v. භාවිත කරන ලද වාහන ආනයනය ප්‍රමිතිකරණයට සහ නියාමනයට අදාළව ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා පැවැත්වීම



- vi. භාවිත කරන ලද ආනයනික වාහන සඳහා පූර්ව නැව්ගත කිරීමේ පරීක්ෂණ සහතිකයක් නිකුත් කිරීම සහ ඒ වෙනුවෙන් අවශ්‍ය මාර්ගෝපදේශ සකස්කිරීම සඳහා තාක්ෂණික කමිටු සාකච්ඡා පැවැත්වීම.
- vii. ජාත්‍යන්තර පරිසර සම්මුතීන් අනුව යමින් පරිසරයට අහිතකර යැයි හඳුනාගත් භාණ්ඩ ආනයනය සීමා කිරීම.
- viii. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සහ දේශීය වෙළෙඳාම දියුණු කිරීම සඳහා වන ලෝක වෙළෙඳ සංගමයේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පහසුකම් සැපයීම.
- ix. ආනයන හා අපනයන පාලනයට අදාළව මෙහෙයුම් මාර්ගෝපදේශ වාණිජ බැංකුවලට නිකුත් කිරීම.
- x. වාණිජ්‍යමය ගනුදෙනුවලට අදාළ වන ගෙවීම් ක්‍රම ප්‍රකාශයට පත් කිරීම හා නියාමනය කිරීම.
- xi. ආනයන හා අපනයන පාලන ප්‍රතිපත්තීන්ට අනුව, ආනයන කටයුතු සඳහා වැය නොවන විදේශ විනිමය පදනම මත අවශ්‍ය අවසර ලබා දීම.
- xii. ආනයන හා අපනයන පාලන විධිවිධාන සම්බන්ධයෙන් පැන නගින ගැටලු සහගත අවස්ථාවලදී රේගු අධ්‍යක්ෂ ජනරාල්ට සහ විනිමය පාලකට අවශ්‍ය සහාය ලබාදීම.
- xiii. ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන නිලධාරීන්ගේ හැකියාව, නිපුණතා සහ ඵලදායිතාව වර්ධනය සඳහා පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම සහ සේවක සුභසාධනය වෙනුවෙන් පියවර ගැනීම.
- xiv. දෙපාර්තමේන්තුවේ සේවලාභීන්ට කඩිනම් සේවාවක් සැපයීම වෙනුවෙන් නිතර යාවත්කාලීන වන මාර්ගගත බලපත්‍ර පද්ධතියක් (Online Licensing System) ස්ථාපිත කිරීම.
- xv. 2019 වර්ෂය තුළ බලපත්‍ර ගාස්තු වශයෙන් රුපියල් බිලියන 1.54ක් එක්රැස් කර ඒකාබද්ධ අරමුදලට බැර කිරීම.

### 1.2.5 ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව - ව්‍යුහය


මෙම දෙපාර්තමේන්තුව 2019 වර්ෂයේ මුල් භාගයේදී සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය යටතේ ද අවසාන භාගයේ සිට මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය යටතේද ක්‍රියාත්මක වෙයි.

පාලක ජනරාල් ප්‍රමුඛ නිලධාරී මණ්ඩලයක් මගින් මෙහෙයවෙන දෙපාර්තමේන්තුවේ, පරිපාලන ව්‍යුහය පහත සඳහන් අංශයන්ගෙන් සමන්විත වේ.

- I. ආයතන අංශය
- II. ගිණුම් අංශය
- III. පර්යේෂණ හා ප්‍රතිපත්ති අංශය
- IV. අභ්‍යන්තර විගණන අංශය
- V. බලපත්‍ර නිකුත් කිරීමේ අංශ
  - ඒකක 1 - ඔෂම
  - ඒකක 2 - වාහන සහ වාහන අමතර කොටස්
  - ඒකක 3 - රසායනික ද්‍රව්‍ය
  - ඒකක 4 - සන්නිවේදන උපකරණ සහ උපාංග, විදුලි උපකරණ
  - ඒකක 5 - විවිධ ආනයන සහ අපනයන

දෙපාර්තමේන්තුවට පැමිණෙන සේවාලාභීන්ට උසස් තත්ත්වයේ සේවාවක් සැපයීම වෙනුවෙන් සහ දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු කාර්යක්ෂම හා ඵලදායී අයුරින් සිදුකරගෙන යාමට ඉවහල් වනු පිණිස ඉහත අංශයන් විසින් විවිධ ක්‍රියාමාර්ග 2019 වර්ෂයේ දී ක්‍රියාත්මක කරන ලදී.

1.3 සංවිධාන සටහන (Organizational Structure)



## 2. පරිච්ඡේදය - දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය හා ඉදිරි දැක්ම

### 2.1 2019 වර්ෂය තුළ ප්‍රකාශයට පත් කරන ලද නව විධිවිධාන

ආනයන හා අපනයන පාලනය වෙනුවෙන් 2019 වර්ෂයේදී අතිවිශේෂ ගැසට් නිවේදන ත්‍රිත්වයක් ප්‍රකාශයට පත් කරන ලදී.

#### 2.1.1. ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදන

	අති විශේෂ ගැසට් නිවේදන අංකය	දිනය	විස්තරය
1	2107/45	2019.01.25	වාහන වායු විමෝචන ප්‍රමිති සහ ආරක්ෂිත මිනුම්.
2	2143/36	2019.10.03	ආනයන පාලන ලැයිස්තුව සහ නියෝග යාවත්කාලීන කිරීම.
3	2152/63	2019.12.06	කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන, සරුංගල්, වෙසක් කුඩු සහ හඳුන්කුරු ආනයනය පාලනය සහ ආනයන බලපත්‍ර ගාස්තු.

වගු අංක 6: අති විශේෂ ගැසට් නිවේදන - 2019

#### 2.1.2. වාහන වායු විමෝචන ප්‍රමිති සහ ආරක්ෂිත මිනුම්

ශ්‍රී ලංකාවේ භාවිතවන වාහනවල ප්‍රමාණවත් ආරක්ෂණ මිනුම් හා ප්‍රමිති නොපැවතීම හේතුවෙන් පසුගිය වසරවලදී සිදු වූ මාරාන්තික රිය අනතුරු ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබුණි. මෝටර් වාහනවල සිදුවන ඉන්ධන දහනය මගින් වායුගෝලයට නයිට්‍රජන් ඔක්සයිඩ් (NO), කාබන් මොනොක්සයිඩ් (CO), සහ වෙනත් දූෂ්‍යකාරක විශාල ප්‍රමාණයක් එකතු වේ. එය ජනතාවගේ සෞඛ්‍යයට සහ විශේෂයෙන් ගෝලීය උණුසුම් ඉහළ යෑම කෙරෙහි සැලකිය යුතු බලපෑමක් සිදුකරනු ලබයි. 2018 අයවැය යෝජනා අංක 19 මගින් 2018 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ භාවිත කළ යුතු වාහන සඳහා යුරෝ iv හෝ එයට සමාන වායු විමෝචන ප්‍රමිති හා ආරක්ෂණ මිණුම් අනිවාර්ය කරන ලදී. ඒ අතර, එවකට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් වාහනවල පැවතිය යුතු වාහන වායු විමෝචන ප්‍රමිති සඳහන් කරමින් 2018 ජූලි මස 12 දිනැති අංක 2079/42 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය හා 2018 අගෝස්තු 06 දිනැති අංක 2083/3 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කරන ලදී. ඊට අනුරූපව යමින් ආනයනික වාහනවල ඇතුළත් විය යුතු ආරක්ෂණ ප්‍රමිති සහ වාහන වායු විමෝචන ප්‍රමිති සඳහන් කරමින් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් 2018 ජූලි 13 දිනැති අංක 2079/70 දරන ගැසට් නිවේදනය හා 2018 අගෝස්තු 10 දිනැති අංක 2083/37 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරන ලදී.

එහෙත්, අදාළ නියෝගයන් හා රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේදී ඇති වූ ප්‍රායෝගික ගැටලු හා ආනයනකරුවන්ගෙන් ඉදිරිපත් වූ බොහෝමයක් ඉල්ලීම් මත අංක 2083/37 දරන අති විශේෂ ගැසට් නිවේදනය සංශෝධනය කිරීම සඳහා අදාළ රාජ්‍ය ආයතන සමඟ පූර්ව සාකච්ඡා දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරන ලදී. එම සාකච්ඡාවන් හි ප්‍රධාන පාර්ශ්වකරුවන් ලෙස පරිසර අමාත්‍යාංශය, වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව හඳුනාගන්නා ලදී.

එම සාකච්ඡාවලදී එළැඹී තීරණ අනුව 2018 ජූලි 13 දිනැති අංක 2079/70 සහ 2018 අගෝස්තු 10 දිනැති අංක 2083/37 දරන අති විශේෂ නිවේදන අවලංගු කරමින් ආනයනික වාහන, වාහන වායු විමෝචන ප්‍රමිති සහ ආරක්ෂණ ප්‍රමිති/ මිනුම්වලට අනුකූල වීම සඳහා වන 2019 ජනවාරි 25 දිනැති අංක 2107/45 දරන ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරන ලද අතර , එමඟින් පහත සඳහන් ක්‍රියාමාර්ග ගන්නා ලදී.

- සියලු ම විදුලි වාහන වායු විමෝචන සීමාව බිංදුවේ අගයේ පවතින බැවින් එම වාහන, වායු විමෝචන ප්‍රමිතීන්ගෙන් නිදහස් කිරීම
- පැරණි වාහන සංරක්ෂණය කරමින් එහි එකතුවක් පවත්වා ගැනීමට විවිධ පුද්ගලයන් පෙළඹී ඇති අතර, එවැනි වාහන විශේෂ උත්සව අවස්ථාවන් හි දී භාවිතයට ගැනීම දක්නට ඇත. එබැවින් පැරණි වාහන සංරක්ෂණයට රුකුල් දීමක් වශයෙන් වාහන වායු විමෝචන හා ආරක්ෂණය මිනුම්/ප්‍රමිතීන්ගෙන් පැරණි වාහන නිදහස් කිරීම
- ට්‍රැක්ටර් ආදී කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අයත් වාහන, වායු විමෝචන හා ආරක්ෂණ මිනුම් ප්‍රමිතීන්ගෙන් නිදහස් කිරීම

**2.1.3 ආනයන පාලන ලැයිස්තුව සහ නියෝග යාවත්කාලීන කිරීම**

ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් හඳුනාගත් අයිතම ඇතුළත් කර ආනයනය හා අපනයනය සඳහා බලපත්‍ර ලබාගත යුතු ලැයිස්තු සහ ආනයන තහනම් ලැයිස්තු වෙත වෙනම පවත්වා ගෙන යනු ලබයි. කලින් කලට අවශ්‍යතාව අනුව එම ලැයිස්තු සඳහා අයිතම ඇතුළත් කරමින් සහ ඒ හා සම්බන්ධ නියෝග සංශෝධනය කරමින් එම ලැයිස්තු යාවත්කාලීන කරනු ලැබේ. එලෙස හඳුනාගත් හේතූන් මත පහත සඳහන් අයිතම සහ නියෝග ඇතුළත් කර 2019 ඔක්තෝබර් 03 දිනැති අංක 2143/36 දරන අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කරන ලදී.

**2.1.3.1 මත්ස්‍යයන් ඇල්ලීමේ ඇම, ලිහිසි තෙල් (ඩීසල් හා පෙට්‍රල්) සහ ඩයසීනන්**

මත්ස්‍යයන් ඇල්ලීමේ ඇම, ලිහිසිතෙල් සහ ඩයසීනන් දැනටමත් ආනයන පාලන ලැයිස්තුවේ අන්තර්ගතව ඇත. එහෙත් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද අංක 2062/45 සහ 2018 මාර්තු 16 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය සහ අංක 2071/15 සහ 2018 මැයි 15 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මගින් පිළිවෙළින් මත්ස්‍යයන් ඇල්ලීමේ ඇම සහ ලිහිසි තෙල් (ඩීසල් හා පෙට්‍රල්) සඳහා නව සංයෝජිත වර්ගීකරණ සංකේතාංක (HS Codes) ප්‍රකාශයට පත් කර ඇත. එමෙන්ම, මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද

අංක 2044/31 සහ 2017 නොවැම්බර් 09 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මගින් ඩයසිනන් සඳහා සංකේත උපශීර්ෂයක් (National Sub-Headings) ද ප්‍රකාශයට පත් කරන ලදී. එලෙස වෙනස් වූ නව සංයෝජිත වර්ගීකරණ සංකේතාංක සහ ඊට අනුරූප අයිතම ආනයන පාලන ලැයිස්තුවට ඇතුළත් කරන ලදී.

### 2.1.3.2 පාවිච්චි කළ විදුලි වාහන

පාවිච්චි කළ විදුලි වාහනවල ආයු කාලය වර්ගීකරණය කරමින් මුදල් අමාත්‍යාංශය විසින් අංක 2113/02 සහ 2019 මාර්තු 05 දිනැති අති විශේෂ ගැසට් නිවේදනයෙන් 8704.90.40 සංයෝජිත අංකයෙන් නව උප ශීර්ෂ ප්‍රකාශයට පත් කර ඇත. පැරණි වාහන පරිසර දූෂණයට හේතුවන ආකාරය සැලකිල්ලට ගනිමින්, වසර පහකට වඩා පැරණි එවැනි වාහන ආනයනය පාලනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගත් අතර, එමගින් පැරණි වාහන ආනයනය අඩුවී පරිසරය කෙරෙහි හිතකර බලපෑමක් ඇති කිරීමට මග පාදනු ඇත. එමනිසා පාවිච්චි කරන ලද විදුලි වාහන ආනයන පාලන ලැයිස්තුවට ඇතුළත් කරන ලදී.

### 2.1.3.3 දම්වැල් කියත්

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් පරිසරය ආරක්ෂා කර ගැනීමට සහ වනාන්තර විනාශය අවම කර ගැනීමට ඉවහල් වනු පිණිස යාන්ත්‍රික කියත් ආනයනය අත්හිටුවීම සඳහා 2019 ජුනි 03 දිනැති අංක 19/1632/104/055 දරන අමාත්‍ය මණ්ඩල තීරණය මගින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගෙන ඇත. කෙසේ වුවද, සියලුම යාන්ත්‍රික කියත් සඳහා විශේෂිත සංයෝජිත වර්ගීකරණ සංකේතාංකයක් නොමැති නමුත්, දම්වැල් කියත් හා විදුලිමය මෝටරයකින් යුත් කියත් සඳහා සංයෝජිත වර්ගීකරණ සංකේතාංක අංක පවතියි. එමනිසා දැනට පවතින සංයෝජිත වර්ගීකරණ සංකේතාංක යටතේ මෙම කියත් ආනයනය තහනම් කරන ලදී.

### 2.1.3.4 කුළුබඩු

විවිධ නිදහස් වෙළඳ ගිවිසුම් වලින් ශ්‍රී ලංකාවට හිමිවන බදු සහන ලබා ගනු පිණිස, කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත වන බවට හුවා දක්වමින් ඒවා අපනයනයේදී සිදුකරනු ලබන වංචා අවම කර ගැනීම හා දේශීය කුළුබඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය කෙරෙහි ඇතිවන අනිසි බලපෑම වළක්වා ගැනීම සඳහා කුළුබඩු හා ආශ්‍රිත නිෂ්පාදන ආනයනය පාලනය කිරීමේ අවශ්‍යතාව දෙපාර්තමේන්තුව විසින් හඳුනාගන්නා ලදී. එලෙස හඳුනාගත් ගම්මිරිස්, පුවක්, සාදික්කා/ වසාවාසි, සියඹලා සහ කුරුඳු වැනි විශේෂිත කුළුබඩු වර්ග සහ ආශ්‍රිත නිෂ්පාදන ආනයන පාලන ලැයිස්තුවට ඇතුළත් කරන ලදී.

**2.1.3.5 හයිඩ්‍රෝෆ්ලෝරෝකාබන් (HFC)**

හයිඩ්‍රෝෆ්ලෝරෝකාබන් ඕසෝන් ස්ථරයට හානි පමුණුවන වායුවක් සහ ගෝලීය උණුසුම ඉහළ නංවන හරිතාගාර වායුවක් වේ. ශ්‍රී ලංකාව මොන්ට්‍රියල් සම්මුතිය යටතේ කිහිප සංශෝධනයට අත්සන් කිරීම සමග ඕසෝන් ස්තරයට හානි කරන ද්‍රව්‍යය පාලනය කිරීමේ වගකීමට බැඳී සිටී. එමෙන්ම, මුදල් අමාත්‍යාංශයේ අංක 2113/02 සහ 2019 මාර්තු 05 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මගින් හයිඩ්‍රෝෆ්ලෝරෝකාබන් (HFCs) සඳහා නව ජාතික උපශීර්ෂ ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව, සංශෝධිත නව සංයෝජිත වර්ගීකරණ සංකේතාංක සහ ඊට අනුරූප හයිඩ්‍රෝෆ්ලෝරෝකාබන් ආනයන පාලන ලැයිස්තුවට ඇතුළත් කරන ලදී.

**2.1.3.6 අපද්‍රව්‍ය අයිතම ආනයනය පාලනය කිරීම**

කාණු ගොහොරු මඩ (sludge) මගින් පරිසරයට කරනු ලබන බලපෑම සැලකිල්ලට ගනිමින් කාණු ගොහොරු මඩ ආනයනය තහනම් කිරීමට කටයුතු කරන ලෙස පරිසර හා වනජීවී සම්පත් අමාත්‍යාංශය විසින් ඉල්ලා සිටින ලදී. මේ සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා රේගුවෙන් පස් වසරකට අධික කාලයකට අදාළව ලබා ගත් වාර්තාවල දැක්වෙන සංඛ්‍යා ලේඛනවලට විශ්ලේෂණය කරන ලද අතර ඒ අනුව, කාණු ගොහොරු මඩ සුළු ප්‍රමාණයක් මෙරටට ආනයනය කර ඇතත් එකී ආනයනයේ අරමුණ නිශ්චිතව සඳහන් කර නැත. එමනිසා, කාණු ගොහොරු මඩ ‘පාලනයට යටත් කෙරෙන අයිතමයක්’ වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී, තව දුරටත් එය තහනම් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී සලකා බැලීමට නියමිතව ඇත.

සායනික අපද්‍රව්‍ය අනතුරුදායක අපද්‍රව්‍යයක් වශයෙන් හඳුනා ගෙන ඇති අතර එය බාසල් සම්මුතියේ ඇමුණුම් අංක 1හි දැක් වේ. සායනික අපද්‍රව්‍ය මගින් මිනිසාගේ සෞඛ්‍යයට සහ පරිසරයට හානි ඇතිවීමේ අවදානම සැලකිල්ලට ගනිමින් එම අයිතමය ‘තහනම් අයිතමයක්’ වශයෙන් ප්‍රකාශයට පත්කරන ලදී.

2017 නොවැම්බර් 09 වන දිනැති අංක 2044/40 දරන අති විශේෂ ගැසට් නිවේදනයේ ඇතුළත් 3 වන නියෝගයෙන්, එම ගැසට් නිවේදනයෙන් පනවා ඇති නියෝග ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි කර ඇති සියලුම සමාගම් සඳහා අදාළ වන බව දැක්වේ. කෙසේ වුවද, වාණිජ කේන්ද්‍රස්ථාන නියෝග (Hub Regulations) මගින් වාණිජ කේන්ද්‍රස්ථාන යටතේ ලියාපදිංචි කර ඇති සමාගම් නිදහස් කිරීමට ලක් කර ඇත. එබැවින්, ඉහත කී රෙගුලාසි තවදුරත් පවත්වාගෙන යාමෙන් වාණිජ කේන්ද්‍රස්ථාන රෙගුලාසි වලට පටහැනි විය හැකි බැවින්, මෙම ගැසට් නිවේදනයේ සඳහන් නියෝග වාණිජ කේන්ද්‍රස්ථාන නියෝගයන්ට අනුකූල වන පරිදි සංශෝධනය කරන ලදී.

**2.1.4 කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන, සරුංගල්, වෙසක් කුඩු සහ හඳුන්කුරු ආනයනය පාලනය සහ ආනයන බලපත්‍ර ගාස්තු.**

"සෞභාග්‍ය දැක්ම" රජයේ ප්‍රතිපත්තිය තුළ මෙරට වගා කළ හැකි හෝග මෙන්ම නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ හැකිතාක් දුරට මෙරට තුළ නිෂ්පාදනය කිරීමට ගොවියා හා නිෂ්පාදකයා දිරිමත් කරන බව සඳහන් වේ. ඒ තුළින් ගොවි ආර්ථිකය ඉහළට ඔසවා තැබීමත්, ඔවුන් රටේ නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීමත් අදහස් කෙරේ. ඒ අතරම, රටෙහි විදේශ විනිමය පිටරටට ගලා යාමත් පාලනය කර ගැනීමට අපේක්ෂිත ය.

කරදමුංගු, කරාබුනැටි, කහ, ගම්මිරිස් කුරුඳු, සාදික්කා, වසාවාසි, පුවක්, සියඹලා සහ උඳු බීජ පහසුවෙන් ශ්‍රී ලංකාව තුළ වගා කිරීම හා නිෂ්පාදනය කිරීම කළ හැකි අතරම ආනයනය පාලනය කිරීම මගින් දේශීය ගොවියාට වෙළෙඳපොළට පහසුවෙන් ප්‍රවිෂ්ඨ වීමේ මං විවර කළ හැකි ය.

සරුංගල් සහ වෙසක් කුඩු පහසුවෙන් දිරාපත්වන ද්‍රව්‍ය භාවිතයෙන් දේශීයව ඉතා පහසුවෙන් නිෂ්පාදනය කළ හැකි නමුත් නයිලෝන්, පොලිතීන් හා ප්ලාස්ටික් පහසුවෙන් දිරාපත් නොවන අමුද්‍රව්‍ය භාවිතයෙන් සකස් කරන ලද සරුංගල් හා වෙසක් කුඩු ආනයනය කිරීම නිසා පරිසරයට අනවශ්‍ය පරිදි කසල එකතු වීම සිදු වේ.

හඳුන්කුරු ආනයනය පාලනය කිරීමෙන් දේශීය හඳුන්කුරු නිෂ්පාදකයන් දිරිගැන්වීමටත් ඔවුන්ට දේශීය වෙළෙඳපොළට බාධාවකින් තොරව ප්‍රවිෂ්ඨ වීමටත් ඉඩහසර විවර කළ හැකි ය.

ඒ අනුව, ඉහත සඳහන් අයිතම ආනයනය පාලනය කිරීමට, ආනයන නියෝග නිකුත් කිරීමට සහ එම භාණ්ඩ සඳහා අයකළ යුතු බලපත්‍ර ගාස්තු නියම කිරීමට 2019 දෙසැම්බර් 06 දින දරන අංක 2152/63 දරන අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරන ලදී.

**2.2 ශ්‍රී ලංකාවේ ආනයන හා අපනයන නියාමන ප්‍රතිපත්තිය දියුණු කිරීම**

ශ්‍රී ලංකාවේ ආනයන හා අපනයන නියාමනය කරනු ලබන ප්‍රධානතම ආයතනය ලෙස ආනයන හා අපනයන නියාමන ප්‍රතිපත්තිය වැඩිදියුණු කිරීම වෙනුවෙන් 2019 වර්ෂයේදී ගන්නා ලද ක්‍රියාමාර්ග පහතින් සඳහන් කර ඇත.

**2.2.1 ආනයන (ප්‍රමිතිකරණ හා තත්ත්ව පාලන) නියෝග.**

ශ්‍රී ලාංකික පාරිභෝගික ප්‍රජාවට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල භාණ්ඩ භාවිතා කිරීමේ අවකාශය නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හා එක්ව තෝරාගත් භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා ආනයනයේදී ශ්‍රී ලංකා ප්‍රමිතීන්ට අනුකූලවීම අනිවාර්ය කරමින් දෙපාර්තමේන්තුව විසින් ආනයන (ප්‍රමිතිකරණ හා තත්ත්ව පාලන) ගැසට් නිවේදන කලින් කලට නිකුත් කරමින් සිටී. පෙර පැවති ආනයන (ප්‍රමිතිකරණ හා තත්ත්ව පාලන) ගැසට් නිවේදන අවලංගු කොට ඒවායේ වූ අයිතම සහ නියෝග සියල්ල එක්කොට 2018 මාර්තු මස 29 දින අංක 2064/34 දරන ආනයන (ප්‍රමිතිකරණ හා තත්ත්ව පාලන) අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරන ලදී.



එම ගැසට් නිවේදනයෙහි භාණ්ඩ වර්ග 122ක් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතීන් ඇතුළත් කර ඇත. මෙම වර්ග අතර විශේෂයෙන් එදිනෙදා පරිභෝජනය කරනු ලබන ආහාර වර්ග, රූපලාවන්‍ය ආලේපන, විදුලි උපකරණ සහ සනීපාරක්ෂක අයිතම අන්තර්ගතව ඇත. දැනට ප්‍රකාශයට පත්කර ඇති නියෝග අනුව ගැසට් නිවේදනයේ සඳහන්ව ඇති අයිතම නිෂ්කාශනයට පෙර ආනයනික අයිතම නිසි ප්‍රමිතියෙන් යුක්ත බැව් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ශ්‍රී ලංකා රේගුව වෙත දන්වනු ලබයි.

මෙම ගැසට් නිවේදනය යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව හඳුනාගත් දෙපාර්තමේන්තුව 2019 වර්ෂයේ සිට මේ හා සම්බන්ධ රාජ්‍ය ආයතන, වාණිජ මණ්ඩල සහ වාණිජ බැංකු සමඟ සාකච්ඡා ආරම්භ කරන ලදී. එහිදී මෙම ගැසට් නිවේදනයට ඇතුළත් කිරීම සඳහා විවිධ පාර්ශ්වයන්ගෙන් විවිධ අයිතම යෝජනා වී ඇති අතර, එම අයිතම ගැසට් නිවේදනයේ කෙටුම්පත් කිරීම සඳහා ඇති හැකියාව දෙපාර්තමේන්තුව විසින් විමසමින් සිටී. භාණ්ඩ රේගුවෙන් නිදහස් වීමට ගතවන කාලය අවම කරමින් ආනයනකරුවන් ට පහසුකම් සැපයීමේ අරමුණකොට ගෙන, එම අයිතම ආනයනය කරනු ලබන රටේ ප්‍රතිත්‍යයලත් පරීක්ෂණාගාරයකින් නිකුත්කරනු ලබන සහතිකයක් පිළිගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට යෝජනා වී ඇත. 2019 වර්ෂයේ මේ සඳහා අදාළ රාජ්‍ය ආයතන සමඟ සාකච්ඡා වට හතක් (7) පවත්වන ලද අතර ඉන් එක සාකච්ඡාවක් සඳහා ආනයනකරුවන් නියෝජනය කරමින් ලංකා වාණිජ මණ්ඩලයද සහභාගී විය.

**2.2.2 රූපලාවන්‍ය ඖෂධ සහ ආලේපන ආනයනය නියාමනය කිරීම**

සම පැහැපත් කිරීම සඳහා භාවිත කරනු ලබන ආලේපන සහ ඖෂධ (Whitening Cream) වර්ග නියාමනයට ලක්කිරීමේ හෝ තහනම් කිරීමේ අවශ්‍යතාව දෙපාර්තමේන්තුව විසින් හඳුනා ගන්නා ලදී. එයට හේතුව වූයේ පිළිකා කාරකයක් වන රසදිය (Hg+) විශාල වශයෙන් අඩංගු ප්‍රමිතියෙන් තොර රූපලාවන්‍ය ආලේපන ආනයනය කිරීමේ ප්‍රවණතාව ඉහළ යාමයි. මෙය ජනතාවගේ සෞඛ්‍යය හා සෘජුවම බලපාන සාධකයක් ලෙස හඳුනා ගන්නා ලදී. විශේෂයෙන් තරුණ ප්‍රජාව මෙවැනි ප්‍රමිතියෙන් තොර රූපලාවන්‍ය ආලේපන භාවිත කිරීමට නැඹුරු වීම පාලනය කිරීමට දෙපාර්තමේන්තුව විසින් මූලික පියවර ගන්නා ලදී. එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ පාරිභෝගික සේවා අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන අටක් (8) සමඟ සාකච්ඡා මාලාවක් පවත්වන ලදී. එහිදී හඳුනාගත් රූපලාවන්‍ය අයිතම 24ක් ආනයනය (ප්‍රමිතිකරණ හා තත්ත්ව පාලන) ගැසට් නිවේදනයේ ඇතුළත් කිරීමට යෝජනා වූ අතර දැනට ශ්‍රී ලංකා ප්‍රමිතීන් සකස්කොට නොමැති රූපලාවන්‍ය අයිතම සඳහා නව ප්‍රමිතීන් සකස් කිරීමටත් මෙහි දී තීරණය විය.

**2.2.3 එක්සත් ජාතීන්ගේ සංවිධාන ආරක්ෂක මණ්ඩලයේ 1540 දරන යෝජනාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම.**

න්‍යෂ්ටික, රසායනික සහ ජීව විද්‍යාත්මක අවි යම් හෙයකින් රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් විසින් අත්පත්කර ගැනීමෙන්, නිපදවීමෙන්, ප්‍රවාහනය කිරීමෙන් හෝ භාවිත කිරීමෙන් අන්තර්ජාතික සාමයට තර්ජනයක් එල්ල වන බැව් සඳහන් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධාන ප්‍රඥප්තියේ

VII වන පරිච්ඡේදය ප්‍රකාරව, එක්සත් ජාතීන්ගේ සංවිධාන ආරක්ෂක මණ්ඩලය විසින් 1540 දරන යෝජනාව 2004 වර්ෂයේදී සම්මත කර ගන්නා ලදී. 1540 දරන ආරක්ෂක මණ්ඩල යෝජනාව අනුව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලුම සාමාජික රටවල් ඉහත සඳහන් අව අත්පත් කර ගැනීමට, සන්තකයේ තබා ගැනීමට සහ ලබා දීමට, ප්‍රවාහනයට සහ භාවිත කිරීමට ප්‍රයත්න දරන රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් හට ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයේ සහයෝගයක් ලබා දීමෙන් වැළකිය යුතු ය.

ශ්‍රී ලංකාවද එම යෝජනාවට අනුගත වෙමින්, විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2017 සැප්තැම්බර් 06 දිනැති අංක 2039/31 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය තුළින් මෙකී යෝජනාව ක්‍රියාත්මක කිරීමට අදාළ විධිවිධාන ප්‍රකාශයට පත් කරන ලදී. එම ගැසට් නිවේදනයේ සඳහන් විධිවිධාන අංක 6 තුළින් න්‍යෂ්ටික, රසායනික සහ ජීව විද්‍යාත්මක අවි ආශ්‍රිත ද්‍රව්‍ය සාමකාමී අරමුණු වෙනුවෙන් අපනයනය, ප්‍රති අපනයනය, සංක්‍රමණය කිරීම (Transit) සහ නැව් මාරු කිරීම (Trans-shipment) අදාළ ලිඛිත නීතිය අනුව සිදුවිය යුතු බව දැක්වේ. එමනිසා න්‍යෂ්ටික, රසායනික සහ ජීව විද්‍යාත්මක අවි ආශ්‍රිත ද්‍රව්‍ය සාමකාමී අරමුණු වෙනුවෙන් අපනයනය, ප්‍රති අපනයනය, සංක්‍රමණය කිරීම සහ නැව් මාරු කිරීමට අදාළ නීති සහ විධිවිධාන පනවා යාන්ත්‍රණ සකස් කළ යුතු ය.

එමෙන්ම 1540 දරන එක්සත් ජාතීන්ගේ සංවිධාන ආරක්ෂක මණ්ඩල යෝජනාව මගින් සමූල සාකක අවි රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් හෝ ත්‍රස්තවාදීන් අතට පත්වීම වැළැක්වීම සඳහා කටයුතු කිරීමට නීතිමය බැඳීමක් නිර්මාණය කර ඇත. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, යුරෝපා සංගමය වැනි බටහිර රටවල් මෙන්ම සිංගප්පූරුව, මැලේසියාව සහ පිලිපීනය වැනි ආසියාතික රටවල් පවා ඉහත සඳහන් කළ අවි නිෂ්පාදනයට හෝ සංවර්ධනය කිරීමට අත්‍යවශ්‍ය වන හඳුනාගත් උපායමාර්ගික භාණ්ඩ (අපනයන) ලැයිස්තුවක් ප්‍රකාශයට පත්කර ඇති අතරම ඒ සඳහා අපනයන බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යයේ යෙදී සිටී.

1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත අනුව, පැවරුණු බලතල ප්‍රකාරව ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව එක්සත් ජාතීන්ගේ සංවිධාන ආරක්ෂක මණ්ඩලයේ 1540 දරන යෝජනාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික පියවරක් ලෙස උපායමාර්ගික අපනයන පාලන ලැයිස්තුවක් සැකසීමේ මූලික කටයුතු 2019 වර්ෂයේදී ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකාව තුළ උපායමාර්ගික වෙළෙඳ කළමනාකරණ පද්ධතියක් (Strategic Trade Management System) පිහිටුවීමටත් ඒ හරහා උපායමාර්ගික අයිතම අපනයනය සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ හා එම නිකුත් කරන ලද බලපත්‍ර සමාලෝචනය කිරීමේ ක්‍රමවේදයක් සැකසීමටත් අදාළ ව හඳුනා ගත් ආයතන හා පවතින නීතිමය විධිවිධාන සලකා බලනු ලැබේ. නීතිමය විධිවිධාන ප්‍රමාණවත් නොවන විටදී නව විධිවිධාන සකස් කළ යුතු බවට දෙපාර්තමේන්තුව විසින් හඳුනා ගන්නා ලදී.

ඉහත සඳහන් කාලීන අවශ්‍යතාවන් හඳුනාගත් එවකට සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය විසින් 2019 සැප්තැම්බර් මස 11 දානමින් ඉදිරිපත් කරන ලද අංක 19/2091/133/033 දරන අමාත්‍ය මණ්ඩලය සංදේශය මගින් පහත කරුණු ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා ගන්නා ලදී.

- යුරෝපා සංගම් යුද උපකරණ ලැයිස්තුව සහ (EU Military list) සහ යුරෝපා සංගමයේ ද්වි භාවිත පාලන (EU Dual – Use Control List) ලැයිස්තුව භාවිත කොට ශ්‍රී ලංකාවට ගැලපෙන අයුරින් වෙනස්කම් සිදුකොට ජාතික උපායමාර්ගික භාණ්ඩ (අපනයන) පාලන ලැයිස්තුවක් වසරක් තුළදී සකස් කිරීම.
- 1540 දරන යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා අංක 2039/31 සහ 2017 සැප්තැම්බර් 06 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් විධිවිධාන අංක 06හි දැක්වෙන අයුරින් අණ පනත් වෙනස් කිරීම සඳහා සංශෝධන කෙටුම්පත් කිරීම හෝ නව නීති සහ අණ පනත් කෙටුම්පත් කිරීම.
- ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික වෙළඳ කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමේ මූලික පියවරයන් වශයෙන් ඉහත සඳහන් යෝජනා 02 ක්‍රියාත්මක කිරීම සඳහා තාක්ෂණික කමිටුව සහ නීති සම්පාදන කමිටුව වශයෙන් අමාත්‍ය මණ්ඩල උපකමිටු 2ක් පත් කිරීම සහ එම කමිටුවලට අදාළ වගකීම් පැවරීම.
- අපනයන පාලන හා ආශ්‍රිත දේශ සීමා ආරක්ෂණ වැඩසටහනෙහි (Export Control and Related Border Security Program, EXBS) අනුග්‍රාහකත්වය පුහුණු කටයුතු සඳහා ලබා ගැනීම සහ මෙම අංශයන්ට අදාළව අවශ්‍ය අවස්ථාවන්හිදී ඔවුන්ගෙන් තාක්ෂණික උපදෙස් ලබා ගැනීම.

යුරෝපා සංගම් යුද උපකරණ ලැයිස්තුව සහ (EU Military list) සහ යුරෝපා සංගමයේ ද්වි භාවිත පාලන (EU Dual – Use Control List) ලැයිස්තුව භාවිත කොට ශ්‍රී ලංකාවට ගැලපෙන අයුරින් වෙනස්කම් සිදුකොට ජාතික උපායමාර්ගික අපනයන පාලන ලැයිස්තුවක් වසරක් තුළදී සකස් කිරීම වෙනුවෙන් රාජ්‍ය ආයතන විස්සක (20) එකතුවෙන් තාක්ෂණික කමිටුවක් සහ උපායමාර්ගික භාණ්ඩ අපනයන පාලනයට නීති කෙටුම්පත් සම්පාදනය සඳහා සාමාජිකයන් දස (10) දෙනෙකුගෙන් යුතු නීති සම්පාදන කමිටුවක් උක්ත අමාත්‍ය මණ්ඩල තීරණය මගින් පත් කරන ලදී. එම කමිටු සඳහා වෙන් වෙන් වශයෙන් කොන්දේසි මාලා (Terms of References) අනුමත කරගෙන ඇත.

තාක්ෂණික කමිටු සාමාජිකයින්

- i. ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව
- ii. ශ්‍රී ලංකා රේගුව
- iii. ආරක්ෂක අමාත්‍යාංශය
- iv. ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව
- v. ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරිය
- vi. සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය
- vii. වෛද්‍ය පර්යේෂණ ආයතනය
- viii. පුරෝගාමී පාලන අධිකාරිය
- ix. රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන ජාතික අධිකාරිය
- x. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය
- xi. මධ්‍යම පරිසර අධිකාරිය

- xii. ජෛව රසායන, අණුක ජෛව විද්‍යා සහ ජෛව තාක්ෂණ ආයතනය, කොළඹ විශ්වවිද්‍යාලය
- xiii. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව
- xiv. මොරටුව විශ්වවිද්‍යාලය
- xv. කාර්මික තාක්ෂණ ආයතනය
- xvi. නූතන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය
- xvii. කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනය
- xviii. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව
- xix. පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්
- xx. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

උපායමාර්ගික අපනයන පාලන ලැයිස්තුව සකස් කිරීම සඳහා අදාළ තාක්ෂණික කමිටු රැස්වීම මසකට වරක් පැවැත්වෙන අතර 2019 වර්ෂයේ පැවැත්වූ රැස්වීම්වලදී යුරෝපා සංගම් යුද උපකරණ ලැයිස්තුව සහ (EU Military list) සහ යුරෝපා සංගමයේ ද්වි භාවිත පාලන (EU Dual – Use Control List) ලැයිස්තුව කිසිදු වෙනසක් සිදු නොකොට ඒ ආකාරයෙන්ම ජාතික උපායමාර්ගික අපනයන පාලන ලැයිස්තුවට අදාළකර ගැනීම සම්බන්ධයෙන් බහුතර සාමාජික එකඟතාව ලැබුණ අතර, කිහිපදෙනෙකුගේ අදහස් ඉදිරි වර්ෂයේදී ලබා දීමට නියමිත ය.

**නීති සම්පාදන කමිටුවේ සාමාජිකයින්**

- i. ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව තත් කාලයේ දී අයත් රේඛීය අමාත්‍යාංශය
- ii. ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව
- iii. ශ්‍රී ලංකා රේගුව
- iv. ආරක්ෂක අමාත්‍යාංශය
- v. විදේශ කටයුතු අමාත්‍යාංශය
- vi. නීතිපති දෙපාර්තමේන්තුව
- vii. නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව
- viii. මූල්‍ය බුද්ධි ඒකකය, ශ්‍රී ලංකා මහ බැංකුව
- ix. ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව
- x. ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරිය

1961 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත මගින් සංක්‍රමණය කිරීම (Transit) සහ නැව් මාරු කිරීම (Trans-shipment) අදාළ නීති ආවරණය නොවන බැවින්, සහ ඒ වෙනුවෙන් ආනයන හා අපනයන පාලන පනත සංශෝධනය කිරීම සඳහාත් උපාය මාර්ගික භාණ්ඩ සඳහා අපනයන බලපත්‍ර නිකුත් කිරීමටත් අදාළව උපාය මාර්ගික වෙළඳ කළමනාකරණ පද්ධතිය පිහිටුවීමට ප්‍රතිපත්තිය නීත්‍ය සහ තීරණ ගැනීමත් මෙම කමිටුවේ අරමුණු වේ.

## 2.2.4 පූර්ව නැවගත කිරීමේ පරීක්ෂණ සහතිකය (Pre-Shipment Inspection Certificate)

වාහන මිලදී ගන්නා පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව පිණිස විදේශ රටවලින් ආනයනය කරනු ලබන භාවිත කළ වාහනවල තත්වය සහතික කිරීම පිණිස පූර්ව නැවගත කිරීමේ පරීක්ෂණ සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවට ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර ඇති අංක 1804/17 දරන 2013.04.03 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනයෙහි සඳහන් කර ඇත. ඒ අනුව, පූර්ව අපනයන පරීක්ෂණ සහතික නිකුත් කිරීම සඳහා බලයලත් නියෝජිත ආයතන 4 ක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇත.

එහෙත් පූර්ව නැවගත කිරීමේ පරීක්ෂණ සහතිකය නිකුත් කිරීම සඳහා සලකා බලනු ලබන වාහනයේ නිරීක්ෂණය කළ යුතු යැයි හඳුනාගත් නිර්ණායකයන් වසර ගණනාවකට පෙර තීරණය කළ නිර්ණායකයන් වන බැවින් එම නිර්ණායකයන් යාවත්කාලීන කිරීමටත් කාර්යක්ෂමතාවය හා ආර්ථිකමය වශයෙන් වාසිදායක වන සේවාවක් තම සේවාදායකයින්ට සලසා දීමේ අරමුණින් බලයලත් නියෝජිත ආයතන සංඛ්‍යාව වැඩිකර ඒකාධිකාරය බිඳහෙලීමටත් අවශ්‍ය ඉදිරි සැලසුම් සම්පාදනය කරන ලදී. ඒ සඳහා පූර්ව නැවගත කිරීමේ පරීක්ෂණ සහතික නිකුත් කරන විදේශීය ආයතනවල අයදුම්කරුවන්ගෙන් දුත මණ්ඩල කාර්යාල හරහා අයදුම්පත් කැඳවීමක් සිදුකරන ලද අතර, ඊට අදාළව ඉදිරි කටයුතු සිදුකිරීම සඳහා තාක්ෂණ ඇගයීම් කමිටුවක් ද පත්කරන ලදී.

එම කමිටුව විසින් ඉදිරිපත් කරන ලද අයදුම්පත් සලකා බැලීමෙන් අනතුරුව, 2019 වර්ෂය තුළදී පහත සඳහන් තීරණ හා ක්‍රියාමාර්ග ගන්නා ලදී.

- ඉදිරිපත් කරන ලද අයදුම්පත් වලින් දේශීය වශයෙන් වායු විමෝචන පරීක්ෂණ පැවැත්වීම හා ඉක්මනින් අදාළ ආයතන සමඟ සම්බන්ධතාවයන් පැවැත්වීමට හැකිවන ආකාරයෙන් ශ්‍රී ලංකාව තුළ නියෝජිත ආයතන පිහිටුවා ඇති ආයතන කවරේද යන්න සොයා බැලීම.
- ඒ අනුව, දේශීය වශයෙන් වායු විමෝචන පරීක්ෂණ පැවැත්වීම හා ඉක්මනින් අදාළ ආයතන සමඟ සම්බන්ධතාවයන් පැවැත්වීමට හැකිවන ආකාරයෙන් ශ්‍රී ලංකාව තුළ නියෝජිත ආයතන පිහිටුවා නොමැති ආයතනවලින් එම ආයතන පිහිටුවීමට කොපමණ කාලයක් ගතවේද යන්න පිළිබඳව සොයා බලා ඒ පිළිබඳව තවදුරටත් තහවුරුවක් ලබාගැනීම.
- විදේශීය රටවල වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ දී අදාළ කරගන්නා විමෝචන සහතික නිකුත් කරන ආයතන කවරේද යන්න පිළිබඳව විදේශීය දුත මණ්ඩල හරහා විමසීමක් සිදුකිරීම.

- කෙටුම්පත් කරන ලද පූර්ව නැව්ගත කිරීමේ පරීක්ෂණ සහතිකයේ අදාළ සංශෝධනයන් සිදුකර ඊට අනුමැතිය ලබාගැනීමත්, අනුමත නියෝජිත ආයතන තෝරා ගැනීමට පෙර එම ආයතන සමඟ අයදුම්පත්‍රයෙහි සඳහන් කරුණු පැහැදිලි කර ගැනීම සඳහා විදේශීය නියෝජිත ආයතන සමඟ විසියේ දුරකථන සංවාදයක් පැවැත්වීම.
- මේ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති ගැසට් පත්‍රයන්හි සඳහන් කර ඇති පරිදි සියලුම වායුන් පරීක්ෂා කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීමේ හැකියාව පිළිබඳව විදේශීය දූත මණ්ඩල හරහා විමසා තහවුරුවක් ලබා ගැනීමේ කටයුතු දැනටමත් සිදු කෙරෙමින් පැවතීම.
- පූර්ව නැව්ගත කිරීමේ පරීක්ෂණ සහතික නිකුත් කරන ආයතන සමඟ අත්සන් කිරීමට නියමිත අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසන ලදී. ඒ අනුව, අවබෝධතා ගිවිසුමෙහි අදාළ සංශෝධනයන් සිදු කිරීමට කටයුතු කිරීම.

ඉහත කමිටු නිර්දේශ අනුව, තෝරාගත් පූර්ව නැව්ගත කිරීමේ පරීක්ෂණ සහතික නිකුත් කිරීමේ ආයතන සහ නියෝග (ගාස්තු) ඇතුළත් ගැසට් නිවේදනය 2020 වසරේ දී ප්‍රකාශයට පත්කරනු ඇත.

### 2.2.5 ආනයන හා අපනයන පාලන ලැයිස්තුව යාවත්කාලීන කිරීම සඳහා වූ යෝජනා.

දෙපාර්තමේන්තුව විසින් ආනයන හා අපනයන පාලන සහ තහනම් අයිතම ඇතුළත් ලැයිස්තුව වෙත වෙනම ප්‍රකාශයට පත් කර ඇති අතරම එම ලැයිස්තුව කලින්කලට යාවත්කාලීන කිරීමට සහ හඳුනාගත් අයිතම එම ලැයිස්තු තුළට ඇතුළත් කිරීමට අවශ්‍ය පියවරයන් ගනිමින් සිටී. එලෙසින් රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශයන්ගෙන් ලැබුණ යෝජනා සහ දෙපාර්තමේන්තුව විසින්ම හඳුනා ගත් කරුණු මත විවිධ ආනයන හා අපනයන පාලනය කිරීමට හෝ තහනම් කිරීමට 2019 වර්ෂයේ ද දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සාකච්ඡා ආරම්භ කරන ලදී.

ආනයන තහනම් ලැයිස්තුවට ඇතුළත් කිරීම සඳහා හඳුනාගත් අයිතම 103ක් පරිසර අමාත්‍යාංශය විසින් යෝජනා කර ඇත. එම ලැයිස්තුවේ අඩංගු අයිතමයන්ගෙන් අයිතම 79ක් දැනටමත් ආනයන හා අපනයන පාලන ලැයිස්තුවේ අඩංගු වන අතර, ඒවා ද ආනයනය තහනම් කිරීමට යෝජනා වී ඇත. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සහ අදහස් සහ යෝජනා ලබා ගැනීමේ අරමුණින් සාකච්ඡා මාලාවක් පැවැත්වීමට දෙපාර්තමේන්තුව විසින් තීරණය කර ඇත. එය 2019 වර්ෂයේදී ආරම්භ කළ අතර, පරිසර අමාත්‍යාංශය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා රේගුව, වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව, මධ්‍යම පරිසර අධිකාරිය

සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මෙහි ප්‍රමුඛ පාර්ශ්වකරුවන් ලෙස හඳුනාගෙන ඇත. මෙම ආනයන තහනම් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී වාණිජ මණ්ඩලවල අදහස් දැනගැනීමටද දෙපාර්තමේන්තුව විසින් අදහස් කර ඇත. එලෙස විවිධ පාර්ශ්වයන්ගෙන් අදහස් විමසීමෙන් අනතුරුව එම අයිතම ආනයන තහනම් කිරීම පිළිබඳව ප්‍රතිපත්තිමය තීරණය දෙපාර්තමේන්තුව විසින් ගනු ඇත.

මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශය විසින් මහජන සෞඛ්‍යයට අහිතකර ඇස්බැස්ටෝස් වර්ග හා පොලිතින් වර්ග ද ආනයනය පාලනයට යටත් කලයුතු බවට යෝජනා ඉදිරිපත් කර ඇත. ඇස්බැස්ටෝස් වර්ග ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකකට වෙන් කර ගත හැකිය. එනම් ඇම්ෆිබෝල් සහ සර්පන්ටයින් වශයෙනි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සියලු ඇස්බැස්ටෝස් වර්ග පිළිකාකාරක ලෙස හඳුනාගෙන ඇති අතර ඇම්ෆිබෝල් ගණයට අයත් ඇස්බැස්ටෝස් වර්ග උපද්‍රවකාරී රසායනික ද්‍රව්‍ය ලෙස රොටර්ඩෑම් සම්මුතියේ (Rotterdam Convention) ඇමුණුම් III හි ඇතුළත් කර ඇත. බාසල් සම්මුතියේ (Basel Convention) A ලැයිස්තුවේ අන්තර්ගත වන දේශ සීමා අතර හුවමාරුවේදී සම්පූර්ණයෙන්ම තහනම් කරන ලද අපද්‍රව්‍යය ලැයිස්තුවටද ඇස්බැස්ටෝස් අපද්‍රව්‍ය අඩංගු වේ. එසේ වුවද සර්පන්ටයින් ගණය යටතේ එන ක්‍රිසොටයිල් ඇස්බැස්ටෝස් ශරීරයට ඇතිකරන බලපෑම අඩු ය. මෙම අවශ්‍යතාව හඳුනාගත් දෙපාර්තමේන්තුව පරිසර අමාත්‍යාංශය හා එක්ව මිනිස් ශරීරයට අහිතකර නොවන ක්‍රිසොටයිල් ගණයේ ඇස්බැස්ටෝස් පමණක් ආනයනට අවසර ලබා දීම සඳහා නියෝග නිකුත් කිරීමට අදාළව මූලික පියවර ගන්නා ලදී.

පරිසරයට සිදුවන අයහපත් බලපෑම සලකා ජ්‍යෙෂ්ඨ හා පොලිතින් නිෂ්පාදනයන් නිෂ්පාදනය හා භාවිතය සීමා කිරීමට මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශය විසින් 2017 සැප්තැම්බර් මස 01 දින අංක 2034/33 දරන ගැසට් නිවේදනය නිකුත් කරන ලදී. ඒ අනුව, අඩු ඝනත්වයෙන් යුතු පොලිතින් (Low Density Polyethylene, LDPE) නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය ආනයනය පාලනයට යටත් කරන ලද අයිතමයක් බවට නම් කිරීමටත්, සියලු ආකාරයේ තුනී පොලිතින් (Polythene films) ආනයනය පාලනය කිරීමටත් මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශ මත පමණක් ඉහත සඳහන් කළ පොලිතින් වර්ග සඳහා ආනයන පාලන බලපත්‍ර නිකුත් කිරීමටත් අවශ්‍ය ක්‍රියාමාර්ග දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කරමින් සිටී. ඒ වෙනුවෙන් 2019 වර්ෂයේදී සාකච්ඡාවන් පවත්වන ලදී.

## 2.2.6 ආනයන හා අපනයන වෙළෙඳාම සඳහා පහසුකම් සැලසීම

### 2.2.6.1 ජාතික වෙළඳ පහසුකරණ කමිටු (National Trade Facilitation Committee, NTFC) නිර්දේශ ක්‍රියාත්මක කිරීම.

ශ්‍රී ලංකාව ලෝක වෙළඳ සංවිධානයේ සාමාජිකයෙක් ලෙස වෙළඳ පහසුකරණ ගිවිසුම මඟින් ජාතික සංවර්ධන ඉලක්ක සපුරාලීමට සහ රටේ ආර්ථික වර්ධනයට අනුග්‍රහය දැක්වීමට වෙළඳ පහසුකරණ ගිවිසුම ඵලදායී ලෙස ක්‍රියාවට නැංවීම උදෙසා කැප වී සිටියි. 2014 වසරේදී ශ්‍රී ලංකා රජය මඟින් වෙළඳ පහසුකරණ ගිවිසුම සහ වෙනත් වෙළඳ පහසුකම්

ක්‍රියාත්මක කිරීමට ජාතික වෙළෙඳ පහසුකරණ කමිටුව ස්ථාපිත කරන ලදී. මෙම කමිටුවේ ආරම්භක සාමාජිකයෙකු ලෙස ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව, ආනයන හා අපනයන ක්‍රියාවලිය වඩාත් සුගම කිරීමේ සහ වෙළෙඳ ප්‍රජාවට පහසුකම් සැලසීමේ අරමුණින් එම කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කරයි.

ජාතික වෙළෙඳ පහසුකරණ කමිටු නිර්දේශ ක්‍රියාත්මක කරමින් දෙපාර්තමේන්තුවට පැමිණෙන සේවාලාභීන්ට සහ දුරකථන මාර්ගයෙන් තොරතුරු විමසන බාහිර ප්‍රජාවට පහසුකම් සැපයීමේ අරමුණ ඇතිව තොරතුරු නිලධාරියෙකු (Information Officer) 2019 වසරේ සිට පත්කරන ලදී. එමගින් බාහිර ප්‍රජාවට ආනයන හා අපනයන සම්බන්ධ තොරතුරු නිවැරදිව හා ඉතා කඩිනමින් ලබා දීම සිදු කරනු ලැබේ.

### 2.2.6.2 පුරවැසි ප්‍රඥප්තිය (Citizen's Charter)

සේවාලාභීන්ට සේවා සැපයීමේ දී ගතවන කාලය සහ එම සේවාව ලබා ගැනීමට අවශ්‍ය වන ලේඛන සඳහන් කරමින් පුරවැසි ප්‍රඥප්තිය යාවත් කාලීන කිරීම සඳහා කෙටුම්පත් සකස් කරන ලද අතර, එම කෙටුම්පතෙහි අඩංගු කරුණු සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවේ සියලුම අංශවල නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන ලදී. සේවාලාභීන්ට වඩාත් කාර්යක්ෂම සහ උසස් සේවාවක් ලබා දීමට මෙය ඉදිරියේදී භාවිත කිරීමට බලාපොරොත්තු වේ. මෙම නව පුරවැසි ප්‍රඥප්තිය 2020 වර්ෂයේදී ප්‍රසිද්ධියට පත් කිරීමට අපේක්ෂිත ය.

### 2.2.6.3 නිතර අසනු ලබන ප්‍රශ්න (Frequently Asked Questions, FAQ)

දෙපාර්තමේන්තු සේවාලාභීන් නිතර අසනු ලබන ප්‍රශ්න සහ ඊට අදාළ පිළිතුරු දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ දැනටමත් (<https://www.imexport.gov.lk/>) ඇතුළත් කර ඇත. එම ප්‍රශ්න සහ පිළිතුරු යාවත්කාලීන කිරීම සඳහා සහ ඊට අමතරව නිතර අසනු ලැබිය හැකි යැයි හඳුනාගත් ප්‍රශ්න සහ පිළිතුරු වෙබ් අඩවියේ පළකිරීමටත් අවශ්‍ය මූලික පියවර 2019 වර්ෂයේදී ගන්නා ලදී. නිතර අසනු ලබන ප්‍රශ්න (FAQ) වෙබ් අඩවියේ පළකිරීම තුළින් නිලධාරීන්ගෙන් දුරකථන මාර්ගයෙන් සිදු කරන තොරතුරු විමසීම් ප්‍රමාණය අවම කිරීම සහ සේවාලාභීන්ට ඵලදායී සේවාවක් සැපයීම අපේක්ෂා කරයි.

### 2.2.6.4 අසාධුගත ලේඛනය (Black List)

1969 අංක 01 දරන ආනයන හා අපනයන පාලන පනතේ විධිවිධාන ප්‍රකාරව ශ්‍රී ලංකා ප්‍රමිති සහ පිරිවිතරවලට අනුකූල නොවන්නා වූ භාණ්ඩ සම්බන්ධයෙන් සහ එහි තත්ත්ව පාලනය සම්බන්ධයෙන් ගැසට් මගින් ප්‍රකාශිත නියෝගයන්ට අනුකූල නොවන්නේ නම්, භාණ්ඩ ආනයනය කරන ලද ආනයනයකරුවන් සහ ඔවුන්ගේ ලිපිනයන් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර ඔවුන් අසාධුගත ලේඛනයට ඇතුළත් කළ හැකිය. අසාධුගත ලේඛන කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිය තීරණ ගැනීම් සඳහා අභ්‍යන්තර සාකච්ඡා 2019 වර්ෂයේදී ආරම්භ



කරන ලදී. එමෙන්ම අසාධුගත කිරීම සඳහා අනුගමනය කළයුතු පියවර අඩංගු වාර්තාවක්ද සකස් කරන ලදී.

### **2.2.6.5 මාර්ගෝපදේශ සංග්‍රහය යාවත්කාලීන කිරීම. (Manual Guideline)**

දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනට භාවිත කරනු ලබන මාර්ගෝපදේශ සංග්‍රහය මීට වසර කිහිපයකට පෙර සකස්කර ඇති හෙයින් දෙපාර්තමේන්තුවේ කාර්යයන් වඩාත් විධිමත්ව හා කාර්යක්ෂමව සිදුකිරීම සඳහා යාවත්කාලීන වූ මාර්ගෝපදේශ සංග්‍රහයක අවශ්‍යතාව හඳුනා ගන්නා ලදී. ඒ අනුව, වර්තමාන තත්ත්වයන්ට අනුකූල වන ලෙස මාර්ගෝපදේශ සංග්‍රහයේ අවශ්‍ය සංශෝධන සිදුකිරීම සඳහා කමිටුවක් 2019 වර්ෂයේදී පත්කළ අතර ආනයන/අපනයන බලපත්‍ර නිකුත් කිරීමට අදාළව මාර්ගෝපදේශ සංග්‍රහයේ හඳුනාගත් කොටස් සංශෝධන සිදු කරන ලදී. 2018 වර්ෂයේදී ස්ථාපිත කරන ලද දෙපාර්තමේන්තු අභ්‍යන්තර විගණන අංශය සතු කාර්යභාරය ද මෙම යාවත්කාලීන කරන මාර්ගෝපදේශ සංග්‍රහයට ඇතුළත් කරන ලදී.

### **2.2.6.6 විමර්ශන ඒකකයක් ස්ථාපිත කිරීම. (Investigation Unit)**

සංකීර්ණ වෙළඳ පරිසරය තුළ සිදුවන දූෂණ හා අක්‍රමිකතා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර බලපත්‍ර මත සිදු කරනු ලබන ආනයන හා අපනයන ක්ෂේත්‍රය තුළද විවිධ ගැටලු මතු වූ අවස්ථා දක්නට ඇත. එමෙන්ම, දෙපාර්තමේන්තුව විසින් මේ දක්වා නිකුත් කරන ලද බලපත්‍ර මත සිදු කරන ලද ආනයන හා අපනයන සම්බන්ධයෙන් පසු විපරම් ක්‍රියාවලියක් සිදු කිරීමේ අරමුණින් දෙපාර්තමේන්තුව තුළ විමර්ශන ඒකකයක් ස්ථාපිත කිරීමට තීරණය කරන ලදී. ආනයන හා අපනයන පාලන පනතේ විධිවිධාන හා විෂයභාර අමාත්‍යාචාර්යාට පැවරී ඇති බලතල මත, ගැසට් නිවේදනයක් නිකුත් කිරීම මගින්, එම ඒකකය ස්ථාපිත කිරීමේ නීතිමය තත්ත්වය පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් විමසීමක් සිදුකරන ලදී. මේ සම්බන්ධයෙන් 2019 වර්ෂයේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සම්පත් දායකයෙකුගේ සහභාගීත්වයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලද අතර පවතින නෛතික විධි විධාන මත විමර්ශන ඒකකය ආරම්භ කිරීමට අධ්‍යයනයක් සිදුකරන ලදී.

## **2.3 ආනයන හා අපනයන බලපත්‍ර නිකුත් කිරීම**


බලපත්‍ර නිවැරදිවත් කාර්යක්ෂම ලෙසත් නිකුත් කිරීම වෙනුවෙන් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව තුළ බලපත්‍ර නිකුත් කිරීමේ ඒකක පහක් ස්ථාපිත කර ඇත.

### 2.3.1 ඒකක 1 - ඖෂධ

බලපත්‍ර නිකුත් කිරීමේ සහ අයිතම හඳුනාගැනීමේ පහසුව තකා ඖෂධ කාණ්ඩ පහකට වෙන්කර ආනයන පාලන බලපත්‍ර නිකුත් කරනු ලැබේ. ඒ අනුව 2019 වර්ෂයේදී පහත පහත සඳහන් කාණ්ඩයන්ගෙන් ඖෂධ සඳහා බලපත්‍ර නිකුත් කර ඇත.

අංකය	විස්තරය	කාණ්ඩය	බලපත්‍ර සංඛ්‍යාව
1	බටහිර ඖෂධ	400	1,766
2	පඟු ඖෂධ	410	357
3	ආයුර්වේද ඖෂධ	420	274
4	හෝමියෝපති ඖෂධ	430	18
5	ශල්‍ය මැහුම් තන්තු	450	74
එකතුව			<b>2,489</b>

වගු අංක 9: ඖෂධ සඳහා නිකුත් කරන ලද බලපත්‍ර



#### 2.3.1.1 අනුගමනය කරනු ලබන ප්‍රතිපත්තීන්

ආනයනික ඖෂධ සඳහා උපරිම ජීවකාලයක් පැවතීම දෙපාර්තමේන්තුව විසින් අනිවාර්ය කර ඇත. මෙමගින් ආනයනික ඖෂධවල ගුණාත්මකභාවය ඉහළ දැමීම අපේක්ෂා කරන අතර එමගින් ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිත කිරීමට ද පිටුවහලක් ලැබේ. ඉදිරි වර්ෂය සඳහා සමූහ බලපත්‍ර, පෙර වර්ෂයේ දෙසැම්බර් මස 01 දින සිට නිකුත් කිරීම වෙනුවට දෙසැම්බර් මස 15 දින සිට නිකුත් කිරීමට ආරම්භ කළ අතර සමූහ බලපත්‍ර වල වලංගු කාලය දීර්ඝ කිරීම ද දෙසැම්බර් 15 දින සිට ආරම්භ කරන ලදී. සමූහ බලපත්‍ර වල වලංගු කාලය ජනවාරි 31 දක්වා දීර්ඝ කිරීමේදී බලපත්‍ර සංශෝධන ගාස්තුවට අමතරව සමූහ බලපත්‍ර ගාස්තුවෙන් 1/12ක් අය කිරීමද 2019 වර්ෂයේ සිට ආරම්භ කරන ලදී.

**2.3.2 ඒකක 2 – වාහන සහ වාහන අමතර කොටස්**

වාහන සහ වාහන අමතර කොටස් සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ ඒකකය පහත සඳහන් පරිදි 2019 වර්ෂයේදී ආනයන බලපත්‍ර නිකුත් කර ඇත.

	විස්තරය	කාණ්ඩය	බලපත්‍ර සංඛ්‍යාව
1	විදේශ විනිමය උපදෙවන්නන් විසින් සිදු කරනු ලබන ආනයන	100	0
2	විදේශගත ශ්‍රමිකයන් විසින් සිදුකරන පරිත්‍යාග	110	0
3	විදේශිකයන් විසින් ආනයන කරනු ලබන වාහන	120	0
4	තානාපති කාර්යාල විසින් ආනයන කරනු ලබන වාහන	130	0
5	විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් සඳහා ආනයන කරනු ලබන වාහන	140	0
6	සමාජ සේවා ආයතන සඳහා පරිත්‍යාග	150	3
7	තේවාසික විදේශිකයින්	160	2
8	පූජනීය ස්ථාන වෙනුවෙන් සිදුකරන ආනයන	170	0
9	විශේෂ කාර්ය යන්ත්‍රසූත්‍ර	180	3
10	මෝටර් ට්‍රේලර් (පාවිච්චි කළ)	185	2
11	අපනයන ප්‍රවර්ධනය සඳහා තාවකාලික ආනයන කිරීම්	190	0
12	අවමංගල රථ	200	4
13	ගුවන් යානා සහ හෙලිකොප්ටර් අමතර කොටස්	210	80
14	එන්ජින්	220	219
15	කැබින්	230	17
16	බොඩ් ෂෙල්	235	0
17	පාවිච්චි කළ මෝටර් බයිසිකල්	240	8
18	හෙල්මට්	245	21
19	විවිධ	250	3
20	රේගු වෙන්දේසි	255	0
21	විදේශ දූත සේවාවන් හි නිලධාරීන් විසින් සිදුකරන ආනයන	260	0
22	බර වාහන	270	3
23	බර වාහන (ණයවර ලිපි බලපත්‍ර)	275	1
24	වාහන අමතර කොටස්	280	1
25	ටයර්	285	1
26	චූසි	290	2
27	ස්වයංක්‍රීය ත්‍රිරෝද රථ	305	0
28	ආසන (පාවිච්චි කළ වාහන ආසන)	320	148
29	ආනයන පරීක්ෂණ කොන්දේසි සමග අනුකූල නොවන ආනයන	321	0
<b>එකතුව</b>			<b>518</b>


වගු අංක 10: වාහන සඳහා නිකුත් කරන ලද බලපත්‍ර

### 2.3.3 ඒකක 3 – රසායනික ද්‍රව්‍ය

ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන රසායනික ද්‍රව්‍ය සඳහා බලපත්‍ර පහත සඳහන් පරිදි නිකුත් කර ඇත.

	විස්තරය	කාණ්ඩය	බලපත්‍ර සංඛ්‍යාව
1	රසායන ද්‍රව්‍ය	500	611
2	බනිජ තෙල් නිෂ්පාදන	510	1,165
3	පළිබෝධනාශක	520	1,696
4	විකිරණශීලී ද්‍රව්‍ය	530	214
5	මධ්‍යසාර	540	262
එකතුව			<b>3,948</b>

වගු අංක 11: රසායනික ද්‍රව්‍ය සඳහා නිකුත් කළ බලපත්‍ර



### 2.3.4 ඒකක 4 – සන්නිවේදන උපකරණ


සන්නිවේදන උපකරණ සඳහා පහත සඳහන් පරිදි ආනයන බලපත්‍ර නිකුත් කර ඇත.

	විස්තරය	කාණ්ඩය	බලපත්‍ර සංඛ්‍යාව
1	ජංගම දුරකථන (පාවිච්චි කළ / අලුත්)	615	3450
2	සන්නිවේදන උපකරණ	620	1,285
3	පරිගණක	625	1
4	පාවිච්චි කළ වායු සම්කරණ, පාවිච්චි කළ ශීතකරණ සහ අධි ශීතකරණ	630	0
5	තාප පොම්ප	631	6
6	පාවිච්චි කළ රෙදි සෝදන යන්ත්‍ර	635	0
7	ශීතකරණ වායු	640	25
8	වායු සම්කරණ (අලුත්)	645	115

9	විදුලි ජේනු සහ කෙවෙනි	655	19
10	දුරස්ථ පාලකයකින් ක්‍රියා කරන සෙල්ලම් බඩු	660	191
11	මුද්‍රණ යන්ත්‍ර සහ ඡායා පිටපත් යන්ත්‍ර	690	147
12	කාලගුණ බැලූන	695	2
<b>එකතුව</b>			<b>5,241</b>

වගු අංක 12: සන්නිවේදන උපකරණ සඳහා නිකුත් කරන ලද බලපත්‍ර

පරිසරයට වන බලපෑම අවම කිරීමේ අරමුණින් අනාගතයේදී පරිසරයට එකතු විය හැකි ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය සීමා කිරීම සඳහා භාවිත කරන ලද විදුලි උපකරණ සඳහා ආනයන පාලන බලපත්‍ර නිකුත් නොකිරීමට ප්‍රතිපත්තියමය තීරණයක් ගන්නා ලදී.




### 2.3.5 ඒකක 5 – වෙනත් ආනයන සහ අපනයන

2019 වර්ෂයේ සිදු කරන ලද විවිධ ආනයන හා අපනයන සඳහා පහත පරිදි බලපත්‍ර නිකුත් කර ඇත.

	විස්තරය	කාණ්ඩය	බලපත්‍ර සංඛ්‍යාව
1	සතුන් සහ සත්ව නිෂ්පාදන	550	2,215
2	ශීත කළ මසුන්	555	554
3	ශීතකළ දැල්ලන්	556	0
4	ධාන්‍ය වර්ග	570	78
5	ශක්තිජනක පාන	575	85
6	තේ	580	567

7	පුපුරන ද්‍රව්‍ය හා ගිනි අවි	600	132
8	ක්‍රීඩා භාණ්ඩ	650	10
9	දුම්වැටි කොළ	670	50
10	පාවිච්චි කළ ලී බඩු	680	42
11	දැව් තෙල්	700	643
12	ලෝහ කැබලි හා සුන්බුන් සහ වෙනත්	715	109
13	පාවිච්චි කළ ඇඳුම්	720	38
14	කාබනික අපද්‍රව්‍ය	735	16
අපනයන බලපත්‍ර			
15	ඉරන ලද දැව කොටස්	602	11
16	අබලි ලෝහ සුන්බුන්	710	338
<b>එකතුව</b>			<b>4,888</b>

වගු අංක 13: විවිධ ආනයනය හා අපනයන සඳහා නිකුත් කරන ලද බලපත්‍ර




ආනයන හා අපනයන පාලනය වෙනුවෙන් 2019 වර්ෂයේදී ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව බලපත්‍ර 17,084 පමණක් නිකුත් කරන ලදී.

**2.3.6 2019 වර්ෂයේ නිකුත් කරන ලද බලපත්‍ර - මාසිකව**

මාසය	ඖෂධ	වාහන	රසායනික ද්‍රව්‍ය	සන්නිවේදන උපකරණ	අපනයන	එකතුව
ජනවාරි	273	34	347	477	409	1,540
පෙබරවාරි	207	19	287	418	388	1,319
මාර්තු	199	32	377	495	417	1,520
අප්‍රේල්	171	35	237	318	383	1,144
මැයි	211	42	356	486	426	1,521
ජූනි	156	64	272	446	352	1,290
ජූලි	225	60	371	482	380	1,518
අගෝස්තු	201	46	333	425	404	1,409
සැප්තැම්බර්	183	45	353	386	405	1,372
ඔක්තෝබර්	267	43	369	525	447	1,651
නොවැම්බර්	186	45	342	420	429	1,422
දෙසැම්බර්	210	53	304	363	448	1,378
<b>එකතුව</b>	<b>2,489</b>	<b>518</b>	<b>3,948</b>	<b>5,241</b>	<b>4,888</b>	<b>17,084</b>

වගු අංක 14: 2019 වර්ෂයේ නිකුත් කරන ලද බලපත්‍ර




ප්‍රස්තාර අංක 1: 2019 වර්ෂයේ නිකුත් කරන ලද බලපත්‍ර

### 2.3.7 පසුගිය වසර 5 තුළ නිකුත් කරන ලද බලපත්‍ර සංඛ්‍යාව

පසුගිය වසර 5 තුළ ඒ ඒ ඒකකය විසින් නිකුත් කරන ලද බලපත්‍ර සංඛ්‍යාව පහත පරිදි වේ.

අයිතමය	2015	2016	2017	2018	2019
ඖෂධ	2732	2,450	2,205	2,293	2,489
වාහන	739	797	690	740	518
රසායනික ද්‍රව්‍ය	3,844	3,684	3,644	3,718	3,948
සන්නිවේදන උපකරණ	4,338	4,399	3,401	4,310	5,241
වෙනත් ආනයන සහ අපනයන	3,274	4,168	4,947	4,714	4,888
එකතුව	14,927	30,425	45,312	15,775	17,084

වගු අංක 15: පසුගිය වසර 5 තුළ නිකුත් කරන ලද බලපත්‍ර සංඛ්‍යාව



ප්‍රස්ථාර අංක 3: පසුගිය වසර 5 තුළ නිකුත් කරන ලද බලපත්‍ර සංඛ්‍යාව



## 2.4 පසුගිය වසර 5 තුළ නිකුත් කරන ලද බලපත්‍ර පිළිබඳ දත්ත සමාලෝචනය

### 2.4.1 ඖෂධ - ඒකක 01

පසුගිය වසර 5ක කාලය තුළ වැඩිම බලපත්‍ර සංඛ්‍යාවක් නිකුත් කරන ලද වර්ෂය වශයෙන් 2015 වාර්තා ගත වී ඇත. 2016 වර්ෂයේ සිට නිකුත් කරන ලද බලපත්‍ර සංඛ්‍යාවේ යම් අඩුවීමක් සිදු වී ඇති අතර, 2019 වර්ෂයේදී එහි සැලකිය යුතු වර්ධනයක් වාර්තා විය. මේ අනුව, 2018 වර්ෂයට සාපේක්ෂව 2019 වර්ෂයේ දී ඖෂධ සඳහා නිකුත් කරන ලද බලපත්‍ර සංඛ්‍යාවෙහි වර්ධනයක් පෙන්නුම් කරන අතර, එය ශ්‍රී ලංකා මහ බැංකු ආර්ථික සංවර්ධනය පිළිබඳව 2019 වාර්තාව මඟින්ද පෙන්නුම් කෙරේ. එම වාර්තාවට අනුව 2018 වසරේ සමස්ත ඖෂධ ආනයනය වියදමට වඩා 2019 වර්ෂයේ ඖෂධ ආනයන වියදම සියයට 0.4කින් වර්ධනය වී ඇත.

### 2.4.2 වාහන - ඒකක 02

ශ්‍රී ලංකා මහ බැංකු ආර්ථික සංවර්ධන වාර්තාවට අනුව, 2018 වර්ෂයේ මුල් මාස නවයට සාපේක්ෂව 2019 වර්ෂයේ මුල් මාස නවයේදී අලුතින් ලියාපදිංචි කළ මුළු වාහන සංඛ්‍යාව සියයට 23.3 කින් පහත වැටී ඇත. මේ අනුව වාහන ආනයනය ක්ෂේත්‍රයේ පසුබෑමක් පසුගිය කාල සීමාව තුළ සිදු වී ඇත. ඒ සඳහා 2019 ජනවාරි මස 25 දින අංක 2107/45 දරන ගැසට් පත්‍රය මඟින් පනවන ලද රෙගුලාසි ද හේතු වී ඇත. එම ගැසට් පත්‍රය මඟින් සියලුම වාහන ණයවර ලිපියක් විවෘත කිරීම මඟින් ආනයනය කළ යුතු බවත්, ඒවා වායු විමෝචන ප්‍රමිතීන් හා ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූල විය යුතු බවටත්, රෙගුලාසි මඟින් නියම කර ඇත. ණයවර ලිපි විවෘත කිරීමේදී වාණිජ්‍ය බැංකු විසින් පනවනු ලබන ආනයනකරුවන්ගේ මූල්‍ය හැකියාව හා බැඳීම් පිළිබඳ වූ කොන්දේසි, නියමයන් හා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවනු ලබන විවිධ කොන්දේසි හේතුවෙන් පාවිච්චි කළ වාහන ආනයනය අධෛර්යමත් වී ඇත. පසුගිය වර්ෂ කිහිපය තුළ දිගින්දිගටම ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීම නිසා මෙරට ආර්ථිකයට අහිතකර ලෙස බලපෑම සැලකිල්ලට ගෙන වාහන ආනයනයේදී ණයවර ලිපි විවෘත කිරීමට 200% තැම්පතුවක් (Letter of Credit Margin) 2018 සැප්තැම්බර් 29 දින සිට නියම කිරීම, එලෙස ශ්‍රී ලංකා මහ බැංකුව පනවන ලද කොන්දේසියකි.

2019 වර්ෂයේදී වාහන හා අමතර කොටස් කාණ්ඩය යටතේ බලපත්‍ර 518ක් ලබා දී ඇති අතර, ඉන් බලපත්‍ර 219 ක් හා 148ක් නිකුත් කර ඇත්තේ පිළිවෙළින් එන්ජින් හා පාවිච්චි කළ ආසනවලට වේ. පසුගිය වර්ෂ 5 තුළ වාහන හා අමතර කොටස් ආනයනය සඳහා නිකුත් කරන බලපත්‍ර සංඛ්‍යාවේ පැහැදිලි උච්චාවචනයක් දක්නට ඇත. තවද 2015 සිට 2018 කාල සීමාවට සාපේක්ෂව 2019 වර්ෂයේ වාහන හා අමතර කොටස් ආනයනය සඳහා නිකුත් කරන ලද බලපත්‍ර සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩු වී ඇත. වාහන ආනයන ක්ෂේත්‍රයේ සිදුවූ පසු බෑම, පාවිච්චි කරන ලද වාහන ආනයනය අධෛර්යමත් කිරීමට ද හේතු වී ඇත. එපමණක් නොව ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව හඳුන්වා දුන් හා අනුගමනය කරන ලද පාවිච්චි කළ වාහන සඳහා බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් වන නව ප්‍රතිපත්තිය පාවිච්චි කරන ලද වාහන ආනයනය අධෛර්යමත් වීමට හේතු වී ඇත.

2019 වර්ෂයේ හඳුන්වා දුන් වාහන ආනයනය සම්බන්ධ ප්‍රතිපත්තියෙහි බලපත්‍ර ලබාදෙන වාහන කාණ්ඩ ලෙස, කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිතා කරන ට්‍රැක්ටර්, අවමංගල්‍ය රථ, රෝහල් කටයුතු සඳහා භාවිතා කරන ගිලන් රථ, කොන්ක්‍රීට් මිශ්‍රණ, දොඹකර, සහ බර වාහන (ට්‍රැක් රථ) ආදිය

සඳහන් වේ. ශ්‍රී ලංකාවෙහි පාරිසරික හා සංවර්ධන සැලසුම් සැලකිල්ලට ගෙන දෙපාර්තමේන්තුව මගින් අත්‍යවශ්‍ය වාහන වර්ග සඳහා පමණක් බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගන්නා ලද අතර, ඒ හේතුවෙන් ව්‍යාපාරික අරමුණු යටතේ පාවිච්චි කළ වාහන ආනයනය විශාල ලෙස සීමා විය. මෙම කාණ්ඩයට ඇතුළත් වාහන විශේෂිත වූ කාර්යය හා අරමුණු වෙනුවෙන් භාවිතා වන වාහන විම හේතුවෙන් ආනයනය කරන ලද වාහන ප්‍රමාණය සීමිත වන අතර, විදේශ විනිමය ඉපයීම් මත බලපත්‍ර ලබා දීම සඳහා සම්පූර්ණ කළ යුතු කොන්දේසි හේතුවෙන් ද බලපත්‍ර ලබාදීමේ ප්‍රමාණය සීමා විම සිදුවී ඇත.

**2.4..3 රසායනික ද්‍රව්‍ය - ඒකක 03**

රසායනික ද්‍රව්‍ය ආනයනය සඳහා වැඩිම බලපත්‍ර සංඛ්‍යාව නිකුත් කිරීම 2019 වර්ෂයේදී වාර්තා විය. රසායනික ද්‍රව්‍ය, පළිබෝධනාශක හා ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන ආනයනය සඳහා 2015 වර්ෂයේ බලපත්‍ර 3844 ක් ඒකක 03 මගින් නිකුත් කර ඇති අතර, 2016 හා 2017 වර්ෂයෙහි දී එහි ප්‍රමාණාත්මකව යම් අඩු වීමක් දක්නට ඇත.

කර්මාන්තශාලාවල අමුද්‍රව්‍ය ලෙස යොදා ගනු ලබන රසායනික ද්‍රව්‍ය, දීලීර නාශක, කෘමිනාශක ආදිය සඳහා වැඩිම ආනයන බලපත්‍ර සංඛ්‍යාවක් 2019 වර්ෂයේදී ඒකක 03 මගින් නිකුත් කර ඇත. ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා 2019 වර්ෂයේදී ආනයන බලපත්‍ර 1165ක් නිකුත් කර ඇති අතර ඒ අතරින් ගැස් සහ තාර සඳහා වැඩිම ආනයනය බලපත්‍ර සංඛ්‍යාවක් නිකුත් කර ඇත.

**2.4.4 සන්නිවේදන උපකරණ සහ වෙනත් - ඒකක 04**

2017 වර්ෂය හැර 2015 සිට 2019 වර්ෂය දක්වා වූ කාල පරාසය තුළ සන්නිවේදන උපකරණ ආනයනය සඳහා ලබා දෙන ලද බලපත්‍ර සංඛ්‍යාවේ වර්ධනයක් දක්නට ඇත. 2019 වර්ෂයේ වැඩිම බලපත්‍ර සංඛ්‍යාවක් නිකුත් කරන ලද ඒකකය ලෙස 4වන ඒකකය හැඳින්විය හැකිය. සන්නිවේදන තාක්ෂණය හා ඒ ආශ්‍රිත කර්මාන්තයන්හි ඇති වූ වර්ධනය මේ සඳහා හේතු විය. පසු ගිය වසර 4 හි ජංගම දුරකථන සහතිකයෙහි (පුද්ගලයින් 100කට ජංගම දුරකථන සංඛ්‍යාව) වර්ධනයක් ඇති වී ඇති බව 2015 -2018 දක්වා වූ ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාවේ සඳහන් වේ. මෙලෙස වර්ධනයක් සිදුවී ඇති බැවින් 2019 වර්ෂයේදී වැඩිම බලපත්‍ර සංඛ්‍යාවක් ජංගම දුරකථන ආනයනය සඳහා නිකුත් කර ඇත.

කෙසේවෙතත් ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය රට තුළ එක්රැස්වීම වැළැක්වීමේ අරමුණින් බාසල් සම්මුතිය අනුව දෙපාර්තමේන්තුව විසින් පාවිච්චි කරන ලද වායු සමීකරණ, පාවිච්චි කළ ශිතකරණ, අධි ශිතකරණ, පාවිච්චි කළ රෙදි සෝදන යන්ත්‍ර සහ පරිගණක සඳහා බලපත්‍ර නිකුත් කිරීමක් 2019 වර්ෂයේදී සිදු නොවී ය.

**2.4.5 වෙනත් ආනයන සහ අපනයන - ඒකක 05**

2015 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා වෙනත් ආනයන සහ අපනයන සඳහා ලබා දෙන ලද බලපත්‍ර සංඛ්‍යාවේ අඛණ්ඩ වර්ධනයක් වාර්තා විය. එය 2019 දී වර්ෂයේ 4888 දක්වා වර්ධනය වී ඇත. වැඩිම බලපත්‍ර සංඛ්‍යාව නිකුත් කරන ලද්දේ සත්ත්ව හා සත්ත්ව නිෂ්පාදන කාණ්ඩය යටතේ ය. එම කාණ්ඩය තුළ වැඩිම බලපත්‍ර සංඛ්‍යාවක් නිකුත් කර ඇති අයිතම වශයෙන් සත්ත්ව ආහාර,

සතුන්,සත්ත්ව ආහාර සඳහා යොදා ගනු ලබන විටමින් වර්ග හා සත්ත්ව මාංශ වර්ග හැඳින්විය හැකිය.

ගුණත්වයෙන් යුතු ටින් මාළු ආනයනයේ නිරත දේශීය ආනයනකරුවන් හට ඔවුන්ගේ ආනයන කටයුතු පහසු කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව වෙත විදේශීය ටින් මාළු නිෂ්පාදකයන්ගේ ලැයිස්තුවක් ලබා දී ඇත. එම ලැයිස්තුවේ ඇතුළත් විදේශීය නිෂ්පාදකයන්ගෙන් ආනයනය කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්දේශ ලිපියකින් තොරව බලපත්‍ර අයදුම් කිරීමේ අවස්ථාව 2019 අප්‍රේල් මස සිට හිමි විය.

භාවිත කරන ලද රෙදි පිළි විශාල වශයෙන් ආනයනය තුළින් විවිධ වූ රෝග කාරක විෂබීජ, වෛරස ආදිය ව්‍යාප්ත වීම සිදුවන බැවින්, මහජන සෞඛ්‍ය කෙරෙහි අහිතකර තත්ත්වයක් ඇති වේ.මහජන සෞඛ්‍ය සුරක්ෂිත කිරීමේ අරමුණින් භාවිත කරන ලද රෙදි පිළි ආනයනය සඳහා බලපත්‍ර ලබා දීම 2019 අප්‍රේල් මස සිට අත්හිටුවන ලදී.

## 2.5 ආනයන හා අපනයන ගෙවීම් ක්‍රම සහ නියෝග

වාණිජ අරමුණින් සිදු කරනු ලබන ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙනු නියාමනය කිරීමද දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබයි. ඒ වෙනුවෙන් ගෙවීම් ක්‍රම ප්‍රසිද්ධියට පත් කර ඇති අතර. එම ගෙවීම් ක්‍රම පහත සඳහන් වේ. මෙම ගෙවීම් ක්‍රම සම්බන්ධයෙන් වාණිජ බැංකු වෙත මෙහෙයුම් උපදෙස් නිරන්තරයෙන් නිකුත් කරනු ලැබේ.

- I. පෙර ගෙවීම් (Advanced payments)
- II. පිළිගැනීම මත ලේඛන (Documents against Acceptance, DA)
- III. ණයවර ලිපි (Letters of Credit, LC)
- IV. ගෙවීම් මත ලේඛන (Documents against Payment)
- V. විවෘත ගිණුම් (Open Accounts, OA)
- VI. භාණ්ඩ ගිණුම් මත ගෙවීම් (Payments on Consignment Basis)

එම ක්‍රමවලට අනුකූල නොවන්නා වූ සියලුම ගෙවීම් සඳහා පූර්ව අනුමැතිය ආනයන අපනයන පාලක ජනරාල් විසින් ලබාදිය යුතු වේ. ආනයන හා අපනයන පාලන රෙගුලාසි උල්ලංඝනය කර ඇති අවස්ථාවලදී දඩ මුදල් අයකර ගැනීමට සඳහා අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා රේගුව වෙත දන්වනු ලැබේ.

### 2.5.1 විදේශ විනිමය වැය නොවන පදනමෙන් සිදු කරන ආනයන

අමෙරිකානු ඩොලර් 5000ට (USD 5000) වඩා වැඩි වටිනාමකින් යුතු විදේශ විනිමය වැය නොවන පදනමින් සිදු කරන සියලුම ආනයන සඳහා ආනයන හා අපනයන පාලක ජනරාල්ගේ අනුමැතිය ලබා ගත යුතුය.

### 3 පරිච්ඡේදය - වසරේ සමස්ථ මූල්‍ය කාර්ය සාධනය

#### 3.1 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය

ඒසීඑ-එස්

2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා  
මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය

අයවැය 2019	සටහන	මනා		
		2019	2018	
-	ආදායම් ලැබීම්			
-	ආදායම් බදු	1		
-	දේශීය භාණ්ඩ හා සේවා මත බදු	2		
1,600,000,000	ජාත්‍යන්තර වෙළඳාම මත බදු	3	1,542,976,673	1,554,482,324
-	බදු නොවන ආදායම් හා වෙනත්	4		
1,600,000,000	මුළු ආදායම් ලැබීම් (අ)		1,542,976,673	1,554,482,324
-	ආදායම් නොවන ලැබීම්			
-	භාණ්ඩාගාර අග්‍රිම			ඒසීඑ-3
-	කැන්පතු		127,450,718	156,058,823
2,500,000	අත්තිකාරම් ගිණුම්		5,550,780	6,021,049
-	වෙනත් ලැබීම්		3,013,741	3,285,716
2,500,000	මුළු ආදායම් නොවන ලැබීම් (ආ)		136,015,239	165,365,588
1,602,500,000	මුළු ආදායම් ලැබීම් සහ ආදායම් නොවන ලැබීම් ඇ = (අ)+(ආ)		1,678,991,912	1,719,847,912
	අඩුකළා : වියදම්			
-	පුනරාවර්තන වියදම්			
43,873,450	වැඩුප්, වේකන සහ අනෙකුත් සේවක ප්‍රතිලාභ	5	43,698,385	38,995,524
22,672,550	අනෙකුත් භාණ්ඩ හා සේවා	6	20,569,760	20,277,491
825,000	සහනාධාර, ප්‍රදාන සහ මාරුකිරීම්	7	816,303	1,017,112
-	පොළී ගෙවීම්	8		
-	වෙනත් පුනරාවර්තන වියදම්	9		
67,371,000	මුළු පුනරාවර්තන වියදම් (ඇ)		65,084,448	60,288,767
	මූලධන වියදම්			
250,000	මූලධන වත්කම් පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම්	10	230,142	1,076,902
750,000	මූලධන වත්කම් අත්පත් කර ගැනීම	11	687,874	1,392,712
-	ප්‍රාග්ධන මාරුකිරීම්	12		
-	මූල්‍ය වත්කම් අත්පත් කර ගැනීම	13		
800,000	හැකියා වර්ධනය	14	754,755	503,700
-	වෙනත් මූලධන වියදම්	15		
1,800,000	මුළු මූලධන වියදම් (ඉ)		1,672,771	2,973,314
	ප්‍රධාන ලෙපර් වියදම් (ඊ)			
	කැන්පතු ගෙවීම්		139,779,665	156,068,103
5,100,000	අත්තිකාරම් ගෙවීම්		4,520,629	8,141,213
	මුළු වියදම් උ = (ඇ+ඉ+ඊ)		211,057,513	227,471,397
5,100,000	2019 දෙසැම්බර් 31 දිනට අග්‍රිම ශේෂය උ = (ඇ-උ)		1,467,934,399	1,492,376,515

ඒසීඑ-5

### 3.2 2019 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය

ඒසීඑ-8

#### 2019 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය

සටහන	තත්‍ය	
	2019 රු.	2018 රු.
<b>මූල්‍ය නොවන වත්කම්</b>		
දේපළ, පිරිසහ හා උපකරණ	31,255,187	21,332,034
<b>මූල්‍ය වත්කම්</b>		
අත්තිකාරම් ගිණුම්	14,165,887	15,196,038
මුදල් හා මුදල් සමාන දෑ	-	-
<b>මුළු වත්කම්</b>	<b>45,421,074</b>	<b>36,528,072</b>
<b>ලද්ධ වත්කම් / ස්කන්ධය</b>		
ලද්ධ වත්කම්	14,165,887	2,867,091
දේපළ පිරිසහ හා උපකරණ සංවිනය	31,255,187	21,332,034
කුලී හා වැඩ අත්තිකාරම් සංවිනය	-	-
<b>ජංගම වගකීම්</b>		
තැන්පතු ගිණුම්	-	12,328,947
අග්‍රිම ශේෂය	-	-
<b>මුළු වගකීම්</b>	<b>45,421,074</b>	<b>36,528,072</b>

පිටු අංක 04 සිට 52 දක්වා ඒසීඑ 1 සිට ඒසීඑ 6 දක්වා වූ ආකෘති පත්‍රවලින් ඉදිරිපත් කෙරෙන ගිණුම් තොරතුරු සහ සටහන් පිටු අංක 53 සිට 60 දක්වා ඇතුළත් ගිණුම් සටහන් විස්තර ද මෙම අවසන් ගිණුමෙහිම අන්තර්ගත කොටස් වේ. මෙම මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම පොදුවේ පිළිගත් ගිණුම් මූලධර්මවලට අනුකූලව සිදුකර ඇති අතර මෙහිදී මූල්‍ය ප්‍රකාශයන්හි සටහන් මගින් හෙළදීරවි කර ඇති පරිදි වඩාත් සුදුසු ගිණුම්කරණ ප්‍රතිපත්ති භාවිතා කර ඇත. ඉහත අවසන් ගිණුමෙහි සඳහන් සංඛ්‍යා, ඊට අදාළ ගිණුම් සටහන් හා අනෙකුත් ගිණුම් තොරතුරු භාණ්ඩාගාර ගිණුම් පොත් සමඟ සැසඳීම් කර ඇති බවටත් ඒවා එම සංඛ්‍යා සමඟ එකඟ වන බවටත් මෙයින් සහතික කරමු.

.....  
 ප්‍රධාන ගණන්දීමේ නිලධාරී  
 නම : එස්.ආර්.ආච්චලේ

.....  
 ගණන්දීමේ නිලධාරී  
 නම : ඩී.වී.ඩී.දමයන්ති එස් කරුණාරත්න

.....  
 ප්‍රධාන මූල්‍ය නිලධාරී/ප්‍රධාන ගණකාධිකාරී  
 අධ්‍යක්ෂ (මුදල්)/ කොමසාරිස් (මුදල්)

.....  
 නම :  
 අයි.පී.කොතලාවල

දිනය : 2020.02.25  
 එස්. ආර්. ආච්චලේ

දිනය : 2020.02.  
 ඩී.වී.ඩී. දමයන්ති එස්. කරුණාරත්න

දිනය : 2020.02.  
 අයි. පී. කොතලාවල

මහා සාක්ෂිභාගාරයේ දේශීය සහ මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයාගේ දේශීය මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයාගේ මහලේඛනී කාර්යාලය කොළඹ 01.

ඩී.වී.ඩී. දමයන්ති එස්. කරුණාරත්න  
 පාහල හා අපසහන පාලන ජනරාල්  
 ආරක්ෂක හා අපසහන පාලන දෙපාර්තමේන්තුවේ  
 කොළඹ 01.

අයි. පී. කොතලාවල  
 ප්‍රධාන ගණකාධිකාරී  
 මහලේඛනී හා අපසහන පාලන දෙපාර්තමේන්තුවේ  
 කොළඹ 01.

### 3.3 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශය

ඒපීඒ-සී

#### 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශය

	තත්‍ය	
	2019 රු.	2018 රු.
<b>මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ජනිත වූ මුදල් ප්‍රවාහයන්</b>		
මුළු බදු ලැබීම්	-	-
ගාස්තු, අලුතින්, දඩමුදල් සහ බලපත්‍ර	1,542,976,673	1,554,482,324
ලාභ	-	-
ආදායම් නොවන ලැබීම්	3,013,741	3,285,716
වෙනත් දෙපාර්තමේන්තු/අමාත්‍යාංශ මගින් එකතු කරන ලද ආදායම්	-	-
අග්‍රිම ලැබීම්	-	-
<b>මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ජනිත වූ මුදල් ප්‍රවාහය (අ)</b>	<b>1,545,990,414</b>	<b>1,557,768,040</b>
<b>අඩුකළා : මුදල් වැය කිරීම්</b>		
පුද්ගල පඩිනඩි හා මෙහෙයුම් වියදම්	63,712,617	58,807,005
සහනාධාර සහ මාරුකිරීම්	816,303	1,017,112
වෙනත් වැය ශීර්ෂ වෙනුවෙන් දරන ලද වියදම්	878,333	411,639
භාණ්ඩාගාරයට පියවන ලද අගිම	1,465,887,930	1,492,898,750
<b>මෙහෙයුම් ක්‍රියාකාරකම් සඳහා වැය කරන ලද මුදල් ප්‍රවාහය (ආ)</b>	<b>1,531,295,183</b>	<b>1,553,134,506</b>
<b>මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ජනිත වූ ශුද්ධ මුදල් ප්‍රවාහය (ඇ) = (අ) - (ආ)</b>	<b>14,695,231</b>	<b>4,633,534</b>
<b>ආයෝජන ක්‍රියාකාරකම්වලින් ජනිත වූ මුදල් ප්‍රවාහයන්</b>		
පොළී	-	-
ලාභාංශ	-	-
ගිණිකම් ඉවත්වීමේ ප්‍රතිපාදන හා භෞතික වත්කම් විකිණීම	-	-
උපභූය අයකර ගැනීම්	-	-
අත්තිකාරම් අයකර ගැනීම්	3,827,116	6,490,273
<b>ආයෝජන ක්‍රියාකාරකම්වලින් ජනිත වූ මුදල් ප්‍රවාහය (ඈ)</b>	<b>3,827,116</b>	<b>6,490,273</b>
<b>අඩුකළා : මුදල් වැය කිරීම්</b>		
භෞතික වත්කම් ඉදිකිරීම් හෝ මිලදී ගැනීම් හා වෙනත් ආයෝජන අත්කර ගැනීම්	1,672,771	2,973,314
අත්තිකාරම් ගෙවීම්	4,520,629	8,141,213
<b>ආයෝජන ක්‍රියාකාරකම් සඳහා වැය කරන ලද මුළු මුදල් ප්‍රවාහය (ඉ)</b>	<b>6,193,400</b>	<b>11,114,527</b>
<b>ආයෝජන ක්‍රියාකාරකම්වලින් ජනිත වූ ශුද්ධ මුදල් ප්‍රවාහය (ඊ) = (ඈ) - (ඉ)</b>	<b>(2,366,284)</b>	<b>(4,624,254)</b>
<b>මෙහෙයුම් හා ආයෝජන ක්‍රියාකාරකම්වලින් ජනිත වූ ශුද්ධ මුදල් ප්‍රවාහය (උ) = (අ) + (ඊ)</b>	<b>12,328,947</b>	<b>9,280</b>
<b>මූල්‍ය ක්‍රියාකාරකම්වලින් ජනිත වූ මුදල් ප්‍රවාහයන්</b>		
දේශීය ණය ගැනීම්	-	-
විදේශීය ණය ගැනීම්	-	-
ප්‍රදානයන් ලැබීම්	-	-
තැන්පතු ලැබීම්	127,450,718	156,058,823
<b>මූල්‍ය ක්‍රියාකාරකම්වලින් ජනිත වූ මුළු මුදල් ප්‍රවාහය (ඌ)</b>	<b>127,450,718</b>	<b>156,058,823</b>
<b>අඩුකළා : මුදල් වැය කිරීම්</b>		
දේශීය ණය ආපසු ගෙවීම්	-	-
විදේශීය ණය ආපසු ගෙවීම්	-	-
තැන්පතු ගෙවීම්	139,779,665	156,068,103
<b>මූල්‍ය ක්‍රියාකාරකම් සඳහා වැය කරන ලද මුළු මුදල් ප්‍රවාහය (එ)</b>	<b>139,779,665</b>	<b>156,068,103</b>
<b>මූල්‍ය ක්‍රියාකාරකම්වලින් ජනිත වූ මුදල් ප්‍රවාහය (ඵ) = (ඌ) - (එ)</b>	<b>(12,328,947)</b>	<b>(9,280)</b>
<b>මුදල්වල ශුද්ධ වෙනස්වීම් (ආ) = (උ) - (ඵ)</b>	<b>-</b>	<b>-</b>
ජනවාරි 01 දිනට ආරම්භක මුදල් ශේෂය	-	-
දෙසැම්බර් 31 දිනට අවසාන මුදල් ශේෂය	-	-

3.4 ආදායම් එකතු කිරීමේ කාර්යසාධනය

රු. ,000

ආදායම් කේතය	ආදායම් කේතයේ විස්තරය	ආදායම් ඇස්තමේන්තුව		එකතු කරන ලද ආදායම්	
		මුල් ඇස්තමේන්තුව	අවසන් ඇස්තමේන්තුව	ප්‍රමාණය (රු.)	අවසාන ආදායම් ඇස්තමේන්තුවේ % ලෙස
10.01.03.00	ආනයන හා අපනයන බලපත්‍ර ගාස්තු	1,600,000	1,600,000	1,542,977	96%

වගු අංක 16: ආදායම් එකතු කිරීමේ කාර්යසාධනය

3.5 වෙන් කරන ලද ප්‍රතිපාදන උපයෝගී කර ගැනීමේ කාර්යසාධනය

රු. ,000

ප්‍රතිපාදන වර්ගය	වෙන්කරන ලද ප්‍රතිපාදන		තත්‍ය වියදම	උපයෝගී කරනු ලැබූ අවසන් කරන ලද අවසාන ප්‍රතිපාදන ප්‍රමාණයේ % ලෙස
	මුල් ප්‍රතිපාදනය	අවසාන ප්‍රතිපාදනය		
පුනරාවර්තන	64,000	67,371	65,084	97%
ප්‍රාග්ධන	2,000	1,800	1,673	93%

වගු අංක 17: වෙන් කරන ලද ප්‍රතිපාදන උපයෝගී කර ගැනීමේ කාර්යසාධනය

3.6 මු.රේ. 208 ප්‍රකාරව, වෙනත් අමාත්‍යාංශ/දෙපාර්තමේන්තුවල නියෝජිතයෙකු ලෙස මෙම දෙපාර්තමේන්තුවට ප්‍රධානය කරන ලද ප්‍රතිපාදන නොමැත

3.7 මූල්‍ය නොවන වත්කම් වාර්තා කිරීමේ කාර්යසාධනය

රු. ,000

වත්කම් කේතය	කේත විස්තරය	31.12.2019 දිනට භාණ්ඩ සමීක්ෂණ වාර්තාව අනුව ශේෂය	31.12.2019 දිනට මූල්‍ය තත්ත්ව වාර්තාව අනුව ශේෂය	ඉදිරියේදී ගිණුම්කරණයට නියමිත	ප්‍රගතිය % ලෙස වාර්තා කිරීම
9151	ගොඩනැගිලි හා ව්‍යුහයන්	-			
9152	යන්ත්‍රෝපකරණ	-	31,255,187		
9153	ඉඩම්	-			
9154	අස්පාශ්‍ය වත්කම්	-			
9155	ජීව විද්‍යාත්මක වත්කම්	-			
9160	කෙටිගෙන යන වැඩ	-			
9180	බදු දෙන ලද වත්කම්	-			

වගු අංක 18: මූල්‍ය නොවන වත්කම් වාර්තා කිරීමේ කාර්යසාධනය



3.8 විගණකාධිපතිවරයාගේ වාර්තාව



**ජාතික විගණන කාර්යාලය**  
**தேசிய கணக்காய்வு அலுவலகம்**  
**NATIONAL AUDIT OFFICE**



මගේ අංකය  
எனது இல. }  
My No. }

පියුපාර්/බී/අයිටීසීඩී/2019/එස්.ඒ

ඔබේ අංකය  
உமது இல. }  
Your No. }

දිනය  
திகதி }  
Date }

2020 ජූනි 30 දින

ගණන්දීමේ නිලධාරී

ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව

ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11 (1) වන වගන්තිය ප්‍රකාරව විගණකාධිපති සම්පිණ්ඩන වාර්තාව

01. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ 2019 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශවලින් සමන්විත 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11 (1) වගන්තිය ප්‍රකාරව ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබන මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ සඳහන් වේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (6) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව ඉදිරිපත් කළ යුතු විගණකාධිපති වාර්තාව යථා කාලයේදී පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම් හැර 2019 දෙසැම්බර් 03 දිනැති අංක 271/2019 දරන රාජ්‍ය ගිණුම් වක්‍රලේඛයේ විධිවිධාන ප්‍රකාරව පිළියෙල කළ එම මූල්‍ය ප්‍රකාශනවලින් 2019 දෙසැම්බර් 31 දිනට ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහය පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.



1.2 තත්වගණනය කල මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මාගේ වගකීම, විගණකගේ වගකීම යනු වගන්තියේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ හා ගණන්දීමේ නිලධාරීගේ වගකීම

පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කෙරෙන පරිදි 2019 දෙසැම්බර් 03 දිනැති අංක 271/2019 දරන රාජ්‍ය ගිණුම් චක්‍රලේඛයේ විධිවිධාන ප්‍රකාරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා වංචා සහ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ/ ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) වගන්තිය ප්‍රකාරව ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

ජාතික විගණන පනතේ 38 (1) (ඇ) උප වගන්තිය ප්‍රකාරව දෙපාර්තමේන්තුවේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ප්‍රධාන ගණන්දීමේ නිලධාරී/ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීත්වය පිළිබඳව කලින් කල සමාලෝචනයක් සිදු කර ඒ අනුව පද්ධතිය ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකාධිපති සම්පිණ්ඩන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක අවප්‍රකාශයන්ගෙන් තොර බවට තහවුරු කිරීමක්



නොවනු ඇත. වංචා හා වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක අවප්‍රකාශනයන් ඇති විය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ආර්ථික තීරණ ගැනීමේදී ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

මා විසින්, වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. තවද,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇති වන්නා වූ අවදානම් මඟ හරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබා ගැනීම මාගේ මතයට පදනම් වේ. ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදු වන බලපෑමට බඩා වංචාවකින් සිදු වන්නාවූ බලපෑම ප්‍රබල වන අතර, දුස්ස්ථානිකය, ව්‍යාජ ලේඛන සැකසීම, වේතනාන්විත මඟ හැරීම, හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීම වංචාවක් ඇති වීමට හේතු වේ.
- අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.
- සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේදී, මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදකවූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව,

මාගේ විගණනයෙන් හඳුනාගත් වැදගත් විගණන සොයා ගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ/ගණන්දීමේ නිලධාරී ඇතුළත් කරන ලදී.

**1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව**

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (ඇ) වගන්තිය ප්‍රකාරව පහත සඳහන් කරුණු මා ප්‍රකාශ කරමි.

- (අ) මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වන බවට,
- (ආ) ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ මා විසින් කර තිබුණු 2.3 (ආ) හා (ඊ) ඡේදවලට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කර නොතිබුණි.



1.6 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.6.1 මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය

1.6.1.1 මූල්‍ය ප්‍රකාශන වක්‍රලේඛ විධිවිධානවලට අනුකූල නොවීම

2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනයේ ආකෘති පත්‍ර අංක ACA - 2 (i) වැඩියටහන අනුව වියදම් ප්‍රකාශයෙහි වැය විෂයය අංක 2401 කාර්යමණ්ඩල පුහුණුව යටතේ රු.200,000 ක් "පරිපූරක ඇස්තමේන්තුගත ප්‍රතිපාදන" අඩු කිරීමක් ලෙස දක්වා තිබුණි. එහෙත් ACA - 2(ii) ආකෘතියේ නිවැරදි ඉතිරිය ලෙස දැක්විය යුතු වටිනාකම රු.245,245 ක් වුවත්, දක්වා ඇති වටිනාකම රු.45,245 කි.

1.6.2 ලේඛන හා පොත්පත් පවත්වා නොතිබීම

දෙපාර්තමේන්තුව විසින් පහත දැක්වෙන ඇතැම් ලේඛන පවත්වා නොතිබුණු අතර, ඇතැම් ලේඛන විධිමත්ව හා යාවත්කාලීනව පවත්වා නොතිබුණු බව නියැදි විගණන පරීක්ෂණවලදී නිරීක්ෂණය විය.

ලේඛන වර්ගය	අදාළ රෙගුලාසි	නිරීක්ෂණ
(අ) ඇප ලේඛනය	මුදල් රෙගුලාසි 891 (1) සඳහන් තොරතුරු ඇතුළත් වන පරිදි ඇප තැබිය යුතු නිලධාරීන් පිළිබඳ ඇප ලේඛනයක් පවත්වා ගත යුතුය.	මුදල් රෙගුලාසි 891 (1) ප්‍රකාරව ඇප තැබිය යුතු නිලධාරීන් හා සේවකයන්ගේ තොරතුරු ඇතුළත් ඇප ලේඛනයක් පිළියෙල කර නොතිබුණි.
(ආ) වාහන ලොග්පොත්	මුදල් රෙගුලාසි 1645 (අ) හි දැක්වෙන විධිවිධාන ප්‍රකාරව පොදු 267 ආකෘතිය ප්‍රකාරව වාහන ලොග් පොත් සෑම වාහනයක් සම්බන්ධයෙන්ම පවත්වා ගත යුතු වන අතර ඒවා යාවත්කාලීන කල යුතුය.	මුදල් රෙගුලාසි 1645 (අ) ප්‍රකාරව වාහන ලොග් පොත් යාවත්කාලීන කර නොතිබුණි.
(ඇ) බඩු ලේඛන පොත	මුදල් රෙගුලාසි 454 (1) හි විධිවිධාන ප්‍රකාරව කටයුතු කල යුතුය.	මුදල් රෙගුලාසි 454 (1) ප්‍රකාරව බඩු ලේඛන පොත් යාවත්කාලීන කර නොතිබුණි.



- (ඇ) කොම පොත මුදල් රෙගුලාසි 751 හා 763 ප්‍රකාරව මුදල් රෙගුලාසි 751 හා 763 ප්‍රකාරව කොම පොත් පවත්වා ගත යුතු වන කොම පොත් යාවත්කාලීන කර අතර ඒවා යාවත්කාලීන කල යුතුය. නොතිබුණි.
- (ඉ) ප්‍රසම්පාදන කමිටු වාර්තා රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 2.11.3 (අ) මාර්ගෝපදේශය මාර්ගෝපදේශය ප්‍රකාරව ප්‍රසම්පාදන කමිටු රැස්වීම් වාර්තා පවත්වාගත යුතුය. (අ) සංග්‍රහයේ 2.11.3 (අ) මාර්ගෝපදේශය ප්‍රකාරව ප්‍රසම්පාදන අත්පොතෙහි 2.11.3 හි සඳහන් ආකෘතිය ප්‍රකාරව වාර්තා පවත්වා නොතිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 වියදම් කළමනාකරණය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂයේදී පුනරාවර්ථන වැය විෂයයන් 5 කට අදාල එකතුව රු.51,900,000 ක් වූ මූලික ඇස්තමේන්තුව රු.54,682,450 ක් දක්වා සංශෝධනය කර තිබූ අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 10 සිට සියයට 59 දක්වා වූ පරාසයක පැවතුණි.
- (ආ) පුනරාවර්තන වැය විෂයයන් 5 ක් සඳහා ලබාදී තිබුණ එකතුව රු.6,600,000 ක ශුද්ධ ප්‍රතිපාදනයෙන් රු.4,498,510 ක් පමණක් උපයෝජනය කර තිබුණි. ඒ අනුව ඉතිරිවීම් රු.1,561,490 ක් වූ අතර එම ඉතිරිවීම් ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 12 සිට සියයට 37 ක් දක්වා වූ පරාසයක පැවතුණි.
- (ඇ) 2019 වර්ෂයේ අයවැය ඇස්තමේන්තු පිළියෙල කිරීම සඳහා මාර්ගෝපදේශයන් සඳහන් කරමින් නිකුත් කර තිබූ 2018 ජූලි 17 දිනැති ජාතික අයවැය වක්‍රලේඛ අංක 4/2018 මගින් කාර්යසාධනය පදනම් කරගත් අයවැයක් සකස් කිරීම අවධාරණය කර තිබුණි. ඒ අනුව එම අරමුණ ඉටු කර ගැනීමට හැකි අයුරින් ඇස්තමේන්තු සකස් කිරීමේ අවශ්‍යතාවය සඳහන් කර තිබුණි. එහෙත් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු සකස් කිරීමේදී ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර නොතිබුණු බව නිරීක්ෂණය විය.
- (ඈ) සමාලෝචිත වර්ෂය සඳහා ඉදිරිපත් කර තිබූ මූලික ඇස්තමේන්තු වර්ෂය තුළ වියදම් සඳහා ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මු.රෙ. 66/69 වීරමොං ක්‍රියාපටිපාටි මගින් හා පරිපූක ඇස්තමේන්තු මගින් ප්‍රතිපාදන මාරු කර තිබුණි. ඒ අනුව මූලික ඇස්තමේන්තු සකස් කිරීමේදී පසුගිය වර්ෂයන්හි වියදම් පිළිබඳ සමාලෝචනයක් සිදු කර හැකිතාක් නිවැරදිව වියදම් ඇස්තමේන්තු පුරෝකථනය කිරීමේ අවශ්‍යතාවය විගණනයේදී නිරීක්ෂණය විය.



2.2 ප්‍රධාන ගණන්දීමේ නිලධාරී/ගණන්දීමේ නිලධාරී විසින් සිදු කළ යුතු සහතිකවීම්

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 38 වන වගන්තියේ විධිවිධාන අනුව දෙපාර්තමේන්තුවේ මූල්‍ය පාලනය සඳහා ඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ප්‍රධාන ගණන්දීමේ නිලධාරී/ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීතාවය පිළිබඳව කලින්කල සමාලෝචනය සිදු කර ඒ අනුව පද්ධති ඵලදායී ලෙස කර ගෙන යෑමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතු බවත්, එම සමාලෝචනයන් ලිඛිතව සිදු කර එහි පිටපතක් විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතුව තිබුණත්, එවැනි සමාලෝචනයක් සිදු කළ බවට ප්‍රකාශ විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

2.3 නීති, රීති හා රෙගුලාසිවලට අනුකූල නොවීම

නියැදි විගණන පරීක්ෂණවලදී නිරීක්ෂණය වූ නීති, රීති හා රෙගුලාසිවල විධිවිධානවලට අනුකූල නොවූ අවස්ථා පහත විග්‍රහ කර දැක්වේ.

නීති, රීති හා රෙගුලාසි වලට යොමුව අනුකූල නොවීම

- |  |   |
|--|---|
| <p>(අ) 2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත</p>                                       | <p>(i) ඖෂධ නියැදියක් පමණක් ආනයනය කරන්නේ නම් ආනයන බලපත්‍රයක් ලබාගත යුතු වුවද, රු.11,753,264 ක් වටිනා ඖෂධ එසේ බලපත්‍ර ලබා ගැනීමකින් තොරව ආනයනය කර තිබුණි.</p> <p>(ii) ඖෂධ ආනයනය සඳහා ලබාදී තිබූ ලියාපදිංචි සහතිකයේ වලංගු කාලය ඉක්මවා ගොස් තිබියදී රු.964,897 ක් වටිනා ඖෂධ ආනයනය කිරීමට අවසර ලබාදී තිබුණි.</p> |
| <p>(ආ) 1978 අංක 28 දරන පනතින් සංශෝධිත 1969 අංක 01 දරන ආනයන හා අපනයන පාලන පනතේ 11 E වගන්තිය</p> | <p>ප්‍රමිතියට පටහැනි ආනයනකරුවන් ගැසට් පත්‍රයේ නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර නොතිබුණි.</p>  |
| <p>(ඇ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ මු.රෙ. 1646</p>    | <p>වාහනවල ධාවන සටහන් සෑම මාසයක් අවසාන වී ඊළඟ මාසයේ 15 වන දිනට ප්‍රථම විගණකාධිපතිවරයාට ඉදිරිපත් කළ යුතු වුවත්, එසේ ධාවන සටහන් ඉදිරිපත් කිරීමට දීර්ඝ ප්‍රමාදයක් දක්වා තිබුණි.</p>   |



- (ඇ) 2017 නොවැම්බර් 09 දිනැති අංක 2044/40 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය 1969 අංක 01 දරණ ආනයන හා අපනයන පාලන පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය සහ 14 වැනි වගන්තිය සමඟ කියවිය යුතු එම පනතේ 26 වැනි වගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් සාදනු ලබන නියෝගයන් සම්බන්ධව 2017 නොවැම්බර් 09 දිනැති අංක 2044/40 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් සඳහන් කර ඇති භාණ්ඩ ආනයනය කිරීමේදී ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ බලපත්‍රයක් ලබාගත යුතුය. එහෙත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වූ සමාගමක් විසින් 2017 හා 2018 වර්ෂවල ආනයනය කර තිබූ මී.ර.ගැ වටිනාකම රු.19,760,224 ක් වූ සහ අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,131,325 ක් අඩංගු බහාළුම් 102 ක් සඳහා එලෙස බලපත්‍ර ලබා ගෙන ඇති බව නිරීක්ෂණය නොවීය.
- (ඉ) ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය 4.2.1 වගන්තිය ප්‍රධාන ප්‍රසම්පාදන සැලැස්ම ආකෘතියට අනුව පිළියෙල කර නොතිබුණි.
- (ඊ) 2006 පෙබරවාරි 10 දින පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡාවට අනුව බලපත්‍ර නිකුත් කිරීමෙන් පසු, පසු විපරම් කාර්ය සඳහා වෙනම ඒකකයක් ස්ථාපිත කිරීම 2016 ආරම්භ කර තිබූ මෙම ව්‍යාපෘතිය 2017 ක්‍රියාකාරී සැලැස්මට අනුව 2017 අවසන් කාර්තුවේ නිම කළ යුතු වූවත් අපේක්ෂිත පරිදි මෙම කාර්ය ඉටු කර නොතිබුණි. ඒ අනුව සැලැස්ම කළ කාර්යයන් ඉටු කිරීම හෝ සැලැස්ම නිවැරදිව හා කාලානුරූපීව සංශෝධනය කර නොතිබුණි.
- (උ) 2019 සැප්තැම්බර් 24 දිනැති අංක 5/2019 දරන ජාතික අයවැය වක්‍රලේඛය 2019 සැප්තැම්බර් 24 දිනැති අයවැය වක්‍රලේඛය ප්‍රකාරව ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් වෙන් කරන ලද ප්‍රතිපාදනයෙන් සියයට 25 ක් අවුරා තැබිය යුතු වුවත්, වැය විෂයයන් 03 කට අදාළව එම ප්‍රතිපාදන අවුරා තබා නොතිබුණි.

2.4 බැංකු ගිණුම් මෙහෙයවීම

ආදායම් අතිරික්තයෙන් තම දෛනික වියදම් පියවීමට තරම් ප්‍රමාණවත් (දළ වශයෙන් රු.මි. 02 ක්) මුදල් සංචිතයක් පවත්වාගෙන ඉතිරි මුදල් භාණ්ඩාගාරයට ප්‍රතිපූර්ණය කළ යුතු වුවත්, ඒ අනුව කටයුතු කර නොතිබූ අවස්ථා විය.



3. මෙහෙයුම් සමාලෝචනය හා කාර්යසාධනය

ඉදිරිපත් කරනු ලබන මූල්‍ය ප්‍රකාශනවල සඳහන් ආදායම්, වියදම්, වත්කම් හා වගකීම් සම්බන්ධයෙන් මෙහෙයුම් සමාලෝචනය, තීරණ සංවර්ධනය, යහපාලනය හා මානව සම්පත් කළමනාකරණයට අදාළ විගණන නිරීක්ෂණ ඉහත 1.1 ඡේදයේ දක්වා ඇති 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව ඉදිරිපත් කරනු ලබන වාර්තාවට ඇතුළත් කරනු ලැබේ.

ආර්.ආර්.එම්. අබේසිංහ බණ්ඩා  
නියෝජ්‍ය විගණකාධිපති  
විගණකාධිපති වෙනුවට

- පිටපත්: 01. ලේකම්, මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය
- 02. අධ්‍යක්ෂ ජනරාල්, රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව



#### 4 වන පරිච්ඡේදය - කාර්ය සාධන දර්ශකය

##### 4.1 ආයතනයේ කාර්ය සාධන දර්ශකය (ක්‍රියාකාරී සැලැස්ම මත පදනම්ව)

විශේෂිත දර්ශක	අපේක්ෂිත නිමැවුම් ප්‍රතිශතයක් (%) ලෙස තත්‍ය නිමැවුම		
	100% - 90%	75% - 89%	50% - 74%
ගැසට් ප්‍රකාශනය		✓	
මාර්ගෝපදේශ හා ප්‍රතිපත්ති සම්පාදනය කිරීම	✓		
පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම	✓		

වගු අංක 7: කාර්ය සාධන නිර්ණායක

## 5 පරිච්ඡේදය - තිරසර සංවර්ධන අරමුණු (SDG) සාක්ෂාත් කර ගැනීමේ කාර්ය සාධනය

2015 වසරේදී එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ලෝක රාජ්‍ය නායකයන් විසින් ගෝලීය වශයෙන් 2030 වසරේදී ළඟා විය යුතු තිරසර සංවර්ධන අරමුණු 17 සහ ඉලක්ක 169 හඳුන්වා දෙන ලදී. තිරසර සංවර්ධනය සඳහා 2030 න්‍යාය පත්‍රයෙහි මානවයා, මිනික සහ සෞභාග්‍යය වෙනුවෙන් වන්නා වූ ක්‍රියාකාරී සැලසුම්, පුළුල් නිදහස තුළ විශ්වීය සාමය ශක්තිමත් කිරීමේ වැයම, අන්ත දරිද්‍රතාවය ඇතුළු දිළිඳු බවේ ස්වරූපයන් තුරන් කිරීම, මානව හිමිකම්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන්, ගැහැනු දරුවන් සවිබල ගැන්වීම සාක්ෂාත් කර ගැනීම සහ සියලු පාර්ශවකරුවන් සහයෝගීත්ව ක්‍රියාකාරීත්වය මේ අතර වේ.

ගෝලීය තිරසර සංවර්ධනයට ප්‍රවේශයක් ලෙස ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනයන් ඊට අනුගත වීම සහ දිගුකාලීන සංවර්ධන උපායමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා වූ අවශ්‍යතාවය පිළිබඳව තිරසර සංවර්ධන සභාව අනුග්‍රහයෙන් පවත්වන ලද වැඩමුළු සඳහා අප දෙපාර්තමේන්තුව සහභාගීත්වය ලබා දෙන ලදී. ඒ අනුව දෙපාර්තමේන්තුවේ දැක්ම, මෙහෙවර සහ කාර්යභාරය පදනම් කරගනිමින් දෙපාර්තමේන්තුවට අදාළ ගෝලීය තිරසර සංවර්ධන අරමුණු සහ ඉලක්කයන් හඳුනා ගැනීමක් සිදුවිය. පසුව දෙපාර්තමේන්තු අභිලාෂයන් මුදුන්පත් වන පරිදි දිගුකාලීන දැක්මකින් යුතුව තිරසර සංවර්ධන අරමුණු හා එහි ප්‍රගතිය මැනීම සඳහා වූ නිර්ණායකයන් ස්ථාපිත කරගන්නා ලදී. ස්ථාපිත කරගත් අරමුණු තුළින් රටේ තිරසර සංවර්ධනය සඳහා වූ කාලීන අවශ්‍යතාවය සාක්ෂාත් කරනු වස් අප දෙපාර්තමේන්තුව ක්‍රියාකාරකම් ආරම්භ කොට ඇත. දෙපාර්තමේන්තුවට අදාළව අරමුණු සකස්කර ගැනීමේදී පාදක කරගන්නා ලද තිරසර සංවර්ධන අරමුණු පහත පරිදි වේ.

### 5.1 හඳුනාගන්නා ලද තිරසර සංවර්ධන අරමුණු

**නිරෝගී ජීවිත සහතික කර සෑම වයසකම සිටින සියල්ලගේම සුඛසාධනය ප්‍රවර්ධනය කිරීම. (තිරසර සංවර්ධන අරමුණු අංක 03)**

දේශීය ආර්ථිකයට බලපෑමක් ඇති කරනු ලබන ආනයන හා අපනයන හඳුනාගෙන ඒවා පාලනය හා නියාමනය කිරීමෙන් රජය විසින් අපේක්ෂා කරනු ලබන සංවර්ධන ඉලක්කයන් වෙත ළඟා වීමට අප දෙපාර්තමේන්තුව නියාමන ආයතනයක් ලෙස කටයුතු කරනු ලබයි. එලෙස ආර්ථිකය, මහජන සෞඛ්‍ය, පරිසරය සුරක්ෂිත කිරීමටත් සහ මහජනතාවගේ පැවැත්ම උදෙසා රටේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආනයනය හා අපනයනය කරනු ලබන අයිතම හා නියාමනයට ලක් කරනු ලබයි. එහිදී එම අයිතම සඳහා ප්‍රමිති නියම කිරීම හෝ එම අයිතම ආනයනයට හෝ අපනයනයට බලපත්‍ර ලබා ගත යුතු බවට නියම කිරීම රෙගුලාසි මගින් සිදු කරනු ලබයි. එලෙස රෙගුලාසි පැනවිය යුතු අයිතම හඳුනාගැනීම, අදාළ වෙනත් රාජ්‍ය ආයතන සමඟ හවුල් වී සිදු කරනු ලබයි.

මොන්ට්‍රියල් සම්මුතිය පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුමට අනුව ඕසෝන් ස්ථරයට හානි කරන ද්‍රව්‍ය පාලනය කළ යුතු බැවින් එච්.එස්.සී සහ එච්.එස්.සී මිශ්‍රණ බලපත්‍ර ලබාගත යුතු අයිතම ලෙස ප්‍රකාශයට පත්කර

පරිසරය ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇත. ඊට අමතරව, පරිසරය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අවුරුදු 5 ට වැඩි වාහන ආනයනය හා කුණුකාණු මඩ (Sludge) ආනයනය බලපත්‍ර පාලනයට යටත් කිරීමත් විකිත්සිය අපද්‍රව්‍ය සහ දම්වැල් කියත් ආනයනය තහනම් කිරීම සිදු විය. නයිලෝන්, පොලිතින් සහ ප්ලාස්ටික් වැනි දිරාපත් නොවන ද්‍රව්‍ය පරිසරයට එකතු වීම පාලනය කිරීමට වෙසක් පහන් කුඩු සහ සරු-ගල් ආනයන පාලනයට යටත් කර ඇත.

**තිරසර සංවර්ධනය සඳහා වූ ගෝලීය සහයෝගීතාවය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවන් සවිමත් කිරීම සහ පුනර්ච්චනය. (තිරසර සංවර්ධන අරමුණු අංක 17)**

රජය විසින් අපේක්ෂා කරනු ලබන තිරසර සංවර්ධන අරමුණු කරා ළඟා වීමට ගනු ලබන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට පහසුකම් සැපයීමට, සම්බන්ධීකරණය කිරීම හා නියාමනය කිරීම දෙපාර්තමේන්තුවේ වගකීම වේ. මේ යටතේ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම හා නියාමනය නිසියාකාරව සිදුවීම තහවුරු කිරීම හා ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධයෙන් ඇති රෙගුලාසි බලගැන්වීම් සහ ශක්තිමත් කිරීම යන දෙපාර්තමේන්තු අරමුණු සුවිශේෂී වේ. එහිදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල ප්‍රඥප්ති 1540 හා වෙළඳ පහසුකම් සැපයීමේ ගිවිසුම (Trade Facilitation Agreement) ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම මඟින් ප්‍රතිපත්ති සම්බන්ධීකරණය සහ ප්‍රතිපත්ති සංගතභාවය තුළින් ජගත් සාර්ව ආර්ථික ස්ථාවරත්වය වැඩිදියුණු කිරීම යන තිරසර සංවර්ධන අභිමතාර්ථ ළඟා කර ගැනීම කරනු ලබයි.

**තිරසර සංවර්ධනය සඳහා සාමකාමී සහ පරිපූර්ණ සමාජයක් ඇති කිරීම, යුක්තිය සඳහා සැමට අවස්ථා ලබාදීම සහ සෑම මට්ටමකම ඵලදායී, වගකීම් සහිත පූර්ණ ආයතන ගොඩනැගීම. (තිරසර සංවර්ධන අරමුණු අංක 03)**

ජාතික නීති පද්ධතියට, අන්තර්ජාතික ප්‍රඥප්තීන් සහ ගිවිසුම්වලට අනුකූලව මහජනතාවට තොරතුරු ලබා ගැනීමේ අයිතිය තහවුරු කිරීම, අල්ලස් හා දූෂණ තුරන් කිරීම හා සියලු මට්ටමවලදී ඵලදායී වගවීමෙන් යුක්ත සහ විනිවිදභාවයෙන් යුත් ආයතනයක් පිහිටුවීම සඳහා වැඩි අවධානයක් යොමු කරමින් මෙම තිරසර සංවර්ධන අරමුණ සාක්ෂාත් කිරීමට අපේක්ෂා කරයි.

ඉලක්කය / අරමුණ	ඉලක්ක	ජයග්‍රහණ දර්ශකය	මේ දක්වා ජයග්‍රහණ ලබා ගැනීමේ ප්‍රගතිය		
			0%- 49%	50%- 75%	75%- 100%
නිරෝගී ජීවිත සහතික කර සෑම වයසකම සිටින සියල්ලගේම සුබසාධනය ප්‍රවර්ධනය කිරීම.	ආර්ථිකයට, මහජන සෞඛ්‍යය, පරිසරය සහ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම තුළින් මහජනතාවගේ යහපැවැත්ම තහවුරු කිරීම උදෙසා ආනයන සහ	ජාතික ආරක්ෂාව, පරිසරය, මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම වෙනුවෙන් පාලනය කිරීමට යෝජිත අයිතම ගණනට සාපේක්ෂව රෙගුලාසි		✓	

	අපනයන පාලනය සහ නියාමනයට ලක් කිරීම	මහින් පාලනය කරනු ලැබූ එකී අයිතම ගණන			
		වාහනවල වායු විමෝචන පරීක්ෂණය සහ ආරක්ෂිත මිනුම් අනුකූල නොවීම හේතුවෙන් සිදු කළ ප්‍රතික්ෂේප කිරීම් ගණන			✓
නිරසාර සංවර්ධනය සඳහා වූ ගෝලීය සහයෝගීතාවය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවන් සවිමත් කිරීම සහ පුනර්ජීවනය.	ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධයෙන් ඇති රෙගුලාසි බලගැන්වීම් හා ශක්තිමත් කිරීම	එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා (UNSCR) - 1540 ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම්කරණ ලද කාලරාමු පියවර සම්පූර්ණ කිරීම			✓
	පුහුණු වැඩසටහන් තුළින් දැනුම, කුසලතා, හා සේවක ධාරිතා වර්ධනය කිරීම	එක් සේවකයෙකුගේ සාමාන්‍ය පුහුණු පැය ගණන			✓
		විදේශීය පුහුණු වැඩසටහන් සඳහා සහභාගී වූ සේවකයින් ගණන			✓
නිරසාර සංවර්ධනය සඳහා සාමකාමී සහ පරිපූර්ණ සමාජයක් ඇති කිරීම, යුක්තිය සඳහා සෑම අවස්ථා ලබාදීම සහ සෑම මට්ටමකම ඵලදායී, වගකීම් සහිත පූර්ණ ආයතන ගොඩනැගීම.	අල්ලස් ගැනීම් හා දූෂණවලින් තොර වගකීම් හා වගවීමවලින් සපිරි සඵලදායී සේවක ප්‍රාග්ධනයක් ගොඩනැගීම	අල්ලස් හා දූෂණ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග			✓
	දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණු ළඟා කර ගැනීම සඳහා වාර්ෂික අයවැය ප්‍රතිපාදන කර්යක්ෂමව උපයෝජනය කිරීම	අයවැය ප්‍රතිපාදන භාවිතය			✓
	මහජනතාව සඳහා තොරතුරු වෙත ප්‍රවේශ විය හැකි ප්‍රභවයන් ප්‍රවර්ධනය කිරීම	තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ තොරතුරු ඉල්ලීම් සඳහා දින 14 ක් තුළ සැපයූ පිළිතුරු ගණන			✓

වගු අංක 8: නිරසාර සංවර්ධන ඉලක්ක ලගා කරගැනීමේ ප්‍රගතිය

## 5.2 වර්තමානයේ දෙපාර්තමේන්තුව තිරසාර සංවර්ධන අරමුණු කරා ළඟා වීමේදී මුහුණපෑමට සිදු ව ඇති ප්‍රබල අභියෝග කිහිපයකි.

දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාවය ඉහළ නංවමින් වඩාත් ඵලදායී සේවයක් මහජනතාව වෙත සැලසීමටත්, අල්ලස් හා දූෂණ සිදුවීමට ඇති ඉඩකඩ අවම කිරීමට මංගත බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතියක් ස්ථාපිත කළ යුතු වේ. එනමුදු, මංගත බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතිය ස්ථාපිත කිරීමට විශාල වැයබරක් දැරීමට සිදුවන බැවින් එය අභියෝගාත්මක කාර්යයක් වේ. දෙපාර්තමේන්තුව ඉලක්ක කර ළඟා වීමේදී අනෙකුත් රාජ්‍ය ආයතන සමඟ සහයෝගයෙන් හා එම රාජ්‍ය ආයතනවල දායකත්වයද ලබාගෙන කටයුතු කිරීමට සිදුවේ. මෙහි දී වෙනත් රාජ්‍ය ආයතනවලට යම් යම් කාර්යයක් පැවරෙන අතර එම කාර්යයන් ඉටුවීමේ ප්‍රගතිය දෙපාර්තමේන්තුවේ ඉලක්ක සැපරීම කෙරෙහි තීරණාත්මකව බලපානු ලබයි. එම රාජ්‍ය ආයතන, එකී කාර්යයන් ඉටුකිරීම කෙරෙහි දක්වන ප්‍රගතිය අප දෙපාර්තමේන්තුවේ පාලනයෙන් බැහැර කරුණක් වන අතර එය මුහුණ දීමට සිදුව ඇති තවත් අභියෝගයකි. දෙපාර්තමේන්තුව මහත් පරිශ්‍රමයක් දරමින් මෙම අභියෝගයන් ජයගෙන තිරසාර සංවර්ධන කරා ගමන් කරමින් සිටී.

## 6 පරිච්ඡේදය - මානව සම්පත් පැතිකඩ.

### 6.1 කාර්ය මණ්ඩල සංයුතිය

දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය ආනයන හා අපනයන නියාමනය සඳහා ප්‍රතිපත්තීන් සකස් කිරීම, බලපත්‍ර නිකුත් කිරීම/හර කිරීම සහ ආදායම් එක්රැස් කිරීම යන කර්තව්‍යයේ යෙදී සිටින අතර වඩාත් මිත්‍රශීලී අයුරින් කාර්යක්ෂම හා ඵලදායී සේවයක් සේවාවලාභීන්ට ලබා දීමට සාමූහික වගවීමෙන් කැපවී සිටියි.

තනතුර	සේවය	ශ්‍රේණිය / පංතිය	වැටුප් කේතය	සේවා මට්ටම	කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව අනුමත කළ සේවක සංඛ්‍යාව			දැනට සිටින සේවක සංඛ්‍යාව				2019.01.01 සිට 2019.12.31 දක්වා කාල පරිච්ඡේදය තුළ						
					ස්ථිර	කොන්ත්‍රාත්	අතීයම්	ස්ථිර	කොන්ත්‍රාත්	අතීයම්	වෙනත් (වැඩ බලන)	බඳවා ගැනීම්	උසස් කිරීම්	ද්විතීයතයන්	ඉල්ලා අස්වීම්	සේවය අත්හැර යෑම්	සේවයෙන් පහ කිරීම්	විශ්‍රාම ගැනීම්
ආනයන හා අපනයන පාලක ජනරාල්	ශ්‍රී ලංකා පරිපාලන සේවය	විශේෂ	එස්එල් 3-2016	ජ්‍යෙෂ්ඨ මට්ටම	1	0	0	1	0	0								
ආනයන හා අපනයන පාලක	ශ්‍රී ලංකා පරිපාලන සේවය	1	එස්එල් 1-2016	ජ්‍යෙෂ්ඨ මට්ටම	2	0	0	2	0	0								
ප්‍රධාන ගණකාධිකාරී	ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය	1	එස්එල් 1-2016	ජ්‍යෙෂ්ඨ මට්ටම	1	0	0	1	0	0								
ප්‍රධාන අභ්‍යන්තර විගණක	ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය	1	එස්එල් 1-2016	ජ්‍යෙෂ්ඨ මට්ටම	1	0	0	1	0	0								

නියෝජ්‍ය / සහකාර පාලක	ශ්‍රී ලංකා පරිපාලන සේවය	II/III	එස්එල් 1-2016	ජ්‍යෙෂ්ඨ මට්ටම	6	0	0	4	0	0								
නීති නිලධාරී		II/III	එස්එල් 1-2016	ජ්‍යෙෂ්ඨ මට්ටම	1	0	0	0	0	0								
පරිපාලන නිලධාරී	කළමනාකරණ සේවා නිලධාරී	අධි ශ්‍රේණිය	එම්එන් 7-2016	තෘතීය මට්ටම	1	0	0	1	0	0								1
භාෂා පරිවර්තක	රජයේ භාෂා පරිවර්තක සේවය	I/III	එම්එන් 6-2016	තෘතීය මට්ටම	2	0	0	1	0	0								
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරී	ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවය	II	එම්එන් 6-2016	තෘතීය මට්ටම	1	0	0	1	0	0								
		III	එම්ටී 1-2016	ද්විතීය මට්ටම	0	0	0	1	0	0								
අයවැය සහකාර	දෙපාර්තමේන්තු	-	එම්එන් 4-2016	ද්විතීය මට්ටම	1	0	0	0	0	0								
දත්ත කළමනාකරණ සහකාර	දෙපාර්තමේන්තු	-	එම්එන් 4-2016	ද්විතීය මට්ටම	1	0	0	1	0	0								
විමර්ශන නිලධාරී	දෙපාර්තමේන්තු	-	එම්එන් 4-2016	ද්විතීය මට්ටම	2	0	0	2	0	0								
තොරතුරු හා තාක්ෂණ සහකාර	දෙපාර්තමේන්තු	-	එම්එන් 4-2016	ද්විතීය මට්ටම	1	0	0	0	0	0								

ප්‍රතිපත්ති හා සැලසුම් සහකාර	දෙපාර්තමේන්තු	-	එම්එන් 4-2016	ද්විතීය මට්ටම	1	0	0	0	0	0									
පර්යේෂණ සහකාර	දෙපාර්තමේන්තු	-	එම්එන් 4-2016	ද්විතීය මට්ටම	1	0	0	0	0	0									
සංවර්ධන නිලධාරී	සංවර්ධන නිලධාරී සේවය	I/ II /III	එම්එන් 4-2016	ද්විතීය මට්ටම	4	0	0	9	0	0									
කළමනාකරණ සේවා නිලධාරී	කළමනාකරණ සේවා නිලධාරී සේවය	I/ II /III	එම්එන් 2-2016	ද්විතීය මට්ටම	57	0	0	44	0	0									
රියදුරු	රියදුරු සේවය	I/ II /III	පීඑල් 3-2016	ප්‍රාථමික මට්ටම	5	0	0	5	0	0		2							
කාර්යාල කාර්ය සහායක	කාර්යාල සේවක සේවය	I/ II /III	පීඑල් 1-2016	ප්‍රාථමික මට්ටම	15	0	0	11	0	0		5							
එකතුව					104	0	0	85	0	0		7							1

වගු අංක 1: කාර්ය මණ්ඩල සාරාංශය 2019.12.31 දිනට



## 6.2 සේවක සංඛ්‍යා කළමනාකරණය

තනතුර, සේවය හා ශ්‍රේණිය	අනුමත සේවක සංඛ්‍යාව	දැනට සිටින සේවක සංඛ්‍යාව	හිඟ සේවක සංඛ්‍යාව	අතිරික්ත සේවක සංඛ්‍යාව
ජ්‍යෙෂ්ඨ	12	09	03	-
තෘතීය ශ්‍රේණිය	04	03	01	-
ද්විතීය	68	57	11	-
ප්‍රාථමික	20	16	04	-
එකතුව	<b>104</b>	<b>85</b>	<b>19</b>	-

වගු අංක 2: සේවක සංඛ්‍යා කළමනාකරණය

හිඟ සේවක සංඛ්‍යාව ලබා දෙන ලෙස ඉල්ලුම් කරනු ලැබුවද මෙතෙක් සම්පූර්ණ සේවක සංඛ්‍යාව නොලැබූ නමුත් දැනට සේවයේ යෙදී සිටින සේවක සංඛ්‍යාව අඩු වීම, දෙපාර්තමේන්තුවේ කාර්යසාධනය කෙරෙහි යම් බලපෑමක් ඇති කිරීමට හේතු වුවද නිවැරදි මානව සම්පත් කළමනාකරණය නිසා 2019 වර්ෂයේ කාර්ය සාධනය අපේක්ෂිත මට්ටමට ළඟා කර ගැනීමට දෙපාර්තමේන්තුවට හැකි විය.

## 6.3 මානව සම්පත් සංවර්ධනය

දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව හා ඵලදායීතාව වර්ධනය කිරීමේ අරමුණින් නිලධාරීන්ගේ දැනුම, නිපුණතා සහ ආකල්ප වැඩි දියුණු කිරීම සඳහා 2019 වර්ෂයේ දී දේශීය වශයෙන් පුහුණු වැඩසටහන් රාශියක් සංවිධානය කළ අතර විදේශීය පුහුණු වැඩසටහන් සඳහා ද නිලධාරීන් යොමු කරන ලදී. මෙම පුහුණු වැඩසටහන් මගින් දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ දැනුම් මට්ටම සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හැකිවිය.


ශ්‍රේණිය	පුහුණු වැඩසටහන	පුහුණුවට සහභාගී වූ සංඛ්‍යාව	කාල සීමාව	ආයෝජනය (රුපියල්)		පුහුණු ආයතනය/රට
				දේශීය	විදේශීය	
මාණ්ඩලික ශ්‍රේණිය	ව්‍යාපාර ආචාර විධි සහ පුද්ගලික සන්නාමකරණය	1	2019.07.25	8,900.00		ඩී. ඇන්ඩ් ආර් වෘත්තීය සංවර්ධන ආයතනය
	ව්‍යාපාර කළමනාකරණ ආචාර්යය උපාධිය	1	2019.07.30	390,000.00		කොළඹ විශ්ව විද්‍යාලය

	වැටුප් ලේඛන සකස්කිරීමේ ක්‍රියාවලිය	1	2019.09.04 - 2019.09.06	18,000.00		මිලෝදා ඇකඩමිය
	කාර්යසාධන ඇගයීම හා සැකසුම	1	2019.11.26	5,000.00		නිපුණතා සංවර්ධන අරමුදල
	මූල්‍ය ප්‍රකාශන හා වාර්ෂික වාර්තා සකස් කිරීම	2	2019.11.26	8,000.00		ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගිණුම් සංගමය
මාණ්ඩලික ශ්‍රේණිය සහ සංවර්ධන නිලධාරී ශ්‍රේණිය	26 වන ආසියානු අපනයන පාලන සම්මන්ත්‍රණය	1	2019.02.26 - 2019.02.28		183,487.00	ජපානය
	ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ වෘත්තීය සහතික පත්‍ර පාඨමාලාව	1	2019.04.29 - 2019.05.18		189,244.00	ඕස්ට්‍රේලියාව
	දෙවැනි දකුණු චීන-සහයෝගීතා සමුළුව, චීන - ආසියානු ව්‍යාපාරික සහයෝගීතා රැස්වීම සහ 2019 දකුණු හා අග්නිදිග ආසියානු වෙළඳ හාණ්ඩ ප්‍රදර්ශනය	1	2019.06.08 - 2019.06.13		169,173.64	චීනය
	එක තීරයක් එක් මාවතක් සඳහා වන රටවල් හි කළමනාකරණය සඳහා පුද්ගලික පුහුණුව පිළිබඳ සම්මන්ත්‍රණය	1	2019.07.01 - 2019.08.01		175,270.00	චීනය
	ආසියා පැසිෆික් වෙළඳ පහසුකම් සැපයීමේ සමුළුව	1	2019.09.17 - 2019.08.19		55,430.00	ඉන්දියාව
	16 වන ජාත්‍යන්තර උපායමාර්ගික වෙළඳ පාලන සහ දේශසීමා ආරක්ෂක සමුළුව	1	2019.10.21 - 2019.10.24		55,915.00	ස්කොට්ලන්තය

	ඉදිකිරීම් හා කළමනාකරණය සහ ශ්‍රී ලංකාවේ නිදහස් වෙළඳ කලාප කළමනාකරණය පිලිබඳ වැඩමුළුව	3	2019.10.10 - 2019.10.30		540,636.00	විනය
සංවර්ධන නිලධාරී, කළමනාකරණ සේවා නිලධාරී, කාර්යාල කාර්ය සහයක	රියදුරන්ගේ සහ කනිෂ්ඨ සේවකයින්ගේ කාර්යභාරය සහ වගකීම	1	2019.03.11 - 2019.03.12	8,500.00		ශ්‍රී ලංකා පදනම් ආයතනය
	රාජ්‍ය මුදල් රෙගුලාසි	1	2019.03.25 - 2019.03.27	18,000.00		මිලෝදා ඇකඩමිය
	ආතති කළමනාකරණය	2	2019.04.04	7,000.00		ශ්‍රී ලංකා පදනම් ආයතනය
	කාර්යාල කාර්ය සහයක මහතුන් සඳහා කාර්යාල කළමනාකරණය, ආචාර ධර්ම, හා පාරිභෝගික සත්කාර	1	2019.04.04 - 2019.04.05	12,500.00		ඩී. ඇන්ඩ් ආර් වෘත්තීය සංවර්ධන ආයතනය
	කාර්යාල කාර්ය සහයකයින්ගේ ආකල්ප හා වෘත්තීය දැනුම ඉහළ නැංවීම	1	2019.05.16 - 2019.05.17	8,500.00		නිපුණතා සංවර්ධන අරමුදල
	ප්‍රසම්පාදන ක්‍රියාවලිය	1	2019.05.08	8,500.00		ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය
	කාර්යාල ක්‍රම සහ කාර්යාල කළමනාකරණය	1	2019.05.30 - 2019.05.31	8,500.00		නිපුණතා සංවර්ධන අරමුදල
	අභ්‍යන්තර විගණනය	1	2019.05.23 - 2019.05.24	8,500.00		නිපුණතා සංවර්ධන අරමුදල
	ප්‍රවාහන කළමනාකරණය	1	2019.06.20 - 2019.06.21	8,500.00		නිපුණතා සංවර්ධන අරමුදල
	දෙමළ සහතික පත්‍ර පාඨමාලාව	1	2019.06.03 සිට දින 10	15,000.00		ශ්‍රී ලංකා පදනම් ආයතනය
	සංවර්ධ කල කළමනාකරණය	1	2019.06.08	3,000.00		ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය

අමාත්‍ය මණ්ඩල සංදේශ සකස්කිරීම පිළිබඳ වැඩමුළුව	1	2019.07.23	3,900.00	ශ්‍රී ලංකා පදනම් ආයතනය
ගිනි නිවීම පිළිබඳ පුහුණුව	2	2019.07.25	5,000.00	ඊ.ටී. ප්‍රොපර්ටීස් (පුද්) සමාගම
ව්‍යාපාර ආචාර විධි සහ පුද්ගලික සන්නාමකරණය	1	2019.07.25	8,900.00	ඩී. ඇන්ඩ් ආර් වෘත්තීය සංවර්ධන ආයතනය
රජයේ වැටුප් ලේඛන සකස්කිරීමේ ක්‍රියාවලිය	2	2019.07.31 - 2019.08.02	36,000.00	මිලෝදා ඇකඩමිය
වැටුප් පරිවර්තන හා විශ්‍රාම වැටුප් සකස්කිරීම	1	2019.09.24	3,800.00	ශ්‍රී ලංකා පදනම් ආයතනය
කනිෂ්ඨ සේවකයන් සඳහා අදාළ රාජකාරි, ආගන්තුක සන්නාම සහ ආචාර විධි පිළිබඳ පුහුණුව	1	2019.10.01	4,000.00	ඉදිකිරීම් හා යන්ත්‍රෝපකරණ පුහුණු මධ්‍යස්ථානය
විධිමත් ලිපි ලිවීමේ කුසලතා	1	2019.09.23 - 2019.09.24	18,000.00	මිලෝදා ඇකඩමිය
සංස්කරණය සහ රේගු නිෂ්කාශන ක්‍රියාපටිපාටිය සහ 2020 සඳහා වූ ජාත්‍යන්තර වාණිජ නියමයන්හි වෙනස්කම්	3	2019.11.26	25,650.00	ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය
ප්‍රථමාධාර පිළිබඳ පුහුණුව	1	2019.11.30	3,000.00	ඊ.ටී. ප්‍රොපර්ටීස් (පුද්) සමාගම

ප්‍රස්තාර අංක 1: 2019 වර්ෂයේ සංවිධානය කරන ලද පුහුණු වැඩසටහන්



ප්‍රස්තාර අංක 1: පුහුණු අවස්ථා ව්‍යාප්තිය

ජාත්‍යන්තර සමුළු සහ පුහුණු වැඩසටහන් සඳහා සහභාගී වීම තුළින්, ආනයන හා අපනයන ක්ෂේත්‍රය පිළිබඳ උසස් තත්ත්වයේ අවබෝධයක් නිලධාරීන්ට උකහා ගත හැකි විය. එම දැනුම ශ්‍රී ලංකාවේ ආනයන හා අපනයන පාලන ප්‍රතිපත්තීන් සකස් කිරීමේදී යොදාගැනීමේ අවකාශය මේ හරහා ලැබුණි. තවද, ශ්‍රී ලංකාවේ ආනයන හා අපනයන ක්‍රියාවලිය ගෝලීය ප්‍රවණතාවන්ට අනුව හැඩගැස්වීමට තමන් විසින් ලබාගත් දැනුම සහ සම්පත් දායකත්වය දීමට දෙපාර්තමේන්තු නිලධාරීන්ට හැකි වී ඇත.

දේශීයව සංවිධානය වූ පුහුණු වැඩසටහන් සලකා බැලීමේදී, සේවාවලාභීන්ට තෘප්තිමත් වියහැකි සේවාවක් ලබා දීමට සහ කාර්යාල ක්‍රම නිවැරදිව පවත්වාගෙන යාමටත් අවශ්‍ය නිසි මාර්ගෝපදේශයක් ලැබී ඇති බව සනාථ වේ. විශේෂයෙන්, කාල කළමනාකරණය, අමාත්‍ය මණ්ඩල සංදේශ කෙටුම්පත් කිරීම පිළිබඳ දැනුම, ප්‍රසම්පාදන ක්‍රියාවලිය, වැටුප් ලේඛන ක්‍රියාවලිය, සහ රාජ්‍ය මුදල් රෙගුලාසි පිළිබඳ දැනුම යන පුහුණු වැඩසටහන් හරහා නිලධාරීන්ට තම සේවය ගුණාත්මකභාවයකින් යුක්තව පවත්වාගෙන යාමට සහ විෂය කේෂ්ත්‍ර පිළිබඳ මනා දැනුමක් ළඟා කර ගැනීමට හැකියාව ලැබී ඇත.

හදිසි අවස්ථාවන්හිදී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීමට දෙපාර්තමේන්තුව අවශ්‍ය පහසුකම් සලසන ලදී. ගිනි නිවීම සහ ප්‍රථමාධාර පිළිබඳ පුහුණුව මෙහිදී කැපී පෙනෙයි. භාෂා හැකියාව සහ ආගන්තුක සත්කාර පිළිබඳව දැනුම වර්ධනය කිරීම තුළින් දෙපාර්තමේන්තුවට පැමිණෙන ඕනෑම තත්ත්වයක සේවාදායකයෙකුට සතුටුදායක මට්ටමේ සේවාවක් ලබා දීමට දෙපාර්තමේන්තුව උත්සහ ගෙන ඇත.

2019 වර්ෂයේ සංවිධානය කරන ලද පුහුණු වැඩසටහන් හරහා ඔවුන්ගේ සේවා තෘප්තිය ඉහළ නැංවීමට සහ යාවත්කාලීන දැනුමකින් හෙබි නිලධාරී පිරිසකගේ සේවය ජාතික සංවර්ධන ක්‍රියාවලියට දායක කරවීමේ හැකියාව ලැබුණි.

### 6.3.1 දෙපාර්තමේන්තුව විසින් සංවිධාන කරන ලද පුහුණු වැඩසටහන්

ඉහත සඳහන් කළ පුහුණු වැඩසටහන්වලට අමතරව දෙපාර්තමේන්තුව විසින් හඳුනාගත් දෙපාර්තමේන්තුවේ විෂය පථය හා සෘජුවම බැඳෙන විශේෂිත පුහුණු සැසි සහ දැනුම්වත් කිරීමේ වැඩසටහන් සංවිධානය කරන ලදී.

#### 6.3.1.1 මොන්ට්‍රියල් සම්මුතිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් රටවල් විසින් බලාත්මක කර ඇති මොන්ට්‍රියල් සම්මුතිය සහ එයට පසුව එකතු වූ කිහිප සංශෝධනය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව 2019 වර්ෂයේදී පවත්වන ලදී. මෙම වැඩසටහන මගින් පෘථිවි ඕසෝන් ස්තරය හා එහි ඇති වැදගත්කම, ඕසෝන් ස්තරයට හානි පමුණුවන මානව ක්‍රියාකාරකම් හා වායු සහ එය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් දෙපාර්තමේන්තු කාර්යභාරය පිළිබඳව මෙහිදී සවිස්තරාත්මකව සාකච්ඡා කරන ලදී.

ඕසෝන් ස්තරයට හානි පමුණුවන වායුවක් වන සී.එල්.සී. (CFC) වායුව ශ්‍රී ලංකාවට ආනයනය කිරීම මේ වන විට නවතා ඇත. තවත් එවැනිම වායුවක් වූ එච්.එල්.සී. (HFC) සහ එම වායුව භාවිත කරනු ලබන උපකරණ 2030 වන විට ශ්‍රී ලංකාවට ආනයන කිරීම නැවත්වීමට අවශ්‍ය පියවර අදියර කිහිපයක් යටතේ සම්පාදනය කර ඇත. මෙම අදියරයන් හි ප්‍රධානතම වගකීම අප දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇති අතර ඒ වෙනුවෙන් පරිසර අමාත්‍යාංශයේ ඕසෝන් ඒකකය හා එක්ව ඉහත සඳහන් කළ වායු ආනයනය නියාමනය කිරීම සිදු කරනු ලබයි. මෙම ආනයන නියාමන ක්‍රියාවලියේ වර්තමාන තත්ත්වය පිළිබඳව සහ එම ක්‍රියාවලියේ ඉදිරි සැලසුම් පිළිබඳවත් මෙහි දී නිලධාරීන් දැනුම්වත් කරන ලදී.

මෙම වැඩසටහනේ තවත් අංග ලෙස දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන්ගේ ආකල්ප හා පෞරුෂ වර්ධනය කිරීමටත් සේව්‍ය සේවක සහ සම්බන්ධතාව වැඩිදියුණු කිරීමටත්, කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීමටත් ඉවහල් වන පරිදි විවිධ ක්‍රියාකාරකම් සංවිධානය කර තිබුණි.

#### 6.3.1.2 විදේශ විනිමය පනත පිළිබඳ වැඩමුළුව

ආනයන හා අපනයන ක්‍රියාවලිය හා සම්බන්ධ මූල්‍ය ගනුදෙනු නියාමනය කිරීම දෙපාර්තමේන්තු විෂය පථයට අයත් වෙයි. ඒ අනුව විදේශ විනිමය හුවමාරු ක්‍රියාවලිය පිළිබඳව නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා වැඩසටහනක් සංවිධාන කරන ලදී. මෙම වැඩසටහනේ සම්පත් දායකත්වය විදේශ විනිමය දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලදී. එහිදී මූලික වශයෙන් විදේශ විනිමය පනතේ ඇතුළත් මූලික සංකල්ප, ප්‍රතිපත්ති, අරමුණු හා රෙගුලාසි පිළිබඳවත් එම පනතේ වැදගත් කොටස් පිළිබඳව ද වැඩිදුර පැහැදිලි කිරීම් ඉතා සරල ආකාරයෙන් සිදු කරන ලදී. තව ද විද්‍යුත් අරමුදල් හුවමාරු කාඩ්පත් ක්‍රමය හා ශ්‍රී ලංකාවෙන් බැහැර ගිණුම් විවෘත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමද මෙම වැඩසටහනේ විශේෂ අංගයක් විය.

### 6.3.1.3 එලදායිතා සංකල්පය පිළිබඳ දැනුම්වත් කිරීම.

දෙපාර්තමේන්තුවට පැමිණෙන සේවලාභීන්ට කාර්යක්ෂම සේවාවක් ලබාදීමටත්, කාර්යාල ක්‍රම විධිමත්ව පවත්වාගෙන යාමට ප්‍රියමනාප වටපිටාවක් දෙපාර්තමේන්තුව තුළ ගොඩනැගීමටත් අරමුණු කර ගනිමින් 5 එස් සංකල්පය දෙපාර්තමේන්තුවට හඳුන්වා දීමට තීරණය විය. එහි මූලික පියවරක් වශයෙන් එම සංකල්පය පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහන් ත්‍රිත්වයක් ජාතික එලදායිතා ලේකම් කාර්යාලයේ සහයෝගීතාවයෙන් 2019 වර්ෂයේ දී සංවිධාන විය. එම වැඩසටහන සංවාද ස්වරූපයෙන් පැවැත්වීම එහි තිබූ විශේෂත්වයක් වූ අතර, නිලධාරීන්ට තම එදිනෙදා කාර්යාල කටයුතු වඩාත් පහසුවෙන් සහ එලදායි ලෙස සම්පූර්ණ කර ගත හැකි ආකාරය ඉතා සරල ආකාරයට උදාහරණ මාර්ගයෙන් පැහැදිලි කරන ලදී.

### 6.3.1.4 ආනයන ක්‍රියාවලිය හා සම්බන්ධ ලේඛන පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන

ආනයන හා අපනයන නියාමනය කිරීමේ මුඛ්‍ය ආයතනය වශයෙන්, ආනයන ක්‍රියාවලිය හා සම්බන්ධ ලේඛන පිළිබඳ නිලධාරීන්ගේ දැනුම්වත්භාවය යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව දෙපාර්තමේන්තුව විසින් හඳුනාගන්නා ලදී.

ඒ අනුව, ශ්‍රී ලංකා රේගුවේ සම්පත් දායකත්වයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. එහිදී රේගු නිෂ්කාශන වාර්තා, නැව් භාර පත් සහ ගුවන් භාරපත්හි තොරතුරු අන්තර්ගත වී ඇති ආකාරය සහ එම තොරතුරුවල භාවිතාව පිළිබඳව ද අවබෝධයක් ලබාදෙන ලදී. ඊට අමතරව නිවැරදි රේගු නිෂ්කාශන වාර්තාවක් හඳුනාගත හැකි ආකාර පිළිබඳවද දෙපාර්තමේන්තු නිලධාරීන් දැනුම්වත් කරන ලදී.

මෙම වැඩසටහන හරහා නිලධාරීන්ට තම රාජකාරී කටයුතු වලදී ඉහත සඳහන් ලේඛන නිවැරදිව භාවිත කිරීමේ වැදගත්කම පිළිබඳව ද ආනයන ක්‍රියාවලිය පිළිබඳව මනා අවබෝධයක්ද ලබාගැනීමට හැකි විය.

### 6.3.1.5 අන්තර්ජාතික වෙළෙඳ ගිවිසුම් පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන

පසුගිය කාල වකවානුව තුළ ශ්‍රී ලංකාව අනෙකුත් රටවල් සමඟ එළඹී සිටින වෙළෙඳ ගිවිසුම් පිළිබඳ සමාජය තුළ සාකච්ඡාවක් ඇති වූ අතර, එහි දී අන්තර්ජාතික වෙළෙඳ කටයුතු හා සෘජුවම සම්බන්ධ දෙපාර්තමේන්තුවක් ලෙස අන්තර්ජාතික ජාතික වෙළෙඳ ගිවිසුම් පිළිබඳව නිලධාරීන් දැනුම්වත් වීමේ අවශ්‍යතාව හඳුනා ගන්නා ලදී. ඒ අනුව ඇමරිකානු එක්සත් ජනපද ආධාර වැඩසටහනේ (USAID) අනුග්‍රහයෙන් අන්තර්ජාතික වෙළෙඳ ගිවිසුම් පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. එහිදී ශ්‍රී ලංකාව සහ වෙනත් රටවල් සමඟ එළඹී ඇති වෙළෙඳ ගිවිසුම්, ගිවිසුම් කොන්දේසි, ගිවිසුම් හරහා ශ්‍රී ලංකාවට ළඟා කර ගතහැකි වාසි

මෙන්ම, උදාවිය හැකි අවාසි සහ ඉදිරියේදී ගිවිසුම්වලට එළඹීමේදී අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර පිළිබඳව නිලධාරීන්ට අවබෝධයක් ලබා දෙන ලදී.

අන්තර්ජාතික ගිවිසුම් සමග දෙපාර්තමේන්තු කාර්යභාරයද මෙහිදී පැහැදිලි කළ අතර විශේෂයෙන් ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව ද නිලධාරීන් දැනුවත් කරන ලදී. ආනයන හා අපනයන ප්‍රතිපත්ති සකස් කිරීමේදී සහ ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනු නියාමනය කිරීමේදී ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව වශයෙන් මෙම වෙළෙඳ ගිවිසුම් කෙරෙහි අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ඉවහල් විය.

### 6.3.1.6 සුපිළිපත්ත රාජ්‍ය සේවයක් - දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකාව තුළින් දූෂණය තුරන් කිරීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2019-2023, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් එළිදක්වන ලදී. එම යාන්ත්‍රණයට රාජ්‍ය නිලධාරීන් එකතු කරගැනීමේ අරමුණින් 1954 අංක 11 දරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන පනත පිළිබඳව දෙපාර්තමේන්තු නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සම්පත් දායකත්වයෙන් සංවිධාන කරන ලද අතර, ඒ සඳහා මෙම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහභාගීවීමේ අවස්ථාව හිමි විය.

මෙම පස්අවුරුදු සැලැස්ම මගින් රටේ අල්ලස් විරෝධී සටනේ ප්‍රමුඛ ක්‍රියාකාරිකයෙකු වශයෙන් රාජ්‍ය අංශය හඳුනාගෙන ඇති බවත් ආයතන තුළ සුපිළිපත් බවේ අවශ්‍යතාව අවධාරණය කොට දැක්වීම මගින් රාජ්‍ය නිලධාරීන්ගේ ගරුත්වය ආරක්ෂා කිරීමේ මාර්ග හා විධි එහි ඇතුළත් ව ඇති බවත් නිලධාරීන්ට පැහැදිලි කරන ලදී. එලෙසම පරිපාලන ව්‍යුහය තුළ විනිවිදභාවය සහතික කරනු පිණිස අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග, තැගි රීතින් සහ බැඳියාවන් අතර ගැටුම් පිළිබඳව නිලධාරීන්ට පැහැදිලි අවබෝධයක් ලබා දෙන ලදී.

### 6.3.1.7 උපායමාර්ගික අයිතම අපනයන පාලනය

අපනයන පාලන හා ආශ්‍රිත දේශ සීමා ආරක්ෂණ වැඩසටහන (Export Control and Related Border Security Program, EXBS) මගින් 2005 වර්ෂයේ සිට මේ දක්වාම ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රේගුව වැනි මේ සඳහා අදාළ වන අනෙකුත් රාජ්‍ය ආයතන නිලධාරීන් වෙනුවෙන් උපායමාර්ගික අයිතම අපනයන පාලනය හා සම්බන්ධ දේශීය හා විදේශීය පුහුණු සහ දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කරමින් සිටී. 2019 වර්ෂයේ මේ වෙනුවෙන් දේශීය හා විදේශීය පුහුණු වැඩසටහන් 5ක් පවත්වන ලද අතර, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව එම වැඩසටහන් සඳහා අනෙකුත් රාජ්‍ය ආයතනයන්හි නිලධාරීන්ගේ සහභාගීත්වය තහවුරු කිරීම උදෙසා අවශ්‍ය පියවර ගන්නා ලදී.



විශේෂයෙන්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂණ මණ්ඩල යෝජනා 1540 ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා වන නෛතික පසුබිම ගොඩනැගීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශනය ලබා දෙයි. මෙම පුහුණු වැඩසටහන්හිදී, උපායමාර්ගික අයිතම ලෙස සැලකෙන ද්වි භාවිත අයිතම (Dual Use Items) සහ යුධ උපකරණ (Military Items) අපනයන පාලන ක්‍රමවේදයන්, කලාපයේ අනෙකුත් රටවල් (පිලිපීනය, සිංගප්පූරුව) දැනටමත් අනුගමනය උපායමාර්ගික අයිතම පාලන ක්‍රමවේද හා එම රටවල ඇති විධිවිධාන, එම අයිතමයන්ගේ අවසන් පාරිභෝගිකයා (End-User) නිර්ණය කිරීම උපායමාර්ගික අයිතම හඳුනාගන්නා ආකාරය සහ අපනයන බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව දැනුම්වත් කරන ලදී.

ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන උපායමාර්ගික අයිතම කළමනාකරණ පද්ධතිය පිහිටුවීමෙහිලා මෙම පුහුණු වැඩසටහන් ඉතා ඉහළ වටිනාකමකින් හෙබි විය.

**6.3.2 දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද පුහුණු වැඩසටහන් පිළිබඳ තොරතුරු**

	පුහුණු වැඩසටහනේ නම	පැවැත්වූ දිනය	සහභාගී වූ සංඛ්‍යාව
1	මොන්ට්‍රියල් සම්මුතිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන	2019.08.31	90
2	විදේශ විනිමය පනත පිළිබඳ වැඩමුළුව	2019.09.18	25
3	එලදායිතා සංකල්පය පිළිබඳ දැනුම්වත් කිරීම.	2019.02.31 2019.09.09 2019.09.16 2019.12.16	90
4	ආනයන ක්‍රියාවලිය හා සම්බන්ධ ලේඛන පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන	2019.09.30	55
5	අන්තර්ජාතික වෙළෙඳ ගිවිසුම් පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන	2019.08.17	20
6	සුපිලිපන්න රාජ්‍ය සේවයක් - දැනුම්වත් කිරීමේ වැඩසටහන	2019.04.03	60
7	උපායමාර්ගික අයිතම අපනයන පාලනය	2019.01.22-2019.01.24 2019.06.19-2019.06.20 2019.09.10-2019.09.12 2019.10.31-2019.11.01	05

වගු අංක : දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද පුහුණු වැඩසටහන්

## 6.4 සේවක සුභසාධනය

කාර්යබහුල සේවාවෙහි නිරත නිලධාරීන් පිරිසකගෙන් සමන්විත ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව තම නිලධාරීන්ගේ සුභසාධනය වෙනුවෙන් විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇත. ඒ වෙනුවෙන් ස්ථාපිත ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තු ක්‍රීඩා, විනෝද කටයුතු සහ සේවක සුභසාධක සංගමය විශාල මෙහෙවරක් සිදු කරයි.

### 6.4.1 දෙපාර්තමේන්තු පුස්තකාලය

නිලධාරීන්ට තම දැනුම යාවත්කාලීන කර ගැනීමටත්, තම විවේක කාලය ඵලදායී ලෙස ගතකිරීමටත් හැකිවනු පිණිස පුස්තකාලයක් දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති අතර 2019 වර්ෂයේදී එහි ග්‍රන්ථ සංඛ්‍යාව ඉහළ නංවන ලදී.

## 6.5 දෙපාර්තමේන්තුවේ ප්‍රජා සන්කාරක වැඩසටහන්

### කිඹුල්වැව ග්‍රාමයේ ප්‍රජා සන්කාරක වැඩසටහන

1969 අංක 01 දරන ආනයන හා අපනයන පාලන පනත මගින් ස්ථාපිත කරන ලද ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව සිය අඩ සියවසක සේවය 2019 වර්ෂයේදී සනිටුහන් කරන ලදී. "යහපත් අනාගතයක් උදෙසා පරිසරය හා මහජනතාව සුරක්ෂිත කිරීම" යන දැක්ම පෙරදැරි කරගත් ආයතනයක් ලෙස සිය අඩසියවසක සැමරුම වෙනුවෙන් අපගෙන් ජනතාවට විය යුතු යුතුකමක් ලෙස සලකා දුෂ්කර ගම්මානයක් වෙනුවෙන් ප්‍රජා සන්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සුභසාධක සංගමය විසින් තීරණය කරන ලදී. වකුගඩු ආශ්‍රිත රෝග පැතිරී යන ග්‍රාමයක් තෝරා ගෙන එම ග්‍රාමයේ ජනතාව වෙනුවෙන් ප්‍රජාසන්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට එහි අරමුණ විය. මෙහිදී කොළඹ සිට කිලෝමීටර 224 ක දුරකින් පිහිටි, අනුරාධපුර දිස්ත්‍රික්කයේ, මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉතා දුෂ්කර ගම්මානයක් වන කිඹුල්වැව ග්‍රාමය දෙපාර්තමේන්තුවේ ප්‍රජා සන්කාර වැඩසටහනේ ප්‍රතිලාභී ගම්මානය බවට පත් විය.

ඒ අනුව, එම ග්‍රාමය තුළ සිදු කරන ලද ප්‍රජා සන්කාර වැඩසටහන ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත විය. එනම්,

1. ග්‍රාමයේ ජනතාවගේ පානීය ජල ගැටලුවට පිළියමක් ලෙස ප්‍රති ආශ්‍රැත ජල පෙරහන් පද්ධතියක් (Reverse Osmosis Plant) ස්ථාපිත කිරීම.

2. ග්‍රාමයේ පවති එකම පාසල වන කිඹුල්වැව ආනන්ද විදුහල නවීකරණය කිරීම හා සියලුම මූලික අවශ්‍යතාවයන් සපුරාලීම.

- ප්‍රති ආශ්‍රැත ජල පෙරහන් පද්ධතියක් ස්ථාපිත කිරීම

බහුතර ගොවි ජනතාවක් ජීවත්වන කිඹුල්වැව ග්‍රාමයේ පවුල් 450කට අයත් ජනතාවක් ජීවත් වන අතර පිරිසිදු පානීය ජලය සොයා ගැනීමේ අපහසුව සහ ග්‍රාමය තුළ ව්‍යාප්ත වන වකුගඩු රෝගය

ඔවුන් මුහුණදෙන ප්‍රධානතම ගැටලු විය. ග්‍රාමීය ජනතාව අතර පැතිරී යන වකුගඩු ආශ්‍රිත රෝගයන්ට පිළියමක් වශයෙන් දිනකට පිරිසිදු කරන ලද ජලය ලීටර 10,000ක් නිකුත් කළ හැකි ජල පෙරහන් පද්ධතියක් ග්‍රාමයේ සියලු දෙනාටම අපහසුවකින් තොරව ළගා විය හැකි කිඹුල්වැව ශ්‍රී ධර්මවර්ධනාරාම විහාරස්ථානයේ ස්ථාපිත කරන ලදී. පද්ධතිය ස්ථාපිත කිරීම සහ දීර්ඝ කාලීන නඩත්තුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකරනු ලබයි.

- **කිඹුල්වැව ආනන්ද විදුහල නවීකරණය කිරීම**

දීර්ඝ කාලයක සිට අවධානයට ලක් නොවූ මෙම විදුහල අද වන විට දුෂ්කරතා මධ්‍යයේ වුවද අභිංසක දරුවන්ගේ අනාගතය ගොඩනැගීමේ කර්තව්‍යයේ නියැලී සිටී. අඩු පහසුකම් මධ්‍යයේ පවතින පාසලක් වුවද එහි ඉගෙනුම ලබන දුවා දරුවන් කලාප මට්ටමෙන් පවතින තරගවලට සහභාගී වීමෙන් තම දක්ෂතාවයන් මනාව පෙන්නුම් කර ඇත.

දීර්ඝ කාලයක් තිස්සේ නඩත්තුවකට ලක් නොවූ නිසා, පාසල් ගොඩනැගිලි සියල්ල අබලන් තත්ත්වයේ පසුවූ අතර, එම ගොඩනැගිලි සියල්ල අලුත්වැඩියා කර පින්තාරු කරන ලදී. පාසලේ පන්තිකාමර සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ඩෙස් සහ බංකු පරිත්‍යාග කරන ලදී. ඒ සමගම පාසල් දරුවන්ගේ සනීපාරක්ෂක පහසුකම් ද වැඩිදියුණු කරන ලදී. දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය තවදුරටත් ඉහළ දැමීමේ අරමුණින් පාසලට පුස්තකාලයක් සහ පරිගණක ඒකකයක් ද දරුවන්ගේ නිර්මාණ හා දක්ෂතා එළිදැක්වීමට එළිමහන් පීඨිකාවක් ද පරිත්‍යාග කරන ලදී. එමෙන්ම, අබලන් තත්ත්වයේ පැවති සෙල්ලම් උද්‍යානය නවීකරණය කරන ලදී.

ඉතා සංවේදී කටයුත්තක් ලෙස සලකා සියලුම සිසු දරුවන්ට අවශ්‍ය අභ්‍යාස පොත්, පාසල් උපකරණ, සපත්තු බෑග් ඇතුළු අත්‍යවශ්‍ය උපකරණ ඇතුළත් තෑගි පාර්සලයක් ලබා දීමට ද කටයුතු කරන ලදී. මෙම ප්‍රජා සත්කාරක වැඩසටහනට ශ්‍රමයෙන් දායක වීමට දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ඉතා ඉහළ උනන්දුවක් විය. පාසලේ සියලුම ඩෙස් පුටුවල තීන්ත ආලේප කරන ලද්දේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි.

මේ වෙනුවෙන් අරමුදල් රැස්කිරීමේ වගකීම සුබසාධක සංගමය වෙත පැවරුණු අතර, දෙපාර්තමේන්තු සේවාවලින් සහ දෙපාර්තමේන්තු කාර්යමණ්ඩලය ඒ වෙනුවෙන් තම පෞද්ගලික ධනයෙන් සහයෝගය පළ කරන ලදී. ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පෙරහන් පද්ධතිය ජනතා අයිතියට පත්කිරීම සහ නවීකරණය කරන ලද කිඹුල්වැව ආනන්ද විදුහල සිසු අයිතියට පත්කිරීමේ උත්සවය ආනයන අපනයන පාලක ජනරාල් සහ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් 2019 ජූනි මස 29 දි සිදු කෙරිණි.

## 7 පරිච්ඡේදය - අනුකූලතා වාර්තාව

අංකය	අදාළ කර ගත යුතු අවශ්‍යතාව	අනුකූලතා තත්වය (අනුකූල වේ/අනුකූල නොවේ)	අනුකූල නොවේ නම් ඒ සඳහා කෙටි පැහැදිලි කිරීම්	අනුකූල නොවීම අනාගතයේ දී වළක්වා ගැනීමට යෝජනා කරන නිරවද්‍ය තීරණ ක්‍රියාමාර්ග
1	පහත සඳහන් මූල්‍ය ප්‍රකාශ/ ගිණුම් නියමිත දිනට ඉදිරිපත් කොට තිබේ.			
1.1	වාර්ෂික මූල්‍ය ප්‍රකාශ	අනුකූල වේ		
1.2	රාජ්‍ය නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම	අනුකූල වේ		
1.3	ව්‍යාපාර හා නිෂ්පාදන අත්තිකාරම් ගිණුම (වාණිජ අත්තිකාරම් ගිණුම)	අදාළ නොවේ		
1.4	ගබඩා අත්තිකාරම් ගිණුම	අදාළ නොවේ		
1.5	විශේෂ අත්තිකාරම් ගිණුම	අනුකූල වේ		
1.6	වෙනත්	-		
2	පොත්පත් හා ලේඛන නඩත්තු කිරීම් (මු.රෙ.445)			
2.1	රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 267/2018 අනුව ස්ථාවර වත්කම් ලේඛනය යාවත්කාලීන කර පවත්වාගෙන යාම	අනුකූල වේ		
2.2	පුද්ගල පඩිනඩි ලේඛන/ පුද්ගල පඩිනඩි කාඩ්පත් යාවත්කාලීන කර පවත්වාගෙන යාම	අනුකූල වේ		
2.3	විගණන විමසුම් ලේඛනය යාවත්කාලීන කර පවත්වාගෙන යාම	අනුකූල වේ		
2.4	අභ්‍යන්තර විගණන වාර්තා ලේඛනය යාවත්කාලීන කර පවත්වාගෙන යාම	අනුකූල වේ		
2.5	සියලුම මාසික ගිණුම් සාරාංශ (CIGAS) පිළියෙලකර නියමිත දිනට මහා භාණ්ඩාගාරයට ඉදිරිපත් කිරීම	අනුකූල වේ		
2.6	වෙක්පත් හා මුදල් ඇණවුම් ලේඛනය යාවත්කාලීන කර පවත්වාගෙන යාම	අනුකූල වේ		
2.7	ඉන්වෙන්ට්‍රි ලේඛනය යාවත්කාලීන කර පවත්වාගෙන යාම	අනුකූල වේ		

2.8	තොග ලේඛනය යාවත්කාලීනකර පවත්වාගෙන යාම	අනුකූල වේ		
2.9	හානි පාඩු ලේඛනය යාවත්කාලීනකර පවත්වාගෙන යාම	අනුකූල වේ		
2.10	බැරකම් ලේඛනය යාවත්කාලීනකර පවත්වාගෙන යාම	අනුකූල වේ		
2.11	උප පත්‍රිකා පොත් ලේඛනය (GA - N20) යාවත්කාලීනකර පවත්වාගෙන යාම	අනුකූල වේ		
03	<b>මූල්‍ය පාලනය සඳහා කාර්යන් අභිනියෝජනය කිරීම (මු.රෙ.135)</b>			
3.1	මූල්‍ය බලතල ආයතනය තුළ බලතල පවරාදී තිබීම	අනුකූල වේ		
3.2	මූල්‍ය බලතල පවරාදීම පිළිබඳ ආයතනය තුළ දැනුවත් කර තිබීම	අනුකූල වේ		
3.3	සෑම ගනුදෙනුවක්ම නිලධාරීන් දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් භරහා අනුමත වන පරිදි බලතල පවරාදී තිබීම	අනුකූල වේ		
3.4	2014.05.11 දිනැති අංක 171/2004 දරණ රාජ්‍ය ගිණුම් චක්‍රලේඛය අනුව රජයේ පඩිපත් මෘදුකාංග පැකේජය භවිතා කිරීමේ දී ගණකාධිකාරීවරයන්ගේ පාලනයට යටත්ව කටයුතු කිරීම.	අනුකූල වේ		
4	<b>වාර්ෂික සැලසුම් සකස් කිරීම</b>			
4.1	වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම	අනුකූල වේ		
4.2	වාර්ෂික ප්‍රසම්පාදන සැලැස්ම සකස් කිරීම	අනුකූල වේ		
4.3	වාර්ෂික අභ්‍යන්තර විගණන සැලැස්ම සකස් කිරීම	අනුකූල වේ		
4.4	වාර්ෂික ඇස්තමේන්තුව සකස් කොට ජාතික අයවැය දෙපාර්තමේන්තුවට (NBD) නියමිත දිනට ඉදිරිපත් කිරීම	අනුකූල වේ		
4.5	වාර්ෂික මුදල් ප්‍රවාහ ප්‍රකාශය නියමිත දිනට භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබීම	අනුකූල වේ		
5	<b>විගණන විමසුම</b>			
5.1	විගණකාධිපතිවරයා විසින් නියම කොට ඇති දිනට, සියලුම විගණන විමසුම් වලට පිළිතුරු ලබා දී තිබීම	අනුකූල වේ		

6	අභ්‍යන්තර විගණනය			
6.1	මු.රෙ.132(2) DMA/ 1-2019 අනුව, වසර ආරම්භයේ දී විගණකාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, අභ්‍යන්තර විගණන සැලැස්ම සකස් කිරීම	අනුකූල වේ		
6.2	සෑම අභ්‍යන්තර විගණන වාර්තාවකටම මාසයක කාලයක් තුළ දී පිළිතුරු සපයා තිබීම	අනුකූල නොවේ	මෙම අංශය අලුතින් ස්ථාපනය කර ඇති බැවින් පිළිතුරු සැපයීම සඳහා ක්‍රමවේදයක් සකස් වී නොතිබීම	නියමිත දිනට පිළිතුරු සැපයීම සඳහා නිලධාරීන් දැනුවත් කිරීම
6.3	2018 අංක 19 දරණ විගණන පනතේ 40(4) උප වගන්තිය ප්‍රකාරව, සියලුම අභ්‍යන්තර විගණන වාර්තා වල පිටපත් කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබීම	අනුකූල වේ		
6.4	මුදල් රෙගුලාසි 134(3) ප්‍රකාරව, සියලුම අභ්‍යන්තර විගණන වාර්තා වල පිටපත් විගණකාධිපතිවරයාට ඉදිරිපත් කර තිබීම	අනුකූල වේ		
7	විගණන හා කළමනාකරණ කමිටුව			
7.1	DMA වක්‍රලේඛ 1-2019 අනුව, අවම වශයෙන් විගණන හා කළමනාකරණ කමිටු 04 ක් වත් අදාළ වර්ෂය තුළ පවත්වාගෙන තිබීම	අනුකූල වේ		
8	වත්කම් කළමනාකරණය			
8.1	අංක 01/2017 දරණ වත්කම් කළමනාකරණ වක්‍රලේඛයේ 07 වන පරිච්ඡේදය අනුව, වත්කම් මිල දී ගැනීම හා අපහරණය කිරීම පිළිබඳ තොරතුරු කොම්ප්‍රෝලර් ජනරාල් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබීම	අනුකූල වේ		
8.2	ඉහත සඳහන් වක්‍රලේඛයේ 13 වන පරිච්ඡේදයේ ප්‍රකාරව, එම වක්‍රලේඛයේ විධි විධාන	අනුකූල වේ		

	<p>ක්‍රියාත්මක කිරීම සම්බන්ධීකරණය සඳහා සුදුසු සම්බන්ධතා නිලධාරියෙකු පත් කර එම නිලධාරියා පිළිබඳ තොරතුරු කොමිස්ට්‍රෝලර් ජනරාල් කාර්යාලයට වාර්තාකර තිබීම</p>			
8.3	<p>රාජ්‍ය මුදල් චක්‍රලේඛ අංක 05/2016 අනුව, භාණ්ඩ සමීක්ෂණ පවත්වා අදාළ වාර්තා නියමිත දිනට විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබීම</p>	අනුකූල වේ		
8.4	<p>වාර්ෂික භාණ්ඩ සමීක්ෂණයෙන් අනාවරණය වූ අතිරික්ත, ඌණතා හා වෙනත් නිර්දේශ චක්‍රලේඛයේ සඳහන් කාලය තුළ සිදුකොට තිබීම</p>	අනුකූල වේ		
8.5	<p>ගර්භිත භාණ්ඩ අපහරණය කිරීම මු.රෙ. 772 අනුව සිදු කිරීම</p>	අනුකූල වේ		
9	<p>වාහන කළමනාකරණය</p>			
9.1	<p>සංචිත වාහන සඳහා දෛනික ධාවන සටහන් හා මාසික සාරාංශ වාර්තා සකස් කොට නියමිත දිනට විගණකාධිපති වෙත ඉදිරිපත් කිරීම</p>	අනුකූල වේ		
9.2	<p>වාහන ගර්භිත වී මාස 06 කට වඩා අඩු කාලයක දී අපහරණය කර තිබීම</p>	අනුකූල වේ		
9.3	<p>වාහන ලොග් පොත් පවත්වා ගනිමින් ඒවා යාවත්කාලීන කර පවත්වාගෙන යාම</p>	අනුකූල වේ		
9.4	<p>සෑම වාහන අනතුරක් සම්බන්ධයෙන්ම මු.රෙ. 103,104,109 හා 110 ප්‍රකාරව කටයුතු කිරීම</p>	අනුකූල වේ		
9.5	<p>2016.12.29 දිනැති අංක 2016/30 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ 3.1 ඡේදයේ සඳහන් විධි විධාන ප්‍රකාරව, වාහන වල ඉන්ධන දහනය වීම නැවත පරීක්ෂා කිරීම</p>	අනුකූල වේ		
9.6	<p>කල්බදු කල සීමාවෙන් අනතුරුව, බදු වාහන ලොග් පොත් වල සම්පූර්ණ අයිතිය පවරාගෙන තිබීම</p>	අනුකූල වේ		

10	බැංකු ගිණුම් කළමනාකරණය කිරීම			
10.1	නියමිත දිනට බැංකු සැසඳුම් ප්‍රකාශ පිළියෙල කර සහතික කර ඒවා විගණනය සඳහා ඉදිරිපත් කර තිබීම	අනුකූල වේ		
10.2	සමාලෝචිත වර්ෂයේ දී හෝ ඊට පෙර වර්ෂ වල සිට ඉදිරියට රැගෙන ආ අක්‍රිය බැංකු ගිණුම් නිරවුල් කර තිබීම	අනුකූල වේ		
10.3	බැංකු සැසඳුම් ප්‍රකාශ වලින් අනාවරණය වූ හා ගැලපුම් කළ යුතුව තිබූ ශේෂ සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කොට එම ශේෂ මාසයක කාලයක් ඇතුළත නිරවුල් කර තිබීම	අනුකූල වේ		
11	ප්‍රතිපාදන උපයෝජනය			
11.1	සලසා තිබූ ප්‍රතිපාදන ඒවයේ සීමාව ඉක්මවා නොයන පරිදි වියදම් දැරීම	අනුකූල වේ		
11.2	මු.රෙ. 94(1) ප්‍රකාරව, සලසන ලද ප්‍රතිපාදනයෙන් උපයෝජනය කළ පසු වර්ෂ අවසානයේ දී ඉතිරි ප්‍රතිපාදන සීමාව නොඉක්මවන පරිදි බැරකම්වලට එලඹීම	අනුකූල වේ		
12	රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම්			
12.1	සීමාවන්ට වලට අනුකූල වීම	අනුකූල වේ		
12.2	හිඟහිටි ණය ශේෂ පිළිබඳ කාල විශ්ලේෂණයක් සිදු කර තිබීම	අනුකූල වේ		
12.3	වර්ෂයකට වැඩි කාලයක සිට පැවත එන හිඟහිටි ණය ශේෂ නිරවුල් කර තිබීම	අනුකූල නොවේ	ණය ශේෂ දෙකක් ඇත 1) විශ්‍රාම ගිය නිලධාරියෙක් 2) සේවය අත්හිට වූ නිලධාරියෙක්	1) විශ්‍රාම ගිය නිලධාරියෙක් - විශ්‍රාම වැටුපෙන් අයකර ගැනීම 2) සේවය අත්හිට වූ නිලධාරියෙක් - විනය නියෝගය ලැබීමෙන් පසු අයකර ගැනීම
13	පොදු තැන්පත් ගිණුම			
13.1	කල් ඉකුත් වූ තැන්පතු සම්බන්ධයෙන් මු.රෙ. 571 ප්‍රකාරව කටයුතු කර තිබීම	අනුකූල වේ		



13.2	පොදු තැන්පතු සඳහා වන පාලන ගිණුම යාවත්කාලීන කර පවත්වාගෙන යාම	අනුකූල වේ		
14	<b>අග්‍රිම ගිණුම</b>			
14.1	සමාලෝචිත වර්ෂය අවසානයේ දී මුදල් පොතේ ශේෂය භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවට ප්‍රේෂණය කර තිබීම	අනුකූල වේ		
14.2	මු.රෙ. 371 ප්‍රකාරව නිකුත් කළ තත්කාර්ය අතුරු අග්‍රිම, එම කාර්යය අවසන් වී මාසයක් ඇතුළත නිරවුල් කර තිබීම	අනුකූල වේ		
14.3	මු.රෙ. 371 ප්‍රකාරව අනුමත සීමාව ඉක්මවා නොයන පරිදි තත්කාර්ය අතුරු අග්‍රිම නිකුත් කර තිබීම	අනුකූල වේ		
14.4	අග්‍රිම ගිණුමේ ශේෂය, භාණ්ඩාගාරයේ පොත් සමඟ මාසිකව සැසඳුම් කිරීම	අනුකූල වේ		
15	<b>අදායම් ගිණුම</b>			
15.1	අදාළ රෙගුලාසි වලට අනුකූලව, රැස් කළ අදායමෙන් ආපසු ගෙවීම් සිදු කොට තිබීම	අනුකූල වේ		
15.2	රැස් කොට තිබූ අදායම්, තැන්පතු ගිණුමට බැර නොකොට සෘජුවම අදායම් ගිණුමට බැර කර තිබීම	අනුකූල වේ		
15.3	මු.රෙ. 176 අනුව හිඟ අදායම් වාර්තා විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබීම	අනුකූල වේ		
16	<b>මානව සම්පත් කළමනාකරණය</b>			
16.1	අනුමත කාර්ය මණ්ඩල සීමාව තුළ කාර්ය මණ්ඩලය පවත්වාගෙන යාම	අනුකූල වේ		
16.2	කාර්ය මණ්ඩලයේ සියලුම සාමාජිකයන් වෙත රාජකාරි ලැයිස්තු ලිඛිතව ලබාදී තිබීම	අනුකූල වේ		
16.3	20.09.2017 දිනැති MSD වකුලේඛ අංක 04/2017 ප්‍රකාරව සියලුම වාර්තා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබීම	අනුකූල වේ		
17	<b>මහජනයා වෙත තොරතුරු ලබා දීම</b>			
17.1	තොරතුරු දැනගැනීමේ පනත හා රෙගුලාසි ප්‍රකාරව තොරතුරු නිලධාරියෙකු පත් කොට තොරතුරු ලබා දීමේ ලේඛනයක්	අනුකූල වේ		

	යාවත්කාලීනකර පවත්වාගෙන යාම			
17.2	ආයතනය පිළිබඳ තොරතුරු එහි වෙබ් අඩවිය හරහා ලබා දී තිබෙන අතර, වෙබ් අඩවිය හරහා හෝ විකල්ප මාර්ග හරහා ආයතනය පිළිබඳ මහජනයාගේ ප්‍රශංසා/වෝදනා පල කිරීමට පහසුකම් සලසා තිබීම	අනුකූල වේ		
17.3	තොරතුරු දැනගැනීමේ පනතේ 08 වන හා 10 වන වගන්ති ප්‍රකාරව වසරකට දෙවතාවක් හෝ වසරකට වරක් වාර්තා ඉදිරිපත් කර තිබීම	අනුකූල වේ		
18	පුරවැසි ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම			
18.1	අංක 05/2008 හා 05/2018(1) දරණ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශ චක්‍රලේඛ අනුව පුරවැසි/සේවලාභී ප්‍රඥප්තියක් සම්පාදනය කොට ක්‍රියාත්මක කර තිබීම	අනුකූල වේ		
18.2	එම චක්‍රලේඛයේ 2.3 ඡේදය පරිදි, පුරවැසි/සේවලාභී ප්‍රඥප්තිය සම්පාදනය කිරීම හා ක්‍රියාත්මක කිරීමේ කටයුතු අධීක්ෂණය කිරීම හා ඇගයීම සඳහා ආයතන විසින් ක්‍රමවේදයක් සකස් කොට තිබීම	අනුකූල වේ		
19	මානව සම්පත් සැලැස්ම සම්පාදනය කිරීම			
19.1	2018.01.24 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 02/2018 ඇමුණුම 02 ආකෘතිය පදනම් කරගෙන මානව සම්පත් සැලැස්මක් සකස් කොට තිබීම	අනුකූල වේ		
19.2	කාර්ය මණ්ඩලයේ සෑම සාමාජිකයෙකු සඳහාම වර්ෂයකට අවම වශයෙන් පැය 12 කට නො අඩු පුහුණු අවස්ථාවක් ඉහත සඳහන් මානව සම්පත් සැලැස්ම තුළ තහවුරු කොට තිබීම	අනුකූල වේ		
19.3	ඉහත සඳහන් චක්‍රලේඛයේ ඇමුණුම 01 හි දැක්වෙන ආකෘතිය පදනම් කරගෙන සමස්ත කාර්ය මණ්ඩලය සඳහාම වාර්ෂික කාර්ය සාධන ගිවිසුම් අත්සන් කර තිබීම	අනුකූල වේ		
19.4	ඉහත චක්‍රලේඛයේ 6.5 ඡේදය ප්‍රකාරව මානව සම්පත් සංවර්ධන	අනුකූල වේ		

	සැලැස්ම පිළියෙළ කිරීම, ධාරිතා සංවර්ධන වැඩසටහන් සංවර්ධනය කිරීම, නිපුණතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ වගකීම් පවරා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පත් කොට තිබීම			
20	විගණන ඡේද වලට ප්‍රතිචාර දැක්වීම			
20.1	ඉකුත් වර්ෂ සඳහා විගණකාධිපති විසින් නිකුත් කළ විගණන ඡේද මඟින් පෙන්වා දී ඇති අඩුපාඩු නිවැරදි කොට තිබීම	අනුකූල වේ		

## සමාජිකී සටහන

ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව තම දැක්ම හා මෙහෙවර ප්‍රකාරව යහපත් අනාගතයක් උදෙසා පරිසරය සහ මහජනතාව සුරක්ෂිත කිරීමේ අරමුණින් 2019 වර්ෂය තුළදී වැදගත් තීරණ රාශියක් ක්‍රියාවට නංවන ලදී. ඒ අතර, රජය විසින් කලින්කලට ගනු ලබන ආනයන හා අපනයන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අතිවිශේෂ ගැසට් නිවේදන 3ක් ප්‍රකාශයට පත් කරන ලදී. ආදායම් ඉපයීමට වඩා ශ්‍රී ලංකාවේ පරිසරය, ජාතික ආරක්ෂාව, ආර්ථිකය සහ මහජන සෞඛ්‍ය සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැපවුණ දෙපාර්තමේන්තුවක් වුවද, ආනයන හා අපනයන බලපත්‍ර නිකුත් කිරීමෙන් ජාතික ආදායමට සැලකිය යුතු ආදායමක් එකතු කරන ලදී. දෙපාර්තමේන්තුවට පැමිණෙන සේවලාභීන්ට ගුණාත්මකභාවයෙන් ඉහළ සේවාවක් සපයන ලද අතර, දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ දක්ෂතා සහ හැකියා වර්ධනයටත් සේවක සුබසාධනයටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලදී. එලෙසින් රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක වන දෙපාර්තමේන්තුව ඉදිරියේදීත් සේවලාභීන්ට ඉහළ සේවාවක් ලබා දීම වෙනුවෙන් නූතන ඉ-සංකල්ප, බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියට කඩිනමින් හඳුන්වාදීමට බලාපොරොත්තු වන අතර ජාතික සංවර්ධන අරමුණු ක්‍රියාත්මක කරමින් ද ජාත්‍යන්තර වෙළෙඳ සහ පරිසර ප්‍රතිපත්තීන්ට අනුකූල වෙමින් ද කාර්යක්ෂම සේවාවක් සැපයීම වෙනුවෙන් කැප වී සිටිනු ලබයි.